

Draft

රසායන විද්‍යාව

12-13 ගෞණී

ගුරු මාර්ගෝපදේශය
(2017 සිට ක්‍රියාත්මක වේ.)

විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පීධිය
ජාතික අධ්‍යාපන ආයතනය

www.nie.lk

රසායන විද්‍යාව
ඉරු මාර්ගෝපදේශය
12-13 ගෞණීය

2017

© ජාතික අධ්‍යාපන ආයතනය

ISBN -

විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පිළිය
ජාතික අධ්‍යාපන ආයතනය
www.nie.lk

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිරදේශීත ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පොදු නිපුණතා සංවර්ධනය කිරීමේ මූලික අරමුණු සහිත ව එවකට පැවැති අන්තර්ගතය පදනම් වූ විෂයමාලාව නැව්කරණයට හඳුනය කොට වර්ෂ අටකින් යුතු වකුයතින් සමන්විත නව නිපුණතා පාදක විෂයමාලාවහි පළමු වන අදියර, වර්ෂ 2007 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා ලෙස ලදී.

Draft
පරියේෂණවලින් අනාවරණය වූ කරුණු ද, අධ්‍යාපනය පිළිබඳ විවිධ පාර්ශව ඉදිරිපත් කළ යෝජනා ද පදනම් කොට ගෙන සිදු කරන විෂයමාලා තාර්කිකරණය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස විෂයමාලා වකුයේ දෙවැනි අදියර අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම 2015 වසරේ සිට ආරම්භ කර ඇත.

මෙම තාර්කිකරණ ක්‍රියාවලියේ දී සියලු ම විෂයවල නිපුණතා පදනම් මට්ටමේ සිට උසස් මට්ටම දක්වා කුමානුකුල ව ගොඩිනැගීම සඳහා පහළ සිට ඉහළට ගමන් කරන සිරස් සම්බාධ කුමය හාවිත කර ඇති අතර විවිධ විෂයවල දී එක ම විෂය කරුණු නැවත නැවත ඉදිරිපත් වීම හැකිතාක් අවම කිරීම, විෂය අන්තර්ගතය සිමා කිරීම සහ ක්‍රියාත්මක කළ හැකි ශිෂ්‍ය මිතුරු විෂයමාලාවක් සැකකීම සඳහා තිරස් සම්බාධ කුමය හාවිත කර ඇත.

ගුරු හවතුන්ට පාඨම් සැලසුම් කිරීම, ඉගෙනුම් - ඉගෙන්වීම් ක්‍රියාවලියෙහි සාර්ථක ව නිරත වීම, පන්ති කාමර මිනුම් හා ඇගයීම් ප්‍රයෝගනවත් පරිදි යොදා ගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ ලබා දීමේ අරමුණීන් නව ගුරු මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත. පන්ති කාමරය තුළ දී වඩාත් එලදායී ගුරුවරයු ලෙස කටයුතු කිරීමට මෙම ගුරු මාර්ගෝපදේශ උපකාර වනු ඇත. සිසුන් ගේ නිපුණතා වර්ධනය කිරීම සඳහා ගුණාත්මක යෙදුවුම් හා ක්‍රියාකාරකම් තෝරා ගැනීමට ගුරුවරුන්ට අවශ්‍ය නිදහස මෙමගින් ලබා දී තිබේ. එමන් ම නිරදේශීත පාඨ ගුන්ප්‍රවල ඇතුළත් වන විෂය කරුණු පිළිබඳ වැඩි බර තැබීමක් මෙම ගුරු මාර්ගෝපදේශවල අන්තර්ගත නො වේ. එම නිසා මෙම ගුරු මාර්ගෝපදේශය වඩාත් එලදායී වීමට නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති අදාළ පාඨ ගුන්ප්‍ර සමග සමගාමී ව හාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

තාර්කිකරණය කරන විෂය නිරදේශ, නව ගුරු මාර්ගෝපදේශ හා නව පාඨ ගුන්ප්‍රවල මූලික අරමුණු වන්නේ ගුරු කේන්දුය අධ්‍යාපන රටාවෙන් මිදි සිසු කේන්දුය අධ්‍යාපන රටාවකට හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපන රටාවකට එළඹීම මගින් වැඩි ලෝකයට අවශ්‍ය වන්නා වූ නිපුණතා හා කුසලතාවලින් යුත්ත මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රජාව සංවර්ධනය කිරීම සි.

නව විෂය නිරදේශ සහ ගුරු මාර්ගෝපදේශ සම්පාදනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ ගාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ දී, ආයතන සභාවේ දී, රවනයේ දී දායකත්වය ලබා දුන් සියලු ම සම්පත්දායකයින් හා වෙනත් පාර්ශවල ද ඉමහත් කැපවීම ඇගයීමට ද මෙය අවස්ථාවක් කර ගනු කැමැත්තෙමි.

ආචාර්ය ජයන්ති ගණසේකර
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික අධ්‍යාපන ආයතනය

නියෝජන අධ්‍යක්ෂ ජනරාල්ත්‍රුමාගේ පත්‍රව්‍ය

අතිතයේ සිට ම අධ්‍යාපනය නිරන්තරයෙන් වෙනස්වීමෙන්වලට හාජනය වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබේ. මැත යුගයේ මෙම වෙනස් වීම දූඩ් ලෙස දිසු වී ඇත. ඉගෙනුම් ක්‍රමවේදවල මෙන් ම තාක්ෂණික මෙවලම් හාවිතය අතින් හා දැනුම උත්පාදනය සම්බන්ධයෙන් ද ගත වූ දැක දෙක තුළ විශාල පිබිදීමක් දක්නට ලැබේ. මේ අනුව ජාතික අධ්‍යාපන ආයතනය ද 2015ට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රප්‍රමාද ව සුදුසු පියවර ගනිමින් සිටී. ගෝලීය ව සිදු වන වෙනස්කම් ගැන හොඳින් අධ්‍යාපනය කර දේදිය අවශ්‍යතා අනුව අනුවර්තනයට ලක් කර දිනා කේන්දුය ඉගෙනුම්-ඉගැන්වීම් ප්‍රවේශය පාදක කර ගනිමින් නව විෂයමාලාව සැලුසුම් කර පාසල් පද්ධතියේ නියමුවන් ලෙස සේවය කරන ගුරු හටතුන් වන ඔබ වෙත මෙම ගුරු මාර්ගෝපදේශය පුද් කරන්නේ ඉතා සතුවිනි.

මෙවැනි නව මග පෙන්වීමේ උපදේශන සංග්‍රහයක් ඔබ වෙත ලබාදෙන්නේ ඒ මගින් ඔබට වඩාත් දායකත්වයක් ලබාදිය හැකි වේ ය යන විශ්වාසය නිසා ය.

මෙම උපදේශන සංග්‍රහය පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඔබට මහගු අත්වැළක් වනවාට කිසි ම සැකයක් නැත. එසේ ම මෙය ද උපයෝගි කර ගනිමින් කාලීන සම්පත් ද්‍රව්‍ය හාවිතයෙන් වඩාත් සංවර්ධනයක්මක ප්‍රවේශයක් ඔස්සේ පන්ති කාමරය හසුරුවා ගැනීමට ඔබට නිදහස ඇත.

ඔබ වෙත ලබා දෙන මෙම ගුරු මාර්ගෝපදේශය මැනවින් අධ්‍යාපනය කර වඩා නිරමාණයිලි දුරු පරපුරක් බිජි කර යුතු ලංකාව ආර්ථික හා සමාජීය අතින් ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් යුතු ව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම ගුරු මාර්ගෝපදේශය නිරමාණය වූයේ මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගුරු හටතුන් හා සම්පත් පුද්ගලයන් රෝගී නොපෙනු ලබන සාහාය හා කැපවීම නිසා ය.

අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය උදෙසා නිම වූ මෙම කාර්යය මා ඉතාමත් උසස් ලෙස අගය කරන අතර මේ සඳහා කැපවී ක්‍රියා කළ ඔබ සැමට මගේ ගොරවාන්වීත ස්ත්‍රීන් පිරි නමමි.

චම්.චේ.චේ.පී. ජයවර්ධන
නියෝජන අධ්‍යක්ෂ ජනරාල්
(විද්‍යා හා තාක්ෂණ පියය)

අනුගාසකත්වය : ගාස්ත්‍රිය කටයුතු මණ්ඩලය, ජාතික අධ්‍යාපන ආයතනය.

මෙහෙයවීම : එම්.එල්.එස්.ඩී. ජයවර්ධන මයා
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - (විද්‍යා හා තාක්ෂණ පියය)

අධික්ෂණය : ආර්. එස්. ජේ. පි. උඩුපෙෂරුව - අධ්‍යක්ෂ, විද්‍යා දෙපාර්තමේන්තුව.
ජාතික අධ්‍යාපන ආයතනය.

විෂය නායකත්වය : ජී. ජී. එස්. පෙරේරා මිය
සහකාර කළීකාවාරය - විද්‍යා දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය

විෂයමාලා කමිටුව -

- | | |
|--|---|
| ආර්. එස්. ජේ. පි. උඩුපෙෂරුව මයා | - අධ්‍යක්ෂ, විද්‍යා දෙපාර්තමේන්තුව |
| ජී.ජී.ඩී.එස්. පෙරේරා මිය | - සහකාර කළීකාවාරය |
| මහාචාර්ය එස්. පි. දුරණීයගල | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය එම්. ඩී. පි. කොස්තා | - කොළඹ විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය කේ. ඩී. ගුණහේරත් | - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය එම්. එම්. ඩී. එම් ප්‍රියන්ත | - පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය ඩ්‍රි ඩැලිවි. ඩී. ඩැලිවි ජයතිලක | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| ආචාර්ය මූදින සෙනරත් යාපා | - ජේන් කිල්ස් පුද්ගලික ආයතනය |
| කේ. ඩී. බන්දුල කුමාර මයා | - සහකාර කොමිෂන්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
| ඩී. ඩැලිවි. ඩී. දිල්හානි මිය | - සහකාර අධ්‍යක්ෂ, විද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව |
| මුදිතා අනුකොරුල මිය | - ගුරු සේවය - ප්‍රජාපති බාලිකා විද්‍යාලය, හොරණ |

බාහිර සම්පත් දායකත්වය

- | | |
|--|---|
| මහාචාර්ය එස්. පි. දුරණීයගල | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය අජ්නත් අබේසේකර | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය එම්. ඩී. පි. කොස්තා | - කොළඹ විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය කේ. ඩී. ගුණහේරත් | - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය සුදන්ත ලියනගේ | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය වත්තා බුලුගහපිටිය | - රුහුණු විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය වන්දන පි. උඩුවත්ත | - උපකුලපති, සබරගමුව විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය එම්. එම්. ඩී. එම් ප්‍රියන්ත | - ජේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| මහාචාර්ය ජේ. පි. ජයදේවත්න් | - යාපනය විශ්වවිද්‍යාලය |
| ආචාර්ය ඩ්‍රි. ඩී. ඩැලිවි. එම්. එම්. ඩී. ඩැලිවි | - පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| ආචාර්ය රසල් සී. එල්. ඩී. සිල්වා | - කැළණිය විශ්වවිද්‍යාලය |
| ආචාර්ය එම්. එම්. කොමාල් | - කොළඹ විශ්වවිද්‍යාලය |
| ආචාර්ය දක්ෂිකා වන්නිඳාරවිචි | - උව වෙළුලස්ස විශ්වවිද්‍යාලය |
| ආචාර්ය පහන් ගොඩකුණුර | - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| ආචාර්ය එම්.ඩී. ඩී. ප්‍රශ්නන්ත | - ශ්‍රී ජයර්ධනපුර විශ්වවිද්‍යාලය |
| ආචාර්ය එම්. එම්. කේ. එම්. ඩී.සි. හේරත්න | - රජරට විශ්වවිද්‍යාලය |
| කේ. ඩී. බන්දුල කුමාර මයා | - සහකාර කොමිෂන්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |

Draft

Draft

- | | |
|---|--|
| මුද්‍රිතා අතුකෙක්රල මිය
වන්දානී ඩයස් විජේගණසිංහ මිය
සි.එී.එම්. පෙරේරා මෙය
වි. කේ. ඩිලි. සාලිකා මාධ්‍ය මිය
එම්. එම්. ඩී.ඩී දිපිකා මැණිකේ මිය
දිපිකා නෙත්සිංහ මිය
වි. පරමේෂ්වරන් මයා
එස්. තිලෙසිනාදන් මයා
එස්. වේශ්‍රපිල්ලේල් මෙය
එම්. තිරුනවුකරසු මිය
එස්. රාජදොරසි මිය
හාජා සංස්කරණය -
පරිගණක පිටු සැකසුම-
විවිධ සහාය | <ul style="list-style-type: none"> - ගුරු සේවය - ප්‍රජාපති බාලිකා විද්‍යාලය,
හොරණ - ගුරු සේවය - විශාලා විද්‍යාල - කොළඹ - ගුරු සේවය - දේවී බාලිකා විද්‍යාල - කොළඹ - ගුරු සේවය - ආනන්ද විද්‍යාල - කොළඹ - ගුරු සේවය - විහාර මහා දේවී බාලිකා විද්‍යාල-
කිරිබත්ගොඩ - කාන්තා විද්‍යාල - කොළඹ - රාජකීය විද්‍යාල- කොළඹ - හින්දු කාන්තා විද්‍යාල - කොළඹ - විද්‍යාලුපති, හින්දු කාන්තා විද්‍යාල - කොළඹ - ගුරු සේවය - විශ්‍රාමික - ගුරු සේවය - විශ්‍රාමික <p>එම්. එ. පී. මුණසිංහ මයා
ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී (විශ්‍රාමික)
ජාතික අධ්‍යාපන ආයතනය</p> <p>ආර්.අංර්. කේ පතිරණ
ජාතික අධ්‍යාපන ආයතනය</p> <p>චං. පී. පී. විරවර්ධන - ජාතික අධ්‍යාපන ආයතනය
මංගල වැලිපිටිය - ජාතික අධ්‍යාපන ආයතනය
රංජිත් දායාවංශ - ජාතික අධ්‍යාපන ආයතනය</p> |
|---|--|

ඒකක සහ කාලවිෂේෂ

මාත්‍රකාව		කාලවිෂේෂ ගණන
01 ඒකකය	- පරමාණුක ව්‍යුහය	35
02 ඒකකය	- ව්‍යුහය සහ බන්ධන	35
03 ඒකකය	- රසායනික ගණනය	37
04 ඒකකය	- පදාර්ථයේ වායු අවස්ථාව	32
05 ඒකකය	- ගක්ති විද්‍යාව	41
06 ඒකකය	- s,p හා d ගොනුවලට අයන් මූල ද්‍රව්‍යයන්ගේ රසායනය	64
07 ඒකකය	- කාබනික රසායන විද්‍යාවේ මුළුක සංකල්ප	17
08 ඒකකය	- හයිඩොකාබන හා හැලුර්තීකාබන හයිඩොකාබන	46
09 ඒකකය	- ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග	46
10 ඒකකය	- නයිටෝජන් අඩංගු කාබනික සංයෝග	14
11 ඒකකය	- වාලක රසායනය	41
12 ඒකකය	- සමතුලිතකාව	94
13 ඒකකය	- විදුත් රසායනය	33
14 ඒකකය	- කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය	65
	එකතුව	600

Draft

Draft

පටහ

පිටු අංකය

අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍යා පත්‍ර පත්‍රවලිය	iii
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රතිච්‍යා පත්‍ර පත්‍රවලිය	iv
විෂයමාලා කම්ටුව	v-vi
ඒකක සහ කාලවිෂේෂ	vii
ඉගෙනුම්-ඉගෙන්වීම ක්‍රියාවලිය සඳහා උපදෙස්	1 -85

Draft

12 വൻ നേറ്റിയ

Draft

ඒකකය 01	: පරමාණුක ව්‍යුහය
නිපුණතාව 10	: පදාර්ථයේ ස්වභාවය නිර්ණය කිරීමෙහිලා සඳහා ඉලක්ටෝන් සැකැස්ම හා ගක්ති තුවමාරු හාවිතයට ගනී.
නිපුණතා මට්ටම 1:1	: පරමාණුක ව්‍යුහය පිළිබඳ ආකෘති විමර්ශනය කරයි.
කාලවේදී ගණන	: 06
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • කැනේඩ් කිරණ ආදර්ශනය කිරීමෙන් පසු නිරික්ෂණය ලියා දැක්වයි. • කැනේඩ් කිරණවල ගුණ සාකච්ඡා කරයි. • පරමාණුව හා උපපරමාණුක අංශ විස්තර කරයි. • රදරුන්ඩ් ආකෘතිය (රන්පත් පරීක්ෂාව) විස්තර කරයි. • පරමාණුක කුමාංකය හා ස්කන්ධ කුමාංකය (නියුක්ලියෝන් ආකය) සඳහන් කරයි. • සමස්ථානික අර්ථ දැක්වීම සඳහා පරමාණුක න්‍යාෂ්ටියට ප්‍රෝටෝන් හා නියුටෝන්වල දායකත්වය පැහැදිලි කරයි. • නියුක්ලයිඩ සඳහන් කරයි. • මූලුව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හාවිත කරමින් සරල ගණනය කිරීම සිදු කරයි. • ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් දරන ලද ප්‍රයත්න අගය කරයි.

ජාඩම් සැලසුම් සඳහා උපදෙස් :

- උපපරමාණුක අංශ අනාවරණය සඳහා යොදාගත් පරීක්ෂණ පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- (කැනේඩ් කිරණ සහ රදරුන්ඩ් රන්පත් පරීක්ෂණ)
- කැනේඩ් කිරණවල ලක්ෂණ සාකච්ඡා කරන්න.
- රදරුන්ඩ් ආකෘතිය විස්තර කරන්න.
- පරමාණුක කුමාංකය සහ ස්කන්ධ කුමාංකය ඒවායේ සංකේත සමග හඳුන්වා දෙන්න.
- සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් සමස්ථානික හඳුන්වා දෙන්න.
- ක්ලෝරීන්වල සාපේක්ෂ සමස්ථානික ස්කන්ධ හා ඒවායේ සුලභතාව යොදා ගනිමින් එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන අපුරු පැහැදිලි කරන්න
- සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් නියුක්ලයිඩ ඒවායේ ස්වභාවය අනුව වර්ග කර දක්වන්න.
- මූලුව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යොදා ගනිමින් සරල ගණනයන් සිදු කරන්න.

අදාළ පරීක්ෂණ :

- කැනේඩ් කිරණවල ගුණ ආදර්ශනය කිරීම

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද සමස්ථානික වල ඇති ඉලක්ටෝන්, ප්‍රෝටෝන් හා නියුටෝන් ගණන ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිදසුන්- ${}^3\text{H}$, ${}^{35}\text{Cl}^-$, ${}^2\text{Cl}^+$,

Draft

- නිපුණකා මට්ටම 1:2 : විවිධ වර්ගයේ විද්‍යුත් වූම්භක විකිරණ විශ්ලේෂණය කරයි.
- කාලවිශේෂි ගණන : 04
- ඉගෙනුම් එල : • ඩී බෝර්ග්ලි සමිකරණය සඳහන් කරයි
- නිදිසුන් ඇසුරින් ඉලෙක්ට්‍රොනයේ අංග-තරංග ද්‍රේවත ස්වභාවය විස්තර කිරීමට ඩී බෝර්ග්ලි සමිකරණය යොදාගත්.
- $$\lambda = \frac{h}{mv}$$
- තරංගවල ගුණ විස්තර කරන හෝතික රාඛ නම් කර ඒවා අතර සම්බන්ධතා ප්‍රකාශ කරයි.
 - විද්‍යුත් - වූම්භක තරංග යනු කුමක් දැයි සඳහන් කරයි.
 - $c = \nu \lambda$, $E = h\nu$ හා $\lambda = \frac{h}{mv}$ හාවිත කරමින් සරල ගැටලු විසඳයි.
 - විද්‍යුත් - වූම්භක වර්ණාවලියේ විවිධ පරාස නම් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- විද්‍යුත් වූම්භක තරංගයක් යනු කුමක්දයි හැඳුන්වා දෙන්න.
- විද්‍යුත් වූම්භක තරංගයක ඇති විද්‍යුත් හා වූම්භක සංරචක හැඳුන්වා දීමට රුප සටහන්, ආකෘති හෝ අදාළ විඩියෝ පටි හාවිත කරන්න.
- $\lambda = \frac{h}{mv}$ වූත්පන්න කිරීම මගින් පදාර්ථවල ද්‍රේවත්ව ස්වභාවය පෙන්වා දෙන්න.
- ඉලෙක්ට්‍රොනවල ද්‍රේවත්ව ස්වභාවය හා ගුණ පිළිබඳ ව අවධාරණය කිරීම සඳහා කැනෙක්සි කිරණවල විවරණය හා නිරෝධනයට අදාළ නිරීක්ෂණ හාවිත කරන්න.
- $C = \nu \lambda$, $E = h\nu$ සහ $E = mc^2$ හාවිත කර ගැටලු විසඳන්න.
- විද්‍යුත් වූම්භක වර්ණාවලිය විස්තර කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- ස්වභාවයේ ඇති විවිධ වර්ගයේ විකිරණ හා ඒවායින් එදිනොදා ජීවිතයට ලැබෙන ප්‍රයෝගන සොයා බැලීමට පැවරුමක් දීම මගින් අැගයීම් සිදුකරන්න.
- ගැටලු කිහිපයක් විසඳීම මගින් $E = h\nu$ හා $C = \nu \lambda$ යන සමිකරණ හාවිත කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|---|
| නිපුණතා මට්ටම 1:3 | : පරමාණුවල ඉලෙක්ට්‍රොනික ගක්ති මට්ටම සඳහා සාක්ෂි දක්වයි. |
| කාලවිශේෂ ගණන | : 09 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> • පරමාණුවක අයනීකරණ ගක්තිය සිහි කැඳවයි. • අනුයාත අයනීකරණ ගක්තින් විස්තර කරයි. • අනුයාත අයනීකරණ ගක්ති ප්‍රස්ථාර උපයෝගි කර ගනිමින්, පරමාණුවල ඉලෙක්ට්‍රොන්, ප්‍රධාන ගක්ති මට්ටම්වල හා උපභක්ති මට්ටම්වල පිහිටන බවට සාක්ෂි ඉදිරිපත් කරයි. • බෝර් ආකෘතිය විස්තර කරයි. • බෝර් ආකෘතිය යොදා ගනිමින් හයිඩුජන් පරමාණුක වර්ණාවලියෙහි රේඛා ගෞණීය ගුණාත්මක ව පැහැදිලි කරයි. • පරමාණුවකින් ගක්තිය අවශ්‍යාත්‍යන්‍ය හෝ විමෝෂනය වන්නේ ගෝටෝර්න / ක්වන්ටා ලෙස බව සඳහන් කරයි. • ක්වොන්ටම් අංක හතර විස්තර කරයි. • ක්වොන්ටම් අංක කුලකයක් යොදා ගනිමින් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රොනයක් පැවතීම විස්තර කරයි (4 වන ගක්ති මට්ටම දක්වා). • ක්වොන්ටම් අංක මගින් විස්තර කරන ලද යම් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රොනයක අනන්‍යතාව සඳහන් කරයි. • ක්වොන්ටම් අංක සතරෙන් සැපයෙන තොරතුරු සඳහන් කරයි. • S හා p පරමාණුක කාස්ථිකවල හැඩා රුප සටහන් මගින් දක්වයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- බෝර් ආකෘතිය සහ ගක්ති මට්ටම්වල පැවැත්ම විස්තර කරන්න.
- පළමු අයනීකරණ ගක්තිය හා දෙවැනි අයනීකරණ ගක්තිය යන පද අර්ථ දක්වන්න.
- දෙන ලද අයනීකරණ ගක්තියක් නිරුපණය කිරීමට පොදු සම්කරණයක් ලිවීමට මග පෙන්වන්න.
- ඉවත් කරන ඉලෙක්ට්‍රොන ගණනට ඉදිරියෙන් අනුයාත අයනීකරණ ගක්ති ප්‍රස්ථාර ගොඩනැගීම සඳහා මූල ද්‍රව්‍ය කිපයක අයනීකරණ ගක්ති දත්ත ලබා දෙන්න.
- ගක්ති මට්ටම පැවතීමට එක් සාක්ෂියක් ලෙස අයනීකරණ ගක්ති දත්ත යොදා ගත හැකි බව සිසුන් විසින් අදින ලද ප්‍රස්ථාර මගින් පැහැදිලි කරන්න.
- විවිධ ඉලෙක්ට්‍රොනික සංකුමණ හා එවාට අදාළ වර්ණාවලි රේඛා රුප සටහන් මගින් විස්තර කරමින් හයිඩුජන්හි පරමාණුක වර්ණාවලිය පැහැදිලි කරන්න.
- රේඛා ගෞණීවල නම් ලයිමන්, බාමර හා පාළුන් ලෙස හඳුන්වා දෙන්න.
- පරමාණුක වර්ණාවලියේ ප්‍රධාන ලක්ෂණ පැහැදිලි කරන්න.
- පරමාණුවක ගක්ති මට්ටම පැවතීමට එක් සාක්ෂියක් ලෙස වර්ණාවලි දත්ත යොදා ගත හැකි බව තේරුම් ගැනීමට ඉඩ සලස්වන්න.
- තොම්සන්, රදරෝර්ඩ් හා බෝර් ආකෘති සන්සන්දනය කරමින් පරමාණුක ආකෘති පිළිබඳ ව සමාලෝචනය කරන්න.

Draft

- ගෝටේනයක් හා ගක්ති ක්වොන්ටීකරණය සූදුසු ආකාරයට හඳුන්වා දෙන්න.
- ගක්ති මට්ටමක් තුළ ඉලෙක්ට්‍රොනයක පැවතීම විස්තර කිරීමට ඇති ක්වන්ටම් අංක හතර හඳුන්වා දෙන්න.
 - ප්‍රධාන ක්වොන්ටම් අංකය (n)
 - උද්දිග්‍රහ ක්වොන්ටම් අංකය (l)
 - ව්‍යුම්භක ක්වොන්ටම් අංකය (m_r)
 - බැවුම් ක්වොන්ටම් අංකය (m_s)
- සූදුසු නිදුසුන් යොදා ගනිමින් ක්වන්ටම් අංක හතර මගින් ලබා දෙන තොරතුරු පැහැදිලි කරන්න.
- S හා p කාක්ෂීකවල හැඩා රුප සටහන් ආධාරයෙන් පෙන්වා දෙන්න.

අැගසීම් හා තක්සේරුකරණය :

- දෙන ලද කාක්ෂීකයක් තුළ ඇති දෙන ලද ඉලෙක්ට්‍රොනයක් සඳහා පැවතිය හැකි ක්වන්ටම් අංකය කුලකය ලිවීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද විශේෂීත ක්වන්ටම් අංක/අංකයකට අදාළ කාක්ෂීකය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|---|
| නිපුණතා මට්ටම 1:4 | : ඒකලිත වායුමය පරමාණුවල හා අයනවල තුම් අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා දක්වයි. |
| කාලවිෂේෂ ගණන | : 06 |
| ඉගෙනුම් එල | : • උප ගක්ති මට්ටම්වල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සඳහන් කරයි.
• ඉලෙක්ට්‍රෝන පිරිමි අදාළ මූලධර්ම හා නීති සඳහන් කරයි.
• පරමාණුක ක්‍රමාංකය 1 සිට 54 දක්වා මූලුව්‍යවල තුම් අවස්ථාවේ ඇති ඒකලිත වායුමය පරමාණුවල හා ඒවායේ අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්මත ආකාරයට ලියයි.
• අවුරුදාවු මූලධර්මයේ අපගමන 4d ගෞණීයේ pd හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් පැහැදිලි කරයි.
• ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සඳහා උදාහරණ දක්වයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ගක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝන පිරිමි රටාවට අදාළ ප්‍රහෘති නීතිය, ප්‍රවාලී බහිෂ්කාර මූලධර්මය හා අවුරුදාවු මූලධර්මය පැහැදිලි කරන්න.
- පරමාණුක ක්‍රමාංකය 54ට අඩු ($Z < 54$) මූලුව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට සියුන් යොමු කරන්න.
- අනොයන හා කැට්ටායනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.
- සුදුසු නිදසුන් යොදා ගනීමින් මූල ද්‍රව්‍යවල ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳ ව සාකච්ඡා කරන්න. ($s^0, s^2, p^0, p^3, p^6, p^0, d^5, d^{10}$)
- සමහර 4d මූලුව්‍යවල (Pd වැනි) ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් අවුරුදාවු මූලධර්මයේ අපගමන පෙන්වා දෙන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද පරමාණුවල නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද කැට්ටායන හා අනොයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

කාලච්චේද ගණන
ඉගෙනුම් එල

- | | | |
|----------------------------|---|---|
| නිපුණතා මට්ටම 1:5 | : | මූලද්‍රව්‍ය ආවර්තිතා වුවේ දරන ස්ථානය තහවුරු කිරීමට හා ඒවායේ පරමාණුක ගුණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සම්බන්ධ කිරීම සඳහා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විශ්ලේෂණය කරයි. |
| කාලච්චේද ගණන
ඉගෙනුම් එල | : | 10 |
| | : | <ul style="list-style-type: none"> • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කොට ආවර්තිතා වුව ගොඩනගයි. • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව මූලද්‍රව්‍ය s, p හා d ගොනු යටතේ වර්ග කරයි. • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව 1 සිට 18 කාණ්ඩවලට හා 1 සිට 7 දක්වා ආවර්ත්තවලට ඇයත් මූලද්‍රව්‍ය හඳුනා ගතියි. • නිවාරක ආවරණය සහ ස්ථිල ත්‍යැපීක ආරෝපණය විස්තර කරයි. • සහසංශ්‍යුත අරය, වැන්විවාල් අරය සහ ලෝහක අරය යොදා ගතිමින් පරමාණුවක අරය විස්තර කරයි. • කුටායනයක සහ ඇතායනයක අරය එහි පරමාණුක අරය සමග සන්සන්ධිය කරයි. • S හා p ගොනුවල මූලද්‍රව්‍ය ආවර්තයක් දිගේ හරහට හා කාණ්ඩයක් දිගේ පහලට පෙන්තුම් කරන තැක්කුරුතා විස්තර කරයි. (පරමාණුක අරය, විද්‍යුත්-සාණතාව, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ගක්තිය වෙනස (E,eg), ප්‍රථම ඇයනීකරණ ගක්තිය, කුටායන හා ඇතායන සැදිමේ තැක්කුරුතාව) • මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කර ගතිමින් පළමු ඇයනීකරණ ගක්තියේ අක්-වක් විවෘතය පැහැදිලි කරයි. • ඉලෙක්ට්‍රෝන බන්ධුතා ගක්තිය සඳහන් කරයි. • අවසාන ඉලෙක්ට්‍රෝන පිරෙන කාක්ෂික වර්ගය සලකමින් මූලද්‍රව්‍ය s, p හා d ගොනුවලට වර්ග කිරීමට සිසුන්ට මග පෙන්වන්න. • පරමාණුවල සංශ්‍යුතකා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව එය ඇයත් කාණ්ඩය හඳුනා ගන්නා අයුරු පෙන්වා දෙන්න. • නිවාරක ආවරණය හා ස්ථිල ත්‍යැපීක ආරෝපනය පැහැදිලි කරන්න. • විද්‍යුත් සාණතාව, පරමාණුක අරය, පළමු ඇයනීකරණ ගක්තිය හා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ගක්තිය යන පදවල අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- මූලද්‍රව්‍ය ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව වර්ගීකරණය කිරීම සඳහා සිසුන් සමග සම්බන්ධ වෙමින් ආවර්තිතා වුව ගොඩනගන්න.
- අවසාන ඉලෙක්ට්‍රෝන පිරෙන කාක්ෂික වර්ගය සලකමින් මූලද්‍රව්‍ය s, p හා d ගොනුවලට වර්ග කිරීමට සිසුන්ට මග පෙන්වන්න.
- පරමාණුවල සංශ්‍යුතකා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව එය ඇයත් කාණ්ඩය හඳුනා ගන්නා අයුරු පෙන්වා දෙන්න.
- නිවාරක ආවරණය හා ස්ථිල ත්‍යැපීක ආරෝපනය පැහැදිලි කරන්න.
- විද්‍යුත් සාණතාව, පරමාණුක අරය, පළමු ඇයනීකරණ ගක්තිය හා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ගක්තිය යන පදවල අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න.

- පෙළිං පරිමාණයට අනුව විද්‍යුත් සාක්ෂාතාවය විවෘත වන අයුරු පහද්‍රන්න.
- ආවර්තිතා වගුවේ කාණ්ඩයක් දිගේ පහළට සහ ආවර්තයක් දිගේ ඉදිරියට ඉහත ගුණ විවෘත වන ආකාරය පැහැදිලි කරන්න.
- ආවර්තය දිගේ ඉදිරියට සහ කාණ්ඩයක් දිගේ පහළට යන විට ඇනායන හා කැටායන සඳීමේ හැකියාව පැහැදිලි කරන්න.
- ඉලෙක්ට්‍රොන් වින්‍යාසය සලකම්න් ආවර්තයක් දිගේ මුලුව්‍යවල පළමු අයනීකරණ ගක්තින්ගේ අක්වක් විවෘත හේතු සාකච්ඡා කරන්න.

අැගස්ම් හා තක්සේරුකරණය :

- දෙන ලද මුලුව්‍යවල පරමාණුක අරයෙන් සන්ස්කන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- මුලුව්‍ය කිපයක පළමු අයනීකරණ ගක්ති ප්‍රස්ථාර දුන්වීම මුලුව්‍ය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද මුලුව්‍යවල ඉලෙක්ට්‍රොන බන්ධුතා නැඹුරුව පිළිබඳ ගවේෂණය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

Draft

ඒකකය 02	: ව්‍යුහය හා බන්ධන
නිපුණතාව 2.0	: බන්ධන හා ව්‍යුහ පදාර්ථවල ගුණ සමග සම්බන්ධ කරයි.
නිපුණතා මට්ටම 2:1	: පදාර්ථයේ ව්‍යුහය හා ගුණ තීරණය කිරීමේ පිළිවෙතක් ලෙස බහු පරමාණුක පද්ධතිවල ප්‍රාථමික අන්තර් ක්‍රියා විග්‍රහ කරයි.
කාලවිශේෂ ගණන	: 12
ඉගෙනුම් එල	: <ul style="list-style-type: none"> • රසායනික බන්ධන සැදීම සඳහා සංයුත්තා කවච ඉලෙක්ට්‍රොඩ් සහභාගි වන බව අවබෝධ කර ගැනීමට රසායනික බන්ධන විමර්ශනය කරයි. • ඉලෙක්ට්‍රොඩ් හවුල් කර ගනිමින් සහසංයුත් බන්ධන සැදීම පැහැදිලි කරයි. • තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙයි. • ලුවිස් ව්‍යුහ ඇදිමේ දී හාවත වන නීති පැහැදිලි කරයි • සහ සංයුත් අණු හා අයන කාණ්ඩ සඳහා ලුවිස් ව්‍යුහ අදියි. • බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යුත් සාණකා වෙනස අනුව බන්ධන නිරුපැවිය සහසංයුත් බන්ධන, බුලිය සහසංයුත් බන්ධන හා අයනික බන්ධන ලෙස සන්සන්දනය කරයි. • සුදුසු නිදුසුන් දෙමින් බුලිකරණය හා ද්වීඩූව සුරුණය යන සංකල්ප ඇසුරෙන් බුලිය සහසංයුත් බන්ධනය සහ අණුවල බුලියතාව විස්තර කරයි • සංගත / දායක බන්ධන සැදීම පැහැදිලි කරයි. • අයනික බන්ධන සැදීම පැහැදිලි කරයි. • අයනික දැලිස්වල ව්‍යුහය හා මොතික ලක්ෂණ NaCl නිදුසුන් ලෙස ගනිමින් පැහැදිලි කරයි • කැටුවනයේ බුලිකරණ බලය හා ඇනායනයේ බුලුණුදීලතාව පදනම් කර ගනිමින් අයනික බන්ධනයක සහසංයුත් ලක්ෂණය සුදුසු උදාහරණ ගනිමින් පැහැදිලි කරයි. • සංයෝගවල අයනික ලක්ෂණ හා සහසංයුත් ලක්ෂණ සන්සන්දනය කරයි. • ලෝභක බන්ධනයක ව්‍යුහය පැහැදිලි කරයි. • සහසංයුත්, අයනික හා ලෝභක බන්ධන ප්‍රාථමික අන්තර් ක්‍රියා ලෙස සඳහන් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- රසායනික බන්ධන සැදීමට සංයුත්තා ඉලෙක්ට්‍රොඩ් සහභාගි වන බව පෙර දැනුම විමසමීන් අවධාරණය කරන්න.
- සුදුසු නිදුසුන් යොදා ගනිමින් සහසංයුත් බන්ධන සැමදන ආකාරය විස්තර කරන්න. (H_2 , Cl_2 , HCl , HF)
- සුදුසු උදාහරණ සපයමීන් තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙන්න. (O_2 , N_2)
- සම්මත නීතිරිත යොදා ගනිමින් සරල අනු සඳහා ලුවිස් ව්‍යුහ අදින ආකාරය පැහැදිලි කරන්න.

- බන්ධනයට සම්බන්ධ වී ඇති පරමාණුවල විද්‍යුත් සාර්ථක සලකමින් ඒවා ඉළුවීය සහ සහසංයුත් නිර්ජුලීය සහසංයුත් හා අයනික ලෙස බෙදා වෙන් කරන අයුරු සාකච්ඡා කරන්න.
- විද්‍යුත් සාර්ථක අගයයන් උපයෝගි කර ගනිමින් හා සුදුසු නිදසුන් සපයමින් ඉළුවීකරණය හා බන්ධන සුරුණය යන සංකල්ප විස්තර කරන්න. සුදුසු විද්‍යුත් උපයෝගි කර ගනිමින් දායක සහ සංයුත් බන්ධන සැදෙන අයුරු පැහැදිලි කරන්න. නිදසුන්- NH_4^+ , H_3O^+ , NH_3 , BH_3
- අයනික බන්ධන සහ එමගින් අයනික දැලිසේ සැදෙන ආකාරය සුදුසු නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.
- අයනික දැලිස්වල ගුණ පැහැදිලි කරන්න. (සන්නායකතාව, ද්‍රව්‍යාක හා දාව්‍යතාව)
- කැට්ටායනයක ඉළුවීකාරක බලය හා ඇනායනයක ඉළුවනයිලිතාව පදනම් කර ගනිමින් අයනික බන්ධනයක් සහසංයුත් ලක්ෂණ පෙන්වන අයුරු සාකච්ඡා කරන්න.
- ලෝහක බන්ධන සැදෙන ආකාරය පැහැදිලි කරන්න.
- සහසංයුත් බන්ධන, අයනික බන්ධන හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස හඳුන් වන බව හඳුන්වා දෙන්න.

අගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද සංයෝගයක් අයනික, ඉළුවීය සහ සංයුත් නිර්ජුලීය සහසංයුත්, දායක සහසංයුත් හා ලෝහක ලෙස වර්ගකිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද සරල අණු හා අයනවල ලුවිස් ව්‍යුහ ඇදීමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 2:2 කාලවීමේදී ගෙන ඉගෙනුම් එල	<table border="0"> <tr> <td style="width: 15%;">:</td><td>සහසංයුත් හා ඔබේය සහසංයුත් අණුවල හා සරල අයනවල හැඩ විශ්‍රාජ කරයි</td></tr> <tr> <td>:</td><td>16</td></tr> <tr> <td>:</td><td> <ul style="list-style-type: none"> • සම්මත නීති හාවිතයට ගනිමින්, සුලබව හමු වන උපරිම වගයෙන් පරමාණු 10 කට සීමා වන සහසංයුත් අණුවල හා අයනවල සම්පූරුක්ත ව්‍යුහ අදියි. • සම්පූරුක්තතාව හාවිත කර ඕසේෂ්න් අණුවේ හා කාබනේට් අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි. • පරමාණුවක කාක්ෂික අතිච්ඡාදනය පැහැදිලි කරයි. • සුදුසු නිදසුන් හාවිතයෙන් මධ්‍යම පරමාණුවේ sp, sp^2 හා sp^3 යන මුහුමිකරණ සිදු වන ආකාරය විස්තර කරයි. • $S-S$, $S-p$ හා $p-p$ පරමාණුක කාක්ෂිකවල උපරිම උපරිම පැහැදිලි කරයි. • p කාක්ෂික දෙකක් අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π බන්ධන සැදෙන බව සඳහන් කරයි. • σ හා π බන්ධනවල ප්‍රබලතාව සන්සන්දනය කරයි. • මුහුමි කාක්ෂික අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන සැදීම විස්තර කරයි. • (VSEPR) වාදය හාවිත කර අණුවල හා අයනවල කේෂ්‍රීය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල් දිගානුගත වී ඇති ආකාරය (ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය) හා ඒවායේ හැඩිය (අණුක ජ්‍යාමිතිය) පුරෝක්තිතය කරයි. • විවිධ අණුවල බන්ධන කේෂන සසඳයි. (බන්ධන කේෂනවල සැබැං අගයන් පරිස්ථා නො කෙරේ) • හැඩි විද්‍යා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි. • මුහුමිකරණය ඔක්සිකරණ අංකය හා ආරෝපණය පදනම් කර ගෙන විදුත් සාර්තාව විවෘතය වන අයුරු විස්තර කරයි. (ගුණාත්මක ව පමණි) </td></tr> </table>	:	සහසංයුත් හා ඔබේය සහසංයුත් අණුවල හා සරල අයනවල හැඩ විශ්‍රාජ කරයි	:	16	:	<ul style="list-style-type: none"> • සම්මත නීති හාවිතයට ගනිමින්, සුලබව හමු වන උපරිම වගයෙන් පරමාණු 10 කට සීමා වන සහසංයුත් අණුවල හා අයනවල සම්පූරුක්ත ව්‍යුහ අදියි. • සම්පූරුක්තතාව හාවිත කර ඕසේෂ්න් අණුවේ හා කාබනේට් අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි. • පරමාණුවක කාක්ෂික අතිච්ඡාදනය පැහැදිලි කරයි. • සුදුසු නිදසුන් හාවිතයෙන් මධ්‍යම පරමාණුවේ sp, sp^2 හා sp^3 යන මුහුමිකරණ සිදු වන ආකාරය විස්තර කරයි. • $S-S$, $S-p$ හා $p-p$ පරමාණුක කාක්ෂිකවල උපරිම උපරිම පැහැදිලි කරයි. • p කාක්ෂික දෙකක් අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π බන්ධන සැදෙන බව සඳහන් කරයි. • σ හා π බන්ධනවල ප්‍රබලතාව සන්සන්දනය කරයි. • මුහුමි කාක්ෂික අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන සැදීම විස්තර කරයි. • (VSEPR) වාදය හාවිත කර අණුවල හා අයනවල කේෂ්‍රීය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල් දිගානුගත වී ඇති ආකාරය (ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය) හා ඒවායේ හැඩිය (අණුක ජ්‍යාමිතිය) පුරෝක්තිතය කරයි. • විවිධ අණුවල බන්ධන කේෂන සසඳයි. (බන්ධන කේෂනවල සැබැං අගයන් පරිස්ථා නො කෙරේ) • හැඩි විද්‍යා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි. • මුහුමිකරණය ඔක්සිකරණ අංකය හා ආරෝපණය පදනම් කර ගෙන විදුත් සාර්තාව විවෘතය වන අයුරු විස්තර කරයි. (ගුණාත්මක ව පමණි)
:	සහසංයුත් හා ඔබේය සහසංයුත් අණුවල හා සරල අයනවල හැඩ විශ්‍රාජ කරයි						
:	16						
:	<ul style="list-style-type: none"> • සම්මත නීති හාවිතයට ගනිමින්, සුලබව හමු වන උපරිම වගයෙන් පරමාණු 10 කට සීමා වන සහසංයුත් අණුවල හා අයනවල සම්පූරුක්ත ව්‍යුහ අදියි. • සම්පූරුක්තතාව හාවිත කර ඕසේෂ්න් අණුවේ හා කාබනේට් අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි. • පරමාණුවක කාක්ෂික අතිච්ඡාදනය පැහැදිලි කරයි. • සුදුසු නිදසුන් හාවිතයෙන් මධ්‍යම පරමාණුවේ sp, sp^2 හා sp^3 යන මුහුමිකරණ සිදු වන ආකාරය විස්තර කරයි. • $S-S$, $S-p$ හා $p-p$ පරමාණුක කාක්ෂිකවල උපරිම උපරිම පැහැදිලි කරයි. • p කාක්ෂික දෙකක් අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π බන්ධන සැදෙන බව සඳහන් කරයි. • σ හා π බන්ධනවල ප්‍රබලතාව සන්සන්දනය කරයි. • මුහුමි කාක්ෂික අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන සැදීම විස්තර කරයි. • (VSEPR) වාදය හාවිත කර අණුවල හා අයනවල කේෂ්‍රීය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල් දිගානුගත වී ඇති ආකාරය (ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය) හා ඒවායේ හැඩිය (අණුක ජ්‍යාමිතිය) පුරෝක්තිතය කරයි. • විවිධ අණුවල බන්ධන කේෂන සසඳයි. (බන්ධන කේෂනවල සැබැං අගයන් පරිස්ථා නො කෙරේ) • හැඩි විද්‍යා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි. • මුහුමිකරණය ඔක්සිකරණ අංකය හා ආරෝපණය පදනම් කර ගෙන විදුත් සාර්තාව විවෘතය වන අයුරු විස්තර කරයි. (ගුණාත්මක ව පමණි) 						

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- දෙවන ආවර්තයේ මූල උව්‍ය යොදා ගනිමින් සම්පූරුක්ත ව්‍යුහ යන සංකල්පය හඳුන්වා දෙන්න.
- සහසංයුත් අණුවල සහ බහුපරමාණුක අයනවල අඩංගු මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම සලකමින් sp , sp^2 හා sp^3 මුහුමිකරණය අවස්ථා පැහැදිලි කරන්න.
- පරමාණුක / මුහුමි කාක්ෂික අතිච්ඡාදනයෙන් (රේඛීය / පාර්ශ්වික) සිග්මා (ර) හා පසි (π) බන්ධන සැදෙන ආකාරය රුපසටහන ආධාරයෙන් පැහැදිලි කරන්න.
- O_3 හා CO_3^{2-} වැනි ප්‍රහේදවල සම්පූරුක්ත මුහුමිවල බන්ධන දිග සමාන වන බව ඒවායේ සම්පූරුක්ත ව්‍යුහ සලකමින් පැහැදිලි කරන්න.
- සංයුතතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ශනය වාදය (VSEPR) යොදා ගනිමින් අනුවල හැඩි විස්තර කරන්න. (෋පරිම වගයෙන් ඉලෙක්ට්‍රෝන යුගල් 06ක විකර්ශන සලකන්න.)
- විවිධ අණුවල ආසන්න බන්ධන කේෂන නිර්ණය කරන අයුරු සාකච්ඡා කරන්න.

- විවිධ අණු/අයනවල මධ්‍ය පරමාණුවේ විද්‍යාත් සාක්ෂාත් එහි මූහුම්කරණය ඔක්සිකරණ අංකය හා ආරෝපණය මත වෙනස් වන අන්දම පහදන්න.

අදාළ පරික්ෂණ :

- පරමාණුක ආකෘති කට්ටලය මගින් අණුවල හැඩය පෙන්වුම කිරීම ඇගයීම් හා තක්සේරුකරණය :
- දෙන ලද අණු සහ අයනවල හැඩ නිර්ණය කිරීමේ හැකියාව අගයන්න.
- දෙන ලද ප්‍රහේදවල ආසන්න බන්ධන කේෂ ප්‍රරෝක්චරණය කිරීමට ඇති හැකියාව අගයන්න. නිදසුන්- PCl_3 , CH_4 , H_2O , NH_4^+ , NO_2^- , SO_2

Draft

Draft

නිපුණකා මට්ටම 2:3	:	පදාර්ථයේ ව්‍යුහය හා ගුණ නිර්ණය කිරීමේ ක්‍රමයක් ලෙස විවිධ අද්‍යතිවල ද්විතීයික අන්තර් ක්‍රියා විශ්ලේෂණය කරයි.
කාලවිශේද ගණන තුළ තුළ	:	<p>07</p> <ul style="list-style-type: none"> • සුදුසු නිදසුන් හාවිත කර ද්විතීයික අන්තර් ක්‍රියා ආකාර විස්තර කරයි. • ඉව්‍යයක පවත්නා ද්විතීයික අන්තර් ක්‍රියාවල ස්වභාවය හා එහි හොතික ගුණ අතර සම්බන්ධතාව ඉස්මතු කර පෙන්වයි. • 15, 16 සහ 17 කාන්ඩා වල මූලුවන ඉව්‍යක කෙරෙහි හයිඩුජන් බන්ධනවල බලපැම පැහැදිලි කරයි. • ද්විතීයික අන්තර් ක්‍රියාවල වැදගත්කම සහ පදාර්ථයේ හොතික අවස්ථා සඳහා එහි බලපැම ප්‍රකාශ කරයි. • සුදුසු උදාහරණ මගින් අණුක දැලිසක පිළියෙළ වීම පැහැදිලි කරයි. • දැලිස් ව්‍යුහවල ලක්ෂණ පුරෝකළනය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සුදුසු උදාහරණ දෙමින් ද්වි ඔුව- ද්වි ඔුව අන්තර් ක්‍රියා, හයිඩුජන් බන්ධන, අයන - ද්විඔුව අන්තර් ක්‍රියා අයන - ජ්‍යෙරිත ද්විඔුව අන්තර් ක්‍රියා, ද්විඔුව - ජ්‍යෙරිත ද්විඔුව අන්තර් ක්‍රියා සහ ලන්ධන් අපකිරණවල යනාදී ද්විතීයික අන්තර් ක්‍රියා ඇතිවන අයුරු පැහැදිලි කරන්න.
- ද්විතීයක අන්තර් ක්‍රියාවල වැදගත්කම සහ පදාර්ථයේ විවිධ හොතික අවස්ථා කෙරෙහි ඒවායේ බලපැම සුදුසු අකෘති හෝ විචියෝ ද්රැශන උපයෝගී කර ගනිමින් සාකච්ඡා කරන්න.
- ද්විතීයික අන්තර් ක්‍රියා හේතුකොට ගෙන විවිධ වර්ගයේ දැලිස් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන්න.
- දැලිස් ව්‍යුහවල හොතික ලක්ෂණ සාකච්ඡා කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද ඉව්‍යවල තාපාංක හා ඉව්‍යාංක සන්ස්කන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

ඒකකය 03	: රසායනික ගණනය
නිපුණතාව 3.0	: රසායනික ගණනය කිරීම නිවැරදි ව සිදුකරයි.
නිපුණතා මට්ටම 3:1	: පරමාණුවේ හා අණු සම්බන්ධ හෝතික රාඛ උපයෝගී කර රසායනික සූත්‍ර නිර්ණය කිරීමට, අදාළ නියත හාවිත කර ගණනයන් සිදු කරයි.
කාලවිශේද ගණන	: 13
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • දෙන ලද ප්‍රහේදයක ඇතුළත් පරමාණුවල ඔක්සිකරණ අංකය සෞයයි. • IUPAC නීති හාවිත කර රසායනික සූත්‍ර හා නාම ලියයි. • නිරන්තරයෙන් හාවිත වන රසායනික සංයෝගවල සාමාන්‍ය නාම සඳහන් කරයි. • ඇවිගාචිරෝ නියතයේ (L) අගය ඒකක සහිත ව සඳහන් කරයි. • මවුල සහ ඇවිගාචිරෝ නියතයට සම්බන්ධ ගණනය කිරීම සිදු කරයි. • ප්‍රතිගත සංයුතිය දන්නා විට ආනුහවික සූත්‍රය නිර්ණය කරයි. • ආනුහවික සූත්‍රය හා අණුක ස්කන්ධය දන්නා විට අණුක සූත්‍රය ද නිර්ණය කරයි. • අණුක සූත්‍රය දී ඇති විට එහි අඩංගු මූල ද්‍රව්‍යවල සංයුති ගණනය කරයි. • සංයුතියෙහි පරාමිති (ස්කන්ධ හාගය, පරිමා හාගය, මවුල හාගය, සානුණය) සමාලෝචනය කරයි. • ස්කන්ධ හාගය, පරිමා හාගය හා මවුල හාගය සම්බන්ධ ගැටලු විසඳයි. • ඒකක පරිමාවක ඇතුළත් දාව්‍ය මවුල ප්‍රමාණය සාන්දුණය ලෙස අර්ථ දක්වයි. (mol/volume) • ඉතා කුඩා ප්‍රමාණ වලින් අඩංගු ද්‍රව්‍යයන්ගේ සංයුති ප්‍රකාශ කිරීමට ppm හා ppb හාවිත කරයි. • සංයුතිය ස්කන්ධය / පරිමාව, ප්‍රමාණය / පරිමාව ලෙස ප්‍රකාශ කරයි. • ස්කන්ධය / පරිමාව සහ ප්‍රමාණය / පරිමාව (සානුණය) සම්බන්ධ ගැටලු විසඳයි. • විද්‍යාගාරයේ ඇති පිපෙටිටු, බියුරෝටිටු, බිකර, මිනුමිසරා වැනි විදුරු උපකරණ සහ සිවිද්‍රු තුලාව නිවැරදි ව පරිහරණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- විවිධ රසායනික සංයෝගවල අඩංගු සංසටක පරමාණුවල ඔක්සිකරණ අංකය ලබා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
- IUPAC නීති හාවිතයෙන් රසායනික සූත්‍ර ලිවීමට සිසුන් යොමු කරන්න.
- සිසුන් කණ්ඩායම් කර අප නිතර හාවිත කරන සූලහ රසායනික සංයෝගවල සාමාන්‍ය නම් සෙවීමට යොමු කරන්න.

Draft

- රසායනික ගණනයේ දී ඇව්ගාචිරෝ අංකයේ (N_A) වැදගත්කම සුදුසු උදාහරණ මගින් පැහැදිලි කරන්න.
- මවුල සහ ඇව්ගාචිරෝ නියතය මත පදනම් වූ ගණනය කිරීම සිදු කිරීමට සිපුන්ට මග පෙන්වන්න.
- සංයෝගයක ආනුභාවික සුතුය හා අණුක සුතුය හඳුන්වා දී එම සුතු දෙක අතර වෙනස හඳුනා ගැනීමට සුදුසු තිද්සුන් ඉදිරිපත් කරමින් සහාය වන්න.
- සංයෝගවල සංයුති යොදා ගනිමින් ආනුභාවික සුතුය හා අණුක සුතුය නිර්ණය කිරීමට මග පෙන්වන්න.
- තිද්සුන් යොදා ගනිමින් සංයුතිය ප්‍රකාශ කළ හැකි පරාමිතින් හඳුනා ගැනීමට උද්ධි කරන්න. (ස්කන්ද හාගය, පරිමා හාගය, මවුල හාගය හා ප්‍රමාණය/ස්කන්ධය)
- සාන්දුණය හඳුන්වා දී එය මවුල ප්‍රමාණය / පරිමාව යන පද මගින් ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දෙන්න.
- සිපුන් කණ්ඩායම් කර සුදුසු උදාහරණ මගින් සංයුතිය සහ සාන්දුණය සම්බන්ධ ගණනය කිරීම සිදු කිරීමට මග පෙන්වන්න.
- විද්‍යාගාරයේ ඇති විදුරු උපකරණවල වැදගත්කම හා ප්‍රයෝගන සඳහන් කර ඒවා ආදර්ශනය කරමින් සිපුන්ට ද ඒවා හාවිත කිරීම තුරුවීමට අවස්ථාව සලසා දෙන්න.
- සිව් දූෂි තුලාව නිවැරදි ව හාවිත කිරීමට මග පෙන්වන්න.

අදාළ පරීක්ෂණ :

- විද්‍යාගාරයේ ඇති විදුරු උපකරණ හා සිව් දූෂි තුලාව හාවිත කිරීම.

අැගයීම් හා තක්සේරුකරණය :

- සංයුතිය හා සාන්දුණය මත පදනම් වී ඇති විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 3:2 : විවිධ ක්‍රම හාවිතා කර තුළින සම්කරණ ලියා දක්වයි.

කාලවිශේද ගණන : 10

- ඉගෙනුම් එල :**
- සේකන්ද හා ආරෝපණ සංස්ථීතිය සැලකිල්ලට ගනිමින් රසායනික සම්කරණයක තුළින බව පිරික්සයි.
 - සේදීසි කුමය හා රෙබාක්ස් කුමය හාවිතයට ගනිමින් සම්කරණ තුළනය කරයි.
 - සරල න්‍යාම්වීක ප්‍රතික්‍රියා තුළින කරයි.

Draft

ප්‍රාධිම සැලසුම් සඳහා උපදෙස් :

- සේකන්ද සංස්ථීතිය හා ආරෝපණ සංස්ථීතිය සලකමින් සම්කරණය තුළින කිරීමට සිසුන් ව යොමු කරන්න.
- සේදීසි කුමය මගින් සම්කරණ තුළින කරන ආකාරය පෙන්වා දෙමින් ඒ සඳහා මග පෙන්වන්න.
- ඔක්සිකරණ අංක පමණක් හාවිතයෙන් සහ අයන-ඉලෙක්ට්‍රොනික අර්ථ ප්‍රතික්‍රියා ලිවීම මගින් රෙබාක්ස් ප්‍රතික්‍රියා තුළින කිරීමට මග පෙන්වන්න.
- සරල න්‍යාම්වීක ප්‍රතික්‍රියා තුළින කිරීමට මග පෙන්වන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා ලබා දී ඒවා තුළින කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණකා මට්ටම 3:3	: ස්ටොයිකියෝම්තිය හා අනුමාපන ආක්‍රිත ගණනය කිරීම සිදු කරයි.
කාලවීමේද ගණන	: 14
ඉගෙනුම් එල	: • ස්ටොයිකියෝම්තියට අදාළ වන ගණනය කිරීම සිදු කරයි. • දාවණ පිළියෙල කරන ආකාරය හා තනුකකරණය කරන ආකාරය පැහැදිලි කරයි. • සෝචියම් කාබනේට් දාවණයක් පිළියෙල කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- දාවණ තනුක කර වෙනත් දාවණ පිළියෙල කිරීමට අදාළ ගණනයන් සිදු කරන ආකාරය පැහැදිලි කරන්න.
- අම්ල භස්ම ප්‍රතික්‍රියාවලට අදාළ ගණනයන් සිදු කිරීමට මග පෙන්වන්න.
- තුළිත රසායනික සමිකරණ හාවිතයෙන් විවිධ වර්ගයේ ගැටලු විසඳීමට යොමු කරන්න.

නිදසුන්

- දෙන ලද දාවණයක් තනුක කිරීමෙන් නව සාන්දුණය සොයන්න.
- එකිනෙක ප්‍රතික්‍රියා නොකරන දාවණ දෙකක් මිශ්‍ර කළ විට සැදෙන දාවණයේ ඇති අයන සාන්දුණ සොයන්න.
- එකිනෙක ප්‍රතික්‍රියා කරන දාවණ දෙකක් මිශ්‍ර කළ විට සැදෙන දාවණයේ ඇති අයන සාන්දුණ සොයන්න.
- අම්ල දාවණයක සහන්වය හා ස්කන්ධය අනුව ප්‍රතිශත සංශෝධනාව දී ඇති විට එම දාවණයේ සාන්දුණය සෙවීම.
- දෙන ලද දාවණ දෙකක් හාවිතයෙන් නිශ්චිත සාන්දුණයක් ඇති දාවණ පිළියෙල කිරීම සම්බන්ධ ගණනය කිරීම.
- නිර්ජලිය හා ජලිය සන ද්‍රව්‍ය හාවිත කර නිශ්චිත සාන්දුණයක් ඇති දාවණ පිළියෙල කිරීමට අදාළ ගණනය කිරීම.
- දාවණ දෙකක් මිශ්‍ර කළ විට සැදෙන අවක්ෂේපයක ස්කන්ධය සෙවීම.
- යම් මිශ්‍රණයක් ප්‍රතික්‍රියා දෙකක් සමගාමී ව සිදු වන විට එක් එක් සංසටකවල සංයුතිය තිරණය කිරීම.
- ප්‍රතිකාරක දෙකක් අතර ප්‍රතික්‍රියාවක් සිදු වූ විට ඉතිරිවන ප්‍රතිකාරකය සොයා ගැනීමට අදාළ ගැටලු විසඳීම. නිදසුන්: බුලුගල් සාම්පලයක ඇති කැල්සියම් කාබනේට් ප්‍රමාණය තිරණය කිරීමට වැඩිපුර හයිමෙට්ලෝරික් අම්ලය හාවිත කිරීම.
- ඉහත සඳහන් කර ඇති මාතෘකාවලට අදාළ වෙනත් ගැටලු විසඳීම.

අදාළ පරීක්ෂණ:

3.1 Na_2CO_3 දාවණයක් පිළියෙල කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය :

- ස්ටොයිකියෝම්තිය සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

ල්කකය 04	:	පදාර්ථයේ අවස්ථා - වායුමය අවස්ථාව
නිපුණතාව 4.0	:	පදාර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම විමර්ශනය කරයි.
නිපුණතා මට්ටම 4:1	:	පදාර්ථයේ ප්‍රධාන ත්‍රිවිධ අවස්ථාවල දරුණිය ලක්ෂණ පැහැදිලි කරනු ලැබේ සේවායේ අංශුමය සංවිධානය යොදා ගනියි.
කාලවිෂේෂ ගණන	:	02
ඉගෙනුම් එල	:	<ul style="list-style-type: none"> • සන, ද්‍රව, වායු යන ප්‍රධාන අවස්ථාවල අංශුවල සංවිධානය විමර්ශනය කරයි. • අංශුවල සැකැස්ම සහ ඒවායේ ව්‍යුත්‍ය උපයෝගී කර ගනිමින් සන, ද්‍රව හා වායුවල පරිමාව, සනත්වය, හැඩිය (හැඩිය කෙරෙහි ගුරුත්ව බලයේ බලපෑම) හා සම්පිශ්චතාව වැනි මහෙක්ෂ ගුණ සංසන්දනය කරයි.

පාඨම සැලසුම් සඳහා උපදෙස් :

- පදාර්ථයේ අංශ සැකසී ඇති ආකාරය අනුව සන, ද්‍රව හා වායුවල ගුණ වෙනස්වීමට හේතු සාකච්ඡා කරන්න.

අැගසිම් හා තක්සේරුකරණය :

- දෙන ලද ද්‍රව්‍යවල පරිමාව, සනත්වය, හැඩිය හා සම්පිශ්චතාව ආදි ගුණ සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණකා මට්ටම 4:2 :** සත්‍ය වායුවල හැසිරීම රටා විස්තර කිරීම සඳහා ආකෘතියක් ලෙස පරිපූරණ වායුව යොදා ගනිය.
- කාලවීමේද ගණන :** 10
- ඉගෙනුම් එල :**
- පරිපූරණ වායුව අර්ථ දක්වයි.
 - පරිපූරණ වායු සමිකරණය සහ එහි ව්‍යුත්පන්න හඳුන්වා දී එහි පද ලියා දක්වයි.
 - බොයිල්, වාල්ස් හා ඇවගාබෝෂ නියම සඳහන් කර, පරිපූරණ වායු සමිකරණයේ සංගතතාව පෙන්වා දෙයි.
 - වායුවක මවුලික පරීමාව අර්ථ දක්වයි.
 - පරිපූරණ වායු සමිකරණය සම්බන්ධ ගැටලු විසඳුයි.
 - ඔක්සිජන්වල මවුලික පරීමාව පරික්ෂණාත්මක ව තීරණය කරයි.
 - මැග්නිසියම්වල සාපේශ්‍ය පරමාණුක ස්කන්ධය පරික්ෂණාත්මක ව තීරණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- පරිපූරණ වායුවක හා තාත්වික වායුවක ලාක්ෂණික ගුණාංග හඳුන්වා දී ඒ මත පදනම් වූ පරිපූරණ වායු සමිකරණය හඳුන්වා දෙන්න.
- පරිපූරණ වායු සමිකරණයෙන් ආරම්භ කරමින් සාන්දුණය (C) සනත්වය (d) සහ මවුලික ස්කන්ධය (M) සම්බන්ධ සමිකරණ ව්‍යුත්පන්න කිරීමට මග පෙන්වන්න.
- පරිපූරණ වායු සමිකරණය හා එහි ව්‍යුත්පන්නවලට අදාළ ගැටලු විසඳීමට සිසුන්ට පවරන්න.
- පරිපූරණ වායු සමිකරණය මගින් බොයිල් නියමය, වාල්ස් නියමය හා ඇවගාබෝෂ නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න.
- බොයිල් නියමය, වාල්ස් නියමය හා ඇවගාබෝෂ නියමය වචනයෙන් ලියා දක්වීමට මග පෙන්වන්න.
- වායුවක මවුලික පරීමාව අර්ථ දක්වන්න.

අදාළ පරික්ෂණ:

- 4.1 වායුවක මවුලික පරීමාව පරික්ෂණාත්මකව තීරණය කිරීම.
- 4.2 මැග්නිසියම්වල සාපේශ්‍ය පරමාණුක ස්කන්ධය පරික්ෂණාත්මක ව තීරණය කිරීම.

අැගසිම් හා තක්සේරුකරණය :

- $PV = nRT$ මගින් බොයිල්, වාල්ස් හා ඇවගාබෝෂ නියම ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න.
- $PV = nRT$ හා එහි ව්‍යුත්පන්නවලට අදාළ සනත්වය මවුලික ස්කන්ධය හා සාන්දුණය සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 4:3	: තාත්වික (සත්‍ය) වායුවල හැසිරීම පැහැදිලි කිරීම සඳහා අණුක
	වාලක වාදය යොදා ගනී
කාලවිෂේෂ ගණන	: 08
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> : • වායුවල අණුක වාලක වාදයේ එන උපකල්පන ප්‍රකාශ කරයි. • වායුවක පිබිනය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි. • මධ්‍යනය වේගය \bar{C}, වර්ග මධ්‍යනය වේගය \bar{C}^2 හා වර්ග මධ්‍යනය මූල වේගය $\sqrt{\bar{C}^2}$ සඳහා ප්‍රකාශන ලියා දක්වයි. • වායු පිළිබඳ වාලක අණුක සම්කරණය ප්‍රකාශ කර එහි පද විස්තර කරයි. • $\bar{C}^2 = \frac{3RT}{M}$ සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි • $\bar{C}^2 = \frac{3RT}{M}$ ට අදාළ සරල ගැටලු විසඳයි. • වායු පිළිබඳ මැක්ස්වෙල් - බෝල්ට්විස්මාන් වකුවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු විස්තර කරයි. • උෂ්ණත්වය හා මුළුක ස්කන්ධය අනුව මැක්ස්වෙල් - බෝල්ට්විස්මාන් වකුවල සිදුවන විවෘතය පැහැදිලි කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- වායු සඳහා වන වාලක අණුක වාදයේ උපකල්පන හඳුන්වා දෙන්න.
- වර්ග මධ්‍යනය මූල වේගය සහ මධ්‍යනය වේගය අතර වෙනස පැහැදිලි කරන්න.
- අණුක වාලක සම්කරණය $PV = \frac{1}{3} mN\bar{C}^2$ හඳුන්වා දෙන්න.
- පරිප්‍රේරණ වායු සම්කරණය හා අණුක වාලක සම්කරණය මගින් $\bar{C}^2 = \frac{3RT}{M}$ ව්‍යුත්පන්න කරන්න.
- යම් කිසි වායුවක් උෂ්ණත්වය දෙකක දී මැක්ස්වෙල් බෝල්ට්විස්මාන් වකු ඇද ඒවා විවෘතය වන අන්දම පැහැදිලි කරන්න.
- එකම උෂ්ණත්වයක ඇති වෙනස් වායුවල බෝල්ට්විස්මාන් වකු ඇද ඒවායේ විවෘතය පැහැදිලි කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද උෂ්ණත්වයවල දී විවිධ වායුවල වර්ග මධ්‍යනය වේග නිවැරදි සම්මත ඒකක යොදා ගනීමින් ගණනය කිරීමේ හැකියාව අගයන්න.
- එකිනෙකට වෙනස් තත්ත්ව යටතේ දී $PV = \frac{1}{3} mN\bar{C}^2$ සම්කරණයට සම්බන්ධ සරල ගණනයන් සිදු කිරීම ඇති හැකියාව අගයන්න.
- මැක්ස්වෙල් - බෝල්ට්විස්මාන් වකු මගින් තොරතුරු ලබා ගැනීමේ සහ ඒවා සන්සන්දනය කිරීම හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 4:4	:	වායු මිශ්‍රණයක හැසිරීම පැහැදිලි කිරීම සඳහා බෝල්ටන්ගේ ආංඩික පීඩින නියමය යොදා ගනී.
කාලවීමේද ගණන	:	06
ඉගෙනුම් එල	:	<ul style="list-style-type: none"> • ආංඩික පීඩිනය යන පදය පැහැදිලි කරයි. • බෝල්ටන්ගේ ආංඩික පීඩින නියමය ප්‍රකාශ කරයි. • පරිපූරණ වායු සමිකරණයෙන් බෝල්ටන්ගේ ආංඩික පීඩින නියමය ව්‍යුත්පන්න කරයි. • බෝල්ටන්ගේ ආංඩික පීඩින නියමය ආශ්‍රිත ගැටලු විසඳයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- වායු මිශ්‍රණයක ඇති යම කිසි වායුවක ආංඩික පීඩිනය යනු කුමක් දැයි හඳුන්වා දෙන්න.
- බොල්ටන්ගේ ආංඩික පීඩින නියමය වචනයෙන් ලිවීමට මග පෙන්වන්න.
- පරිපූරණ වායු නියමය මගින් බොල්ටන්ගේ ආංඩික පීඩින නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න.
- බොල්ටන්ගේ ආංඩික පීඩින නියමයට සම්බන්ධ ගැටලු විසඳීමට ඉඩ ලබා දෙන්න.

අැගසීම් හා තක්සේරුකරණය

- $PV = nRT$ මගින් බොල්ටන් නියමය ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න.
- බොල්ටන්ගේ ආංඩික පීඩින නියමය හාවිතයෙන් දෙන ලද වායු මිශ්‍රණ සඳහා විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | | |
|--------------------------|---|--|
| නිපුණකා මට්ටම 4:5 | : | සත්‍ය (තාත්වික) වායු සඳහා පරිපූර්ණ වායු සමිකරණය යොදීමේ දී කළ යුතු සංශෝධන විශ්ලේෂණය කරයි. |
| කාලවිශේද ගණන | : | 06 |
| ඉගෙනුම් එල | : | <ul style="list-style-type: none"> • සම්පිළිච්චතා සාධකය අර්ථ දක්වයි. • තාත්වික සහ පරිපූර්ණ වායුවල එහි අගය පීඩනය සමග වෙනස් වන ආකාරය ප්‍රස්ථාරික ව ඉදිරිපත් කරයි. • අණුක වාලක වාදයේ එන උපකල්පන සලකමින් තාත්වික වායු පරිපූර්ණ වායුවල හැසිරීමෙන් අපගමනය වීමට හේතු විස්තර කරයි. • තාත්වික වායු, පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීම පැහැදිලි කිරීමට ගොඩනගන ලද සමිකරණයක් ලෙස වැන්ඩාල්ස් සමිකරණය ඉදිරිපත් කරයි. • අවධි උෂ්ණත්වය විස්තර කරයි. • විද්‍යාත්මක සංකල්ප ස්ථීතික ඒවා නොව කරුණු මත පදනම් වෙමින් නිරන්තර වැඩි දියුණු වීම්වලට ලක් වෙතැයි යන අදහස අගය කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සම්පිළිච්චතා සාධකය අර්ථ දක්වන්න.
- පරිපූර්ණ වායුවක් සහ තාත්වික වායු සඳහා සම්පිළිච්චතා සාධකය, පීඩනය සමග විවෘතනය වන අයුරු ඉදිරිපත් කර වාලක අණුක වාදයේ උපකල්පන යොදා ගනීමින් එම විවෘතනයන්ට හේතු විස්තර කරන්න.
- පරිපූර්ණ වායුවට යොදන ලද සංශෝධන සහිත වැන්ඩාල්ස් සමිකරණ හඳුන්වා දෙන්න.
- තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වන අයුරු පැහැදිලි කිරීමට සිපුන්ට මග පෙන්වන්න.
- අවධි උෂ්ණත්වය පැහැදිලි කරන්න.

අැගසිම් හා තක්සේරුකරණය :

- තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීමට හේතු ඉදිරිපත් කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

ඒකකය 05	: ගක්ති විද්‍යාව
නිපුණතාව 5.0	: අදාළ එන්තැල්පිය හා එන්ටොපි වෙනස් වීම විමර්ශනය කරමින් රසායනික පද්ධතිවල ස්ථාපිතාව හා පරිවර්තනවල සාධාතාව පුරෝක්පතනය කරයි.
නිපුණතා මට්ටම 5:1	: එන්තැල්පිය හා සම්බන්ධ සංකල්ප ගෛවෙෂණය කරයි.
කාලවිෂේෂ ගණන	: 05
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • විත්ති ගුණ හා සටනා ගුණ විස්තර කරයි. • පද්ධතිය, වටපිටාව (පරිසරය), සීමාව සංවෘත පද්ධතිය, විවෘත පද්ධතිය හා එකලිත පද්ධතිය යන පද අර්ථ දක්වයි. • සංශ්ද්ධ ද්‍රව්‍යවල සහ දාවණවල සම්මත අවස්ථා (සන, ද්‍රව්‍ය, වායු) ප්‍රකාශ කරයි. • පද්ධතියක අවස්ථාව හා අවස්ථා ලිඛිත අර්ථ දක්වයි. • ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය පැහැදිලි කරයි. • එන්තැල්පිය, අවස්ථා ලිඛිතයක් හෙවත් තාපගතික ගුණයක් ලෙස විස්තර කළ හැකි බවත් තාපය අවස්ථා ලිඛිතයක් නොවන බවත් විස්තර කරයි. • ΔH හි ඒකක වාර්තා කරන්නේ ප්‍රතික්‍රියාව සිදුවන ඒකක ප්‍රමාණය අනුව (kJ mol^{-1}) හෝ අවකල ප්‍රමාණය අනුව kJ වලින් බව සඳහන් කරයි. • ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාස පහත සම්කරණය හාවිතයෙන් ගණනය කරයි.

$$\Delta H = H(\text{අවසාන}) - H(\text{ආරම්භක})$$

- ප්‍රතික්‍රියාවල සම්මත එන්තැල්පි විපර්යාස පහත සම්කරණය හාවිතයෙන් ගණනය කරයි.

$$\Delta H^{\circ} = H^{\circ}(\text{අවසාන}) - H^{\circ}(\text{ආරම්භක})$$

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සුදුසු උදාහරණ යොදා ගනීමින් විත්ති ගුණ හා සටනා ගුණ පැහැදිලි කරන්න.
- පද්ධතිය, මායිම, පරිසරය, සංවෘත පද්ධති, විවෘත පද්ධති සහ එකලිත පද්ධති අර්ථ දක්වන්න.
- විවිධ වර්ගයේ පද්ධති සහ එවායේ ගුණ පැහැදිලි කිරීමට සුදුසු නිදුසුන් දෙරිපත් කරන්න.
- සංශ්ද්ධ ද්‍රව්‍ය සඳහා සම්මත අවස්ථා ප්‍රකාශ කරන්න.
- එන්තැල්පිය තාපගතික ගුණයක් හෙවත් අවස්ථා ලිඛිතයක් වන බව නිදුසුන් සහිත ව විස්තර කරන්න.
- IUPAC සම්මුතිය අනුව එන්තැල්පි විපර්යාස වාර්තා කරන්නේ ප්‍රතික්‍රියාව සිදු වී ඇති ඒකක ප්‍රමාණය අනුව වන බැවින් සම්මත ඒකකය KJ mol^{-1} බව ද හෝ අවකල ප්‍රමාණ අනුව ඒකකය kJ වන බව ද පැහැදිලි කරන්න.
- පද්ධතියක අවස්ථා හා අවස්ථා ලිඛිත පැහැදිලි කරන්න.
- අවස්ථා ලිඛිත සලකමින් ප්‍රතික්‍රියා සහ ක්‍රියාවලින් ආග්‍රීත එන්තැල්පි විපර්යාස ගණනය කිරීමට සුදුසු ගැටලු ලබා දෙන්න.

අැගසීම් හා තක්සේරුකරණය :

- දෙන ලද පද්ධති විවෘත, සංවෘත හෝ ඒකලික වන බව වෙන්කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
- අවස්ථා ක්‍රියක ඇති වැදගත්කම හා එන්ජේල්පියේ සම්මත ඒකක ගැන අවධාරණය කිරීමට ඇති හැකියාව මැතිමට ප්‍රශ්න අසන්න.
- අවස්ථා ක්‍රිත යොදා ගනිමින් ΔH ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

Draft

- | | |
|-------------------------------|---|
| නිපුණතා මට්ටම 5:2 | : යම් විපරයාසයකට අදාළ එන්තැල්පි වෙනස් වීම අර්ථ දක්වා දී ඇති විපරයාස සඳහා එන්තැල්පි විපරයාස ගණනය කරයි. |
| කාලවිශේෂී ගණන
ශ්‍රේණුම් එල | : 23 |
| | • පරීක්ෂණාත්මක දත්ත හාවිත කර, $Q = m c \Delta T$ මගින් තාප විපරයාස ගණනය කරයි. |
| | • තාපදායක හා තාපාවගෝෂක ප්‍රතික්‍රියා ගක්ති සටහනක් ආශ්‍රිත ව පැහැදිලි කරයි. |
| | • නිරද්‍රේශයේ ඇතුළත් එන්තැල්පි විපරයාස හා සම්මත එන්තැල්පි විපරයාස අර්ථ දක්වයි. |
| | • හෙස් නියමය ප්‍රකාශ කරයි. |
| | • එන්තැල්පි විපරයාස ගණනය කිරීම සඳහා <ul style="list-style-type: none"> ▪ එන්තැල්පි රුපසටහන් හාවිත කරයි. ▪ තාප ගති විද්‍යාත්මක වකු හාවිත කරයි. ▪ සංසටකවල උත්පාදන එන්තැල්පි පමණක් හාවිත කරයි. ▪ බන්ධන එන්තැල්පි පමණක් හාවිත කරයි. |
| | • අම්ල - හ්‍යෝම්ල උදාසීනිකරණ එන්තැල්පිය පරීක්ෂණාත්මක ව නිරණය කරයි. |
| | • ප්‍රහාර අම්ල හා ප්‍රහාර හස්මවල උදාසීනිකරණ එන්තැල්පින් නියත වන බව සඳහන් කරයි. |
| | • දුබල අම්ල හා දුබල හස්මවල උදාසීනිකරණය එන්තැල්පින් ප්‍රහාර අම්ල/හස්මවලට වඩා තරමක් වෙනස් වන බව සඳහන් කරයි. |
| | • $1M NaCl$ $250 cm^3$ ක් ක්‍රම දෙකකින් පිළියෙල කිරීම මගින් හෙස් නියමයේ වලංගුතාව පරීක්ෂා කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- $Q = m c \Delta T$ යොදා ගනිමින් එන්තැල්පි විපරයාස ගණනය කරන ආකාරය පැහැදිලි කරන්න.
- ගක්ති සටහන් හා සූදුසු නිදිසුන් යොදා ගනිමින් තාපදායක සහ තාප අවගෝෂක ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- විෂය නිරද්‍රේශයේ දී ඇති එන්තැල්පි විපරයාස සඳහා නිවැරදි සම්කරණ ලිවීමට මග පෙන්වන්න.
- හෙස් නියමය අර්ථ දක්වන්න.
- එන්තැල්පි සටහන්, තාප රසායනික වකු හෝ සම්කරණ හාවිත කරමින් හෙස් නියමය යොදා ගෙන විවිධ එන්තැල්පි විපරයාස ගණනය කිරීමට සිපුන්ට පවරන්න.
- ප්‍රබල/ දුබල අම්ල/ හ්‍යෝම්ල වල උදාසීනිකරණ එන්තැල්පි පිළිබඳ සාකච්ඡා කරන්න.

අදාළ පරීක්ෂණ:

- අම්ල - හස්මවල උදාසීනිකරණ එන්තැල්පිය පරීක්ෂණාත්මක ව නිරණය කිරීම. ($NaOH$ සහ HCl , KOH සහ HNO_3 , $NaOH$ සහ CH_3COOH , NH_4OH සහ HCl)
- හෙස් නියමයේ සත්‍යතාව පරීක්ෂණාත්මක ව තහවුරු කිරීම.

අැගසිම් හා තක්සේරුකරණය :

- $Q = m c \Delta T$ හාවිත කර ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.
- හෙස් නියමය යොදා ගෙන විවිධ කුම මගින් දෙන ලද ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාස ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

କ୍ଷେ
ତ୍ରୁଟ୍

- කාලවිෂේෂ ගණන

• ඉගෙනුම් එල

• නිපුණතා මට්ටම 5:3 : බොන් හේබර් වකු භාවිතයෙන් අයනික සංයෝගයක දැලිස් එන්තැල්පිය හෝ උත්පාදන එන්තැල්පිය ගණනය කරයි.

: 08

: • බොන් - හේබර් වකුය ගොඩ තැගීම සඳහා අදාළ වන එන්තැල්පි විපරයාස අර්ථ දක්වයි.

• අයනික සංයෝගවල දැලිස් එන්තැල්පිය තිර්ණය කිරීම සඳහා බොන් - හේබර් වකුය ගොඩ නගයි.

• බොන් - හේබර් වකුය භාවිතයට ගතිමින් සම්මත දැලිස් එන්තැල්පිය ගණනය කරයි.

• එන්තැල්පි සටහන් භාවිතයට ගතිමින් සම්මත දැලිස් එන්තැල්පිය ගණනය කරයි.

• දෙවන සහ තුනවන ආවර්ථවල මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රොනිකරණ එන්තැල්පිය විවලනය වන ආකාරය පැහැදිලි කරයි.

ଆବଶ୍ୟକ ଜୀବନିକାରେ ପରିଦେଖିବାରେ ଆବଶ୍ୟକ ହେଲାମାତ୍ରଙ୍କ ଏହାରେ ଆବଶ୍ୟକ ହେଲାମାତ୍ରଙ୍କ ଏହାରେ

- උර්ධවපාතනය, වාෂ්පිකරණය, විලයනය, පරමාණුකරණය, අයතිකරණය, ඉලෙක්ට්‍රොනික බන්ධුතාව සහ දැලීස් සැදීම යන ඒවායේ සම්මත එන්තැල්පින් අරථ දක්වන්න.
 - දෙවැනි සහ තුන්වැනි ආචර්ය මූල ඉච්චයන්ගේ ඉලෙක්ට්‍රොනික බන්ධුතා විවෘතය පැහැදිලි කරන්න.
 - අයතික සංයෝගයක උත්පාදන එන්තැල්පිය හා දැලීස් එන්තැල්පිය ගණනය කිරීම සඳහා ගෝන් හේබර වක්‍රයන් ඇදීමට මග පෙන්වන්න.
 - ගෝන් හේබර වක්‍රයක් යොදා ගනීමින් ගැටලු විසඳුන ආකාරය පැහැදිලි කරන්න.
 - දෙවැනි හා තුන්වැනි ආචර්යවල මූල්‍යවාචුවල ඉලෙක්ට්‍රොනික ලබා ගැනීමේ එන්තැල්පිවල විවෘතය පහදා දෙන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- බෝත් හේබර් වකුයක් ඇදිමට අදාළ සම්මත එන්තැල්පි විපර්යාස අර්ථ දැක්වීමට ඇති හැකියාව අගයන්න.
 - බෝත් හේබර් වකුයන් හා විනයෙන් සම්මත උන්පාදන එන්තැල්පිය හා සම්මත දැලිස් එන්තැල්පිය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|--|
| නිපුණතා මට්ටම 5:4 | : රසායනික ප්‍රතික්‍රියාවල ස්වයං සිද්ධතාව පුරෝකළනය කරයි |
| කාලවිශේෂී ගණන | : 05 |
| ඉගෙනුම් එල | : <ul style="list-style-type: none"> • අහමුතාව සම්බන්ධ මිනුමක් ලෙස එන්ට්‍රොපිය (S) හා එන්ට්‍රොපි වෙනස (ΔS) යන පද පැහැදිලි කරයි. • පද්ධතියක ස්ථාපිතාව අහමුතාව සමඟ වැඩි වන අයුරු පැහැදිලි කරයි. • එන්ට්‍රොපි වෙනස, උෂ්ණත්වය, හොතික ස්වභාවය හා අංශ සැකසී ඇති ආකාරය මත රඳා පවතින බව සඳහන් කරයි. • ගිබේ නිදහස් ගක්තිය (G) හා ගිබේ නිදහස් ගක්තිය (ΔG) යන පද පැහැදිලි කරයි. • S හා G අවස්ථා ලිඛිත බව සඳහන් කරයි. <ul style="list-style-type: none"> ▪ $\Delta S = S (\text{එල}) - S (\text{ප්‍රතික්‍රියා})$ ▪ $\Delta G = G (\text{එල}) - G (\text{ප්‍රතික්‍රියා})$ ▪ ගක්ති වතුය යන සම්බන්ධතා යොදාගතිමින් ΔS හා ΔG ගණනය කරයි. • ΔG° සහ ΔS° යන පද පැහැදිලි කරයි. • $\Delta G^{\circ}, \Delta H^{\circ}$ හා ΔS° අතර සම්බන්ධතාව සඳහන් කරයි. • ΔG හාවත් කරමින් නියත උෂ්ණත්වයක් හා පිචිනයක් යටතේ ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාව පුරෝකළනය කරයි. • ΔG හා ΔS හි එකක, අවතල ප්‍රමාණ හෝ ප්‍රතික්‍රියාව සිදුවන එකක ප්‍රමාණය අනුව සඳහන් කරයි. ΔG (kJ හෝ kJ mol^{-1}) හා ΔS (JK^{-1} හෝ $\text{J mol}^{-1} \text{K}^{-1}$) • $\Delta G^{\circ}, \Delta H^{\circ}, \Delta S^{\circ}$ හි අගයන් මත පදනම් වන ගණනයන් සිදු කරයි. • ΔG අගය $\Delta G, \text{OH} - T\Delta S$ සහ හාවත් කරමින් ප්‍රතික්‍රියාවක් සිදුවීමේ පහසුතාවය පෙරයීම් කරයි. |

ප්‍රධාන සැලසුම් සඳහා උපදෙස් :

- අවස්ථා ලිඛිත වශයෙන් එන්ට්‍රොපිය (S) සහ ගිබේ යෝජ්‍ය ගක්තිය (G) හඳුන්වා දෙන්න.
- $\Delta G, \Delta H, \Delta S$ හා $\Delta G^{\circ}, \Delta H^{\circ}, \Delta S^{\circ}$ අතර ඇති සම්බන්ධතාව ලබා දෙන්න.
- ΔG හි අගය හාවත් කර දෙන ලද උෂ්ණත්වයක දී සහ නියත පිචිනයක දී යම් ප්‍රතික්‍රියාවක හෝ ප්‍රතික්‍රියාවලියක ස්වයං සිද්ධතාව පුරෝකළනය කරන අයුරු පෙන්වා දෙන්න.
- $\Delta G, \Delta H, \Delta S$ සහ $\Delta G^{\circ}, \Delta H^{\circ}, \Delta S^{\circ}$ මත පදනම් වූ ගණනයන් සිදු කිරීමට සහ ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාව පුරෝකළනය කිරීමට සිසුන් හට පවතන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

Draft

- $\Delta G = \Delta H - T\Delta S$ සහ $\Delta G^\circ = \Delta H^\circ - T\Delta S^\circ$ යන සමීකරණය යොදා ගනිමින් එන්තැල්පි විපරියාස සහ එන්ටොපි විපරියාසවලට සම්බන්ධ ගැටුලු විසඳීමට ඇති හැකියාව අගයන්න.
- ΔG හි අගය භාවිත කරමින් යම් ක්‍රියාවලියක ස්වයංසිද්ධතාව පූරෝක්පතනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- යම් ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධවීමට අවශ්‍ය අවම උෂ්ණත්වය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

ඒකකය 06	:	s, p හා d ගොනුවල මූල ද්‍රව්‍යවල රසායනය
නිපුණතාව 6.0	:	s, p හා d ගොනුවල මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝගවල ගුණ වීමරුණනය කරයි
නිපුණතා මට්ටම 6:1	:	S ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ වීමරුණනය කරයි.
කාලවිශේෂ ගණන	:	10

Draft

- පළමුවැනි හා දෙවැනි කාණ්ඩවල මූල්‍යව්‍ය වාතය / මක්සිජන්, ජලය, අම්ල, නයිට්‍රොජන් හා හයිට්‍රුජන් සමඟ සිදු කරන ප්‍රතික්‍රියාවල ස්වභාවය තුළින රසායනික සම්කරණ ඇසුරින් විස්තර කරයි.
- සේඛියම් හා මැග්නීසියම් නියෝජිත මූල්‍යව්‍ය ලෙස ගනීමින් ඒවා වාතය, මක්සිජන්, ජලය හා අම්ල සමඟ සිදු කරන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරයි.
- පරීක්ෂණාත්මක නිරීක්ෂණ හාවිත කරමින් I හා II කාණ්ඩවල මූල්‍යව්‍යයන්ගේ ප්‍රතික්‍රියායිලිත්වය සන්සන්දනය කරයි.
- S ගොනුවේ මූල්‍යව්‍ය, ත්‍යාජ්‍යෙට ලිහිල් ව බැඳී ඇති අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන බැහැර කර (මක්සිකරණය) උවිච වායු වින්‍යාසය සහිත ස්ථායී කැටුවන සැදීම මගින් මක්සිභාරක ලෙස ඒවාට ක්‍රියා කළ හැකි බව පැහැදිලි කරයි.
- පහන් සිල් පරීක්ෂාවෙන් සංයෝගවල ඇති S ගොනුවේ මූල්‍යව්‍යවල පහන් සිල් වර්ණය සඳහන් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- Na, K, Mg සහ Ca ස්වභාවයේ පවතින ආකාරය ගැන සාකච්ඡා කරන්න.
- පළමු හා දෙවැනි කාණ්ඩයේ මුළු ද්‍රව්‍ය වාතය O_2 , ජලය, අම්ල, N_2 සහ H_2 සමඟ දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- නියෝජිත මූල්‍යව්‍ය ලෙස Na හා Mg යොදා ගනීමින් ඉහත ප්‍රතික්‍රියා සඳහා තුළින රසායනික සම්කරණ ලියන්න.
- ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකාබලීම් "S" මුළු ද්‍රව්‍යයන්ගේ මක්සිභාරක හැකියාව පැහැදිලි කරන්න.

අදාළ පරීක්ෂණ:

- S ගොනුවේ ලේඛ්, වාතය, ජලය සහ අම්ල සමඟ සිදු කරන ප්‍රතික්‍රියා සන්සන්දනය කරන්න.
- Li^+ , Na^+ , K^+ , Ca^{2+} , Ba^{2+} හා Sr^{2+} හඳුනා ගැනීම සඳහා පහන් සිල් පරීක්ෂාව සිදු කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය :

- සුදුසු ප්‍රශ්න ලබාදීම මගින් I හා II කාණ්ඩවල මූල්‍යව්‍යයන්ගේ ප්‍රතික්‍රියායිලිත්වය සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද මූල්‍යව්‍ය H_2 , තනුක අම්ල, O_2 සහ වාතය සමඟ දක්වන ප්‍රතික්‍රියා සඳහා තුළින රසායනික සම්කරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|---|
| නිපුණතා මට්ටම 6:2 | : p ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝගවල ගුණ විමර්ශනය කරයි. |
| කාලවීමේදී ගණන | : 23 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> • S ගොනුවට සාපේශන ව p ගොනුවේ මූලද්‍රව්‍යවල හා සංයෝගවල පැවැත්ම විස්තර කරයි. • ඇලුම්නියම් හා ඇලුම්නියම් ඔක්සයිඩ්වල ප්‍රතික්‍රියා මතින් එහි උගෙනුම් ස්වභාවය විස්තර කරයි. • AlCl_3 හි ඉලෙක්ට්‍රෝන උගෙනාව හා Al_2Cl_6 සැදීම විස්තර කරයි. • කාබන්වල ප්‍රධාන බහුරුපී ආකාර නම් කරයි. (මිනිරන්, දියමන්ති, පුලුරින්) • මිනිරන්වල හා දියමන්තිවල ව්‍යුහ පැහැදිලි කරයි. • දියමන්ති හා මිනිරන්වල ද්‍රව්‍ය, ලිභිසි ගුණ, දැඩිබව හා විද්‍යුත් සන්නායකතාව පැහැදිලි කරයි. • කාබන් මොනොක්සයිඩ්වල හා කාබන් බියොක්සයිඩ්වල ව්‍යුහ හා ගුණ ඉදිරිපත් කරයි. • H_2CO_3 හි ව්‍යුහය හා එහි ආම්ලික ගුණ පැහැදිලි කරයි. • නයිට්‍රෝන්හි අක්‍රීයභාවය එහි බන්ධන ගක්ති ඇසුරෙන් පැහැදිලි කරයි. • නයිට්‍රෝන්හි විවිධ මක්සිකරණ අංක සඳහා නිදසුන් ලියා දැක්වයි. • නයිට්‍රෝන්හි ඔක්සයිඩ් හා ඔක්සො අම්ලවල ව්‍යුහ ඉදිරිපත් කරයි. • දී ඇති ලෝහ හා අලෝහ සමග නයිට්‍රෝන්හි අම්ලයේ ප්‍රතික්‍රියා සඳහා තුළින සම්කරණ ලියයි. (Mg, Cu, C හා S සමග) • ඇමෝෂ්නියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අවස්ථා සඳහා ප්‍රතික්‍රියා ලියයි. (Na හා Mg සමග) • Cl_2 හා CuO සමග ඇමෝෂ්නියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අවස්ථා සඳහා සම්කරණ ලියයි. • ඇමෝෂ්නියා ලවණ්‍යවල තාප වියෝගනය සඳහා තුළින සම්කරණ ලියයි. • HCl, ලිට්මස් හා නෙස්ලර ප්‍රතිකාරකය යොදා ගනිමින් ඇමෝෂ්නියා වායුව හා ඇමෝෂ්නියා අයන පරීක්ෂණාත්මක ව හැඳුනා ගනියි. • ඔක්සිජන් හා සල්ගර්වල බහුරුපී ආකාරවල තොරතුරු ඉදිරිපත් කරයි. • සල්ගර්වල ඔක්සො අම්ල සඳහා ව්‍යුහ ඉදිරිපත් කරයි. • සානු සල්ගියුරික් අම්ලයේ ඔක්සිකාරක හැකිකාව පැහැදිලි කරනු පිණිස එය ලෝහ, කාබන් හා සල්ගර් සමග සිදු කරන ප්‍රතික්‍රියා ලියා දැක්වයි. |

Draft

- H^+/KmnO_4 , $\text{H}^+/\text{K}_2\text{Cr}_2\text{O}_7$ හා SO_2 සමග H_2S හි ඔක්සිකරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
- Na හා Mg සමග H_2S හි ඔක්සිකරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
- H^+/KmnO_4 , $\text{H}^+/\text{K}_2\text{Cr}_2\text{O}_7$ සමග SO_2 හි ඔක්සිකරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
- H_2S හා Mg සමග SO_2 හි ඔක්සිකරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
- හැලෝනවල භෞතික තත්ත්ව සහ වර්ණ පිළිබඳ විස්තර කරයි.
- Cu, Fe හා NH_3 සමග ක්ලෝරීන්වල ප්‍රතික්‍රියා සඳහා තුළිත සමිකරණ ලියයි.
- හැලෝනවල ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා සඳහා තුළිත සමිකරණ ලියයි.
- හැලෝනවල සාලේෂ ඔක්සිකාරක හැකියාව පැහැදිලි කරයි.
- ක්ලෝරීන්වල සහ **chlorate (I)** අයනයේ ද්‍රව්‍යාකරණය තුළිත සමිකරණ මගින් විස්තර කරයි.
- විවිධ ඔක්සිකරණ අවස්ථාවල ඇති ක්ලෝරීන්හි ඔක්සො අම්ලවල ව්‍යුහ ඉදිරිපත් කරයි.
- ක්ලෝරීන්වල ඔක්සො අම්ලවල ආම්ලික ප්‍රහලකාව හා ඔක්සිකාරක හැකියාව සසඳයි.
- සුදුසු නිදුසුන් දෙමින් ජලිය මාධ්‍යයේ හයිඩුජන් හේලියිච්වල ආම්ලිකතාව විස්තර කරයි.
- උච්ච වායු සාදන සංයෝග සමහරකට නිදුසුන් සපයමින් ඒවායේ ගුණ සැදුහන් කරයි. (XeF_4 , XeF_2 , XeF_6)
- අවක්ෂේපණ ක්‍රම හාවිතයෙන් ඇතායන හඳුනා ගනියි (SO_4^{2-} , SO_3^{2-} , $\text{S}_2\text{O}_3^{2-}$, S^{2-} , CO_3^{2-}).
- ඇතායනයේ ස්වභාවය පදනම් කර ගනිමින් අම්ලවල දී අවක්ෂේපවල දාව්‍යතාව පැහැදිලි කරයි.
- තනුක HCl , යුග්‍රුරු වලය පරික්ෂාව හා NaOH/Al මගින් NO_3^- , NO_2^- හඳුනා ගනියි.
- වාතයේ තයිටුජන් ඇති බව පරික්ෂණයෙක්මක ව පෙන්වා දෙයි.
- $\text{AgNO}_3/\text{NH}_3$, $\text{Pb}(\text{NO}_3)_2$ සහ Cl_2/CCl_4 මගින් හේලියිච් අයන පරික්ෂණයෙක්මක ව හඳුනා ගනියි.
- KIO_3 හා KI හාවිත කරතයෝස්ස්ල්ගේ දාව්‍යතායක් ප්‍රමාණිකරණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- C, N හා O අඩංගු සංයෝග ස්වභාවයේ පවතින ආකාරය සාකච්ඡා කරන්න.
- Al හා Al_2O_3 වල උහයගුනී ලක්ෂණ ඒවාට අදාළ ප්‍රතික්‍රියා සමග පැහැදිලි කරන්න.
- ඉලෙක්ට්‍රොන උග්‍රණය යොදා ගනිමින් Al_2Cl_6 සැදෙන අයුරු විස්තර කරන්න.
- C, O හා S නිදුසුන් ලෙස ගනිමින් "P" ගොනුවේ මූලද්‍රව්‍යවල බහුරුපි ආකාර හඳුන්වා දෙන්න.

- Al_2O_3 සහ C, N හා S සාදන ඔක්සයිඩ්වල ගුණ සහ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- C, N, S හා Cl මගින් අවක්ෂ අම්ලවල ලක්ෂණ විස්තර කරන්න.
- HNO_3 අම්ලය ලෙස්හේ සහ අලෝෂ සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- "N" වල හයිඩ්‍රිඩ්ඩ්‍යක් ලෙස NH_3 හඳුන්වා දෙන්න.
- ඇමෝෂියම් ලවණ්‍යවල ගැඹිරිම පැහැදිලි කරන්න.
- ඔක්සිකාරකයක් හා ඔක්සිනාරකයක් ලෙස NH_3 හි ප්‍රතික්‍රියා ලියන්න.
- H_2O සහ H_2O_2 වල ගුණ සහ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- $\text{H}_2\text{S}, \text{SO}_2$ සහ H_2SO_4 වල ගුණ සහ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
- ඔක්සිකාරකයක් ලෙස, විරෝධ කාරකයක් ලෙස සහ ද්‍රව්‍යාකරණයක් ලෙස ක්ලෝරින්හි ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
- ක්ලෝරින්වල විස්ථාපන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- බන්ධන විසටන එන්තැලුපින් යොදා ගනිමින් හයිඩ්‍රිපන් හේලයිඩ්වල ආම්ලිකතා සන්සන්දනය කරන්න.
- නිෂ්ක්‍රීය වායුන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතකට නංවමින් ඒවායේ අක්ෂ ස්වභාවය සහ සෙනෝන්ට ඔක්සයිඩ් හා ප්‍රේලෝවාරයිඩ් සැදීමට ඇති හැකියාව පැහැදිලි කරන්න.

අදාළ පරීක්ෂණ:

ඇමෝෂියා වායුව හඳුනා ගැනීම. (ලිටුමස්, HCl හා නොස්ලර් ප්‍රතිකාරකය)

- ඇනායන හඳුනා ගැනීම. (X^- , SO_4^{2-} , SO_3^{2-} , $\text{S}_2\text{O}_3^{2-}$, S^{2-} , CO_3^{2-} , NO_3^- , NO_2^-)
- වාතයේ නයිට්‍රෝන් ඇති බව පරීක්ෂණාත්මක ව පෙන්වීම.
- හේලයිඩ් හඳුනා ගැනීම.
- KIO_3 හා KI හාවිතයෙන් නයෝසල්ගේට්ට් අයන දාවණයක් ප්‍රාමාණික කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය :

- Al හා Al_2O_3 හි උහයගුණී ස්වභාවය විස්තර කිරීමට ඇති හැකියාව අගයන්න.
- $\text{H}_2\text{S}, \text{SO}_2, \text{H}_2\text{O}_2, \text{Cl}_2, \text{HNO}_3$ සහ H_2SO_4 යන ඒවාට අදාළ ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද ලේඛල් රහිත හේලයිඩ් සාම්පල වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|--|
| නිපුණකා මට්ටම 6:3 | : S හා p ගොනු මූලද්‍රව්‍යවල හා ඒවායේ සංයෝගවල ගුණ සහ ඒවායේ නැඹුරුතා විමර්ශනය කරයි. |
| කාලවිශේද ගණන | : 08 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> : • S ගොනුවේ මූලද්‍රව්‍යවල ලවණවල ජල දාච්‍යතාව සංසන්ධිතය කරයි. • S ගොනුවේ මූලද්‍රව්‍යවල නයිටෝට්, කාබනේට්, බයිකාබනේට්වල තාප ස්ථායිතාව සසඳුයි. • තේ වැනි ආවර්තය දිගේ දකුණට යාමේ දී S හා p ගොනුවල ඔක්සයිඩ් හා හයිඩ්‍රොක්සයිඩ්වල ආම්ලික / හාස්මික / උහයගුණී ස්වභාවය පහදා දෙයි. • හයිඩ්‍රොයිඩ් හා හේලයිඩ්වල ජල විවිධේදන නැඹුරුතා අවබෝධ කර ගැනීම සඳහා අදාළ තුළිත සමිකරණ ලියයි. • 15 වන කාණ්ඩයේ හේලයිඩ්වල ජල විවිධේදන හැකියාව සසඳුයි. • S ගොනුවේ ලවණවල ජල දාච්‍යතාව පරීක්ෂණාත්මක ව සංසන්ධිතය කරයි. • නයිටෝට්, හා කාබනේට්වල තාපස්ථායිතාව පරීක්ෂණාත්මක ව සසඳුයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- "S" මූලද්‍රව්‍ය NO₃⁻, CO₃²⁻, SO₄²⁻, Cl⁻, OH⁻, C₂O₄²⁻, PO₄³⁻, HCO₃⁻, NO₂⁻, S²⁻, SO₃²⁻, CrO₄²⁻ වැනි ඇනායන සමග සාදන ලවණවල ජල දාච්‍යතාව විවෘත වන අයුරු පරීක්ෂණාත්මක ප්‍රතිඵල මගින් පැහැදිලි කරන්න.
- "S" මූලද්‍රව්‍ය සාදන කාබනේට් බයිකාබනේට් හා නයිටෝට්වල තාප ස්ථායිතාව විවෘත වන අයුරු ඒවායේ සහසංශ්‍යුර හා අයතික ලක්ෂණ හාවිතයෙන් පැහැදිලි කරන්න.
- ඉහත සංයෝගවල තාප වියෝගන ප්‍රතිත්වාවලට අදාළ තුළිත රසායනික සමිකරණ ලිවීමට මග පෙන්වන්න.
- තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ්වල ආම්ලික/හාස්මික/෋හයගුණී ස්වභාවය හේතු දක්වමින් පැහැදිලි කරන්න.
- ඉහත සංයෝගවල ආම්ලික/ හාස්මික/ උහයගුණී ස්වභාවය හඳුනා ගැනීමට හේතුවන අයුරින් අදාළ තුළිත රසායනික සමිකරණ ලිවීමට මග පෙන්වන්න.
- තුන්වනි ආවර්තය හරහා දකුණට යාමේ දී හයිඩ්‍රොයිඩ් හා හේලයිඩ් ජලය සමග දක්වන ප්‍රතිත්වා මගින් ලැබෙන ජල විස්තර කරන්න.
- 15 කාණ්ඩයේ පහළට යන විට හේලයිඩ් ජලය දක්වන ප්‍රතිත්වා ඇසුරින් ජල විවිධේදන හැකියාව සසඳුන්න.

අදාළ පරීක්ෂණ:

- "S" ගොනුවේ මූලද්‍රව්‍ය සාදන ලවණවල දාච්‍යතාව පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
- "S" ගොනුවේ මූලද්‍රව්‍ය සාදන නයිටෝට් හා කාබනේට්වල තාපස්ථායිතාව ප්‍රයෝගික ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය :

- ලවණ්‍යල දාච්‍යතා ප්‍රයෝගනයට ගතිමත් සංයෝග හඳුනා ගැනීමට හා වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව සූදුසු ප්‍රශ්න ලබාදීම මගින් අගයන්න.
- දෙන ලද සංයෝගවල ජලය දාච්‍යතාවල ආම්ලිකතාව විස්තර කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද සංයෝගවල තාප වියෝගනයට අදාළ තුළිත රසායනික සම්කරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද සංයෝග ජලය සමග දක්වන ප්‍රතික්‍රියා සඳහා තුළිත රසායනික සම්කරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

Draft

නිපුණකා මට්ටම 6:4	: ආවර්ත්තයක් හරහා දකුණට යාමේ දී d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විවෘතය වන ආකාරය විමර්ශනය කරයි.
කාලච්‍රැනෙළුම් ගණන ක්‍රියාවල එක්ස්ප්‍රෝස්	: 06
	<ul style="list-style-type: none"> • d ගොනුවේ ඇතැම් මූලද්‍රව්‍යවල (Cu, Fe හා Ti) හා සංයෝගවල පැවැත්ම සහ ප්‍රයෝගන විස්තර කරයි. • ඉලෙක්ට්‍රොන වින්යාස පදනම් කර ගෙන සිව් වැනි ආවර්තයේ d ගොනුවට අයත් මූලද්‍රව්‍ය පෙන්වන විවෘත මික්සිකරණ අවස්ථා සඳහන් කරයි. • d ගොනුවේ මූලද්‍රව්‍යවල විවෘත මික්සිකරණ අවස්ථා දැක්වීමේ හැකියාව, s හා p ගොනුවල මූලද්‍රව්‍යවල එම ගුණ සමග සංස්කරණය කරයි. • d ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සාණනාව s ගොනුවේ මූලද්‍රව්‍ය සමග සසඳයි. • d ගොනුවේ මූලද්‍රව්‍යවල ලෝහමය ගුණ s ගොනුවේ මූලද්‍රව්‍ය සමග සසඳයි. • d ගොනුවේ මූලද්‍රව්‍යවල උත්ස්වේක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව විස්තර කරයි. • සුදුසු නිදුසුන් දෙමින් d ගොනුවේ මූලද්‍රව්‍යවල වර්ණවත් සංයෝග සැදීමේ හැකියාව විස්තර කරයි. • d ගොනුවේ සංකිරණ අයනවල වර්ණ පරීක්ෂණයාත්මක ව හඳුනා ගනී.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- පළමු "d" ශේෂීයේ ඇති මූලද්‍රව්‍ය ඒවායේ ඉලෙක්ට්‍රොන වින්යාස සමග හඳුන්වා දෙන්න.
- Cu, Fe හා Ti සහ ඒවායේ සංයෝග ස්වභාවයේ පවතින ආකාරය හා ඒවායේ ප්‍රයෝගන සාකච්ඡා කරන්න.
- d ගොනුවේ මූලද්‍රව්‍යයන්ගේ ගුණ සාකච්ඡා කරන්න. (විවෘත මික්සිකරණ අංක, විද්‍යුත් සාණනාව, ලෝහමය ගුණ, උත්ස්වේක ක්‍රියාව සහ වර්ණවත් සංයෝග සැදීමට ඇති හැකියාව)
- ඉහත ලක්ෂණ "S" හා "P" මූලද්‍රව්‍යවල ගුණ සමග සන්ස්කරණය කරන්න.
- d සංකිරණවල ව්‍යුහ සුතු සහ වර්ණ හඳුන්වා දෙන්න.

අදාළ පරීක්ෂණ:

- ජලීය මාධ්‍යයේ දී සංකිරණවල වර්ණ හඳුනා ගැනීම.

අගයීම් හා තක්සේරුකරණය :

- 3d මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝගවල ප්‍රයෝගන ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඒවා සෙවීමට පැවරුමක් ලබාදීම මගින් අගයන්න.
- දෙන ලද මූලද්‍රව්‍යවල දෙන ලද ගුණ පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.
- d ගොනුවේ මූලද්‍රව්‍යවල සමහරක් ගුණ ඒවායේ ඉලෙක්ට්‍රොන වින්යාස අනුසාරයෙන් පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 6:5 : d ගොනුවේ සංයෝගවල ගුණ විමර්ශනය කරයි.
- කාලවිමේදු ගණන : 08
- ඉගෙනුම් එල : • කොස්මියම්වල හා මැංගනීස්වල ඔක්සයිඩ්වල ආම්ලික / භාස්මික / උනයගුණී ස්වභාවය ප්‍රකාශ කරයි.
- කොස්මියම්වල හා මැංගනීස්වල ඔක්සයා ඇැනායන ඔක්සිකාරක ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා සඳහා තුළිත රසායනික ප්‍රතික්‍රියා ලියයි.
 - දෙන ලද නියැදියක අඩංගු Fe^{2+} අයන සාන්දුණය ආම්ලික KMnO_4 මගින් පරිශ්චණාත්මක ව නිර්ණය කරයි.
 - දෙන ලද KMnO_4 දාවණයක සාන්දුණය ආම්ලික $\text{K}_2\text{C}_2\text{O}_4$ මගින් පරිශ්චණාත්මක ව නිර්ණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ක්රේමියම හා මැංගනීස් සාදන ඔක්සයිඩ්වල සූත්‍ර සහ ආම්ලික භාස්මික උනය ගුණී ස්වභාවය ඉදිරිපත් කරන්න.
- $\text{Cr}_2\text{O}_7^{2-}$, CrO_4^{2-} හා MnO_4^- වල ඔක්සිකාරක හැකියාව පැහැදිලි කිරීම් සඳහා ඒවායේ ප්‍රතික්‍රියාවලට අදාළ තුළිත රසායනික සම්කරණ ලිවීමට උපදෙස් ලබා දෙන්න.
- සුදුසු ප්‍රතිකාරක යොදා ගනිමින් Cr හා Mn සාදන ඔක්සයා ඇැනායනවල ඔක්සිකාරක හැකියාව ආදර්ශනය කරන්න. උදා: $\text{C}_2\text{O}_4^{2-}$, H_2O_2 , H_2S , SO_2
- $\text{H}^+/\text{KMnO}_4 < \text{MnO}_4^-$ හාවත් කරමින් දෙන ලද සාම්පලයක ඇති Fe^{2+} සාන්දුණය තිර්ණය කරන අයුරු පැහැදිලි කරන්න.
- සම්මත ආම්ලික $\text{K}_2\text{C}_2\text{O}_4$ දාවණයක් මගින් H^+/KMnO_4 දාවණයක සාන්දුණය පරිශ්චණාත්මක නිර්ණය කරන අයුරු පහදා දෙන්න.

අදාළ පරික්ෂණ:

- H^+/KMnO_4 හාවත් කරමින් දෙන ලද Fe^{2+} දාවණයක සාන්දුණය තිර්ණය කිරීම.
- $\text{C}_2\text{O}_4^{2-}$ හාවත් කරමින් දෙන ලද H^+/KMnO_4 දාවණයක සාන්දුණය සෙවීම.

ඇගෙසීම් හා තක්සේරුකරණය :

- Cr හා Mn සාදන දෙන ලද ඔක්සයිඩ්වල ආම්ලික/ භාස්මික/ උනය ගුණී ස්වභාවය ලිවීමට ඇති හැකියාව අගයන්න.
- MnO_4^- , CrO_4^{2-} හා $\text{Cr}_2\text{O}_7^{2-}$ වල ඔක්සිකාරක හැකියාව පෙන්වීම සඳහා ඒවා දෙන ලද ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා සඳහා තුළිත රසායනික සම්කරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|--|
| නිපුණකා මට්ටම 6:6 | : d ගොනුවේ සංකීරණ සංයෝගවල ගුණ වීමරුණය කරයි. |
| කාලවලෝද් ගණන | : 09 |
| ඉගෙනුම් එල | : <ul style="list-style-type: none"> • Cr, Mn, Fe, Co, Ni හා Cu සාදන කැටායන හයිඩ්‍රොක්ලොරික් අම්ලය හා ජලය සමඟ සාදන සංකීරණ ලියා දක්වයි. • IUPAC නිති භාවිතා කර බන්ධ කාණ්ඩ එකක් පමණක් ඇති සංකීරණ අයන නම් කරයි. • Cr^{3+}, Mn^{2+}, Fe^{2+}, Fe^{3+}, Co^{2+}, Ni^{2+}, Cu^{2+} හා Zn^{2+} අයන NaOH සහ $\text{NH}_{3(aq)}$ සමඟ දක්වන ප්‍රතික්‍රියා ලියා දක්වයි. • කොපර (II), කොබෝල්ටිම් (II), නිකල් (II) ලවණ HCl හා ඇශෝම්නියා සමඟ ලබා දෙන වර්ණ නිරීක්ෂණය කර ලියා දක්වයි. • මැංගනීස්වල $+2$, $+4$, $+6$ හා $+7$ මක්සිකරණ අවස්ථාවලට අනුරූප විශේෂවල වර්ණ මක්සිකරණ - මක්සිහරණ ප්‍රතික්‍රියා ඇසුරෙන් නිරීක්ෂණය කරයි. • ජලීය මාධ්‍යයේ ඇති Ni^{2+}, Fe^{2+}, Fe^{3+}, Cu^{2+} හා Cr^{3+} අයන පරීක්ෂණාත්මකව හඳුනා ගනියි. |

ප්‍රාධිම් සැලසුම් සඳහා උපදෙස් :

- d ගොනුවේ මුලුදව්‍ය සාදන වර්ණවත් සංකීරණ පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- IUPAC ක්‍රමයට අනුව එක් වර්ගයක බන්ධන පමණක් ඇති සංකීරණ නම් කරන අයුරු පෙන්වා දෙන්න.
- Cr, Mn, Fe, Co, Ni සහ Cu යන මුලුදව්‍යවල කැටායන H_2O , NH_3 හා Cl^- වැනි එක දායක ලිගන සමඟ සාදන සංයෝගවල වර්ණ ආදරුණය කරන්න.
- $+2$, $+4$, $+6$, $+7$ යන මක්සිකාරක අංක අනුව මැංගනීස්වල වර්ණය වෙනස් වීම අදාළ සංයෝග යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට මග පෙන්වන්න.
- ජලීය දාවණයක දී වර්ණවත් සංකීරණ සැදීමට ඇති හැකියාව ප්‍රයෝගනයට ගනිමින් Ni^{2+} , Co^{2+} , Fe^{3+} , Cu^{2+} සහ Cr^{3+} යන අයන හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.

අදාළ පරීක්ෂණ:

- Ni^{2+} , Co^{2+} සහ Cu^{2+} අයන හඳුනා ගැනීමට ඒවා HCl සහ $\text{NH}_3(aq)$ සමඟ සාදන සංකීරණවල වර්ණ පරීක්ෂා කිරීම.
- $+2$, $+4$, $+6$, $+7$ යන මක්සිකාරක අංක අනුව මැංගනීස්හි වර්ණ වෙනස් වන අයුරු නිරීක්ෂණය කිරීම.
- Ni^{2+} , Co^{2+} , Fe^{3+} , Cu^{2+} සහ Cr^{3+} යන අයන හඳුනා ගැනීමේ පරීක්ෂා සිදු කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය :

- සංකීරණවල වර්ණ යොදා ගනිමින් d ගොනුවේ කැටායන හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|--|
| ඒකකය 07 | : කාබනික රසායන විද්‍යාව මූලික සංකල්ප |
| නිපුණතාව 7.0 | : කාබනික සංයෝගවල විවිධත්වය විමසා බලයි. |
| නිපුණතා මට්ටම 7:1 | : රසායන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයක් ලෙස කාබනික රසායනයේ වැදගත්කම විමර්ශන කරයි. |
| කාලවිෂේෂ ගණන | : 02 |
| ඉගෙනුම් එල | : <ul style="list-style-type: none"> • ප්‍රධාන සංස්ථාව මූලුව්‍යය ලෙස කාබන් අන්තර්ගත වන ස්වාහාවික හා කෘතිම සංයෝග විගාල සංඛ්‍යාවක් පවතින බව සඳහන් කරයි. • අදාළ කරුණු ඉදිරිපත් කරමින් කාබන්වලට විගාල සංයෝග සංඛ්‍යාවක් සැදිමට ඇති හැකියාව පැහැදිලි කරයි. • විවිධ ක්ෂේත්‍රවලින් නිදිසුන් දෙමින් දෙනීක ජීවිතයේ දී කාබනික රසායනයේ වැදගත්කම පෙන්වා දෙයි. • එදිනෙදා ජීවිතයේ විවිධ ක්ෂේත්‍ර වල දී කාබනික රසායනය යොදා ගන්නා බව පිළිගනීයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- කාබනික සංයෝග විගාල සංඛ්‍යාවක් පැවතීමට හේතු සහ දෙනීක ජීවිතයට ඒවායේ ඇති වැදගත්කම සාකච්ඡා කරන්න.
- බහුල ව ඇති විවිධ වර්ගයේ කාබනික සංයෝග පිළිබඳ ව සාකච්ඡා කරන්න. (නිදිසුන්:- ඉන්ධන, රේඛිපිළි, සේදුම්කාරක, මාශය, ආහාර, බහුඥවයවික ආදිය)

අැගයීම් හා තක්සේරුකරණය :

- සිසුන් කාණ්ඩායම් දෙකකට බෙදීම මගින් අප දෙනීක ජීවිතයේ හාවිතා කරන සංයෝග, කාබනික සහ අකාබනික ලෙස ගොනු කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------------|--|
| නිපුණකා මට්ටම 7:2 | : ක්‍රියාකාරී කාණ්ඩ ආගුයෙන් කාබනික සංයෝගවල විවිධත්වය විමර්ශනය කරයි. |
| කාලවිශේෂ ගණන ඉගෙනුම් එල | : 02 |
| | • හයිඩ්ලුකාබන ඒවායේ ව්‍යුහ සූත්‍ර මගින් ඇලිගැටික හා ඇරෝමැටික ලෙස හඳුනා ගනියි. |
| | • විෂය නිර්දේශයේ ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩවල නාම සහ සංකේත හඳුනා ගනියි. |
| | • අන්තර්ගත ක්‍රියාකාරී කාණ්ඩ ආගුයෙන් විවිධ කාබනික සංයෝග වර්ග නම් කරයි. |
| | • එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් සඳාග (සම්පූහව) ශේෂී නම් කරමින් නිදසුන් දක්වයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- කාබනික සංයෝගක ක්‍රියාකාරී කාණ්ඩය යන සංකල්පය පැහැදිලි කරන්න.
- සඳාග ශේෂීයක් යන සංකල්පය පැහැදිලි කරන්න.
- විවිධ කාබනික සංයෝග ඒවායේ ක්‍රියාකාරී කාණ්ඩය අනුව ලැයිස්තු ගත කරන්න.

අැගසිම් හා තක්සේරුකරණය :

- දෙන ලද සංයෝගවල ඇති ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

- නිපුණතා මට්ටම 7:3 : සරල ඇලිගැටික කාබනික සංයෝග නම් කරයි.
- කාලවිශේෂ ගණන : 06
- ඉගෙනුම් එල : • සාමාන්‍ය කාබනික සංයෝගවල ව්‍යවහාරික නාම සඳහන් කරයි.
• සම්මත නාමකරණයක අවශ්‍යතාව හඳුනා ගනියි.
• IUPAC නීති හා විෂය ගෙවීම් විෂය නිර්දේශයේ සීමාවන්ට යටත් ව දෙන ලද කාබනික සංයෝග නම් කරයි.
• සංයෝගයක IUPAC නාමය දුන් විට එහි ව්‍යුහ සූත්‍රය අදියි.

Draft

ඡාබම් සැලසුම් සඳහා උපදෙස් :

- සුළහ සංයෝග කිහිපයක ව්‍යුහ සූත්‍රය අනුව ඒවායේ ව්‍යාවහාරික නම ඉදිරිපත් කරන්න.
- ඇලිගැටික සංතෘත්ත හා අසංතෘත හයිඩොකාබනවල නාමකරණය හඳුන්වා දෙන්න.
- ආදේශීත කාණ්ඩ හඳුන්වා දීම සඳහා ප්‍රධාන කාබන් දාමය අංකනය කරන ආකාරය සාකච්ඡා කරන්න.
- ත්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා අනුමිලිවෙල සහ පෙර ඇඳුම් සහ පසු ඇඳුම් යොදා ගන්නා ආකාරය හඳුන්වා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද සංයෝග IUPAC නාමකරණයට අනුව තම් කිරීමට හා IUPAC නම දී ඇති විට සංයෝගයේ ව්‍යුහ සූත්‍රය ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 7:4 :** එකම අණුක සූත්‍රයෙන් යුත් අණුවලට තිබිය හැකි එකිනෙකට වෙනස් පරමාණුක සැකැස්ම විමර්ශනය කරයි.
- කාලවීමේද ගණන :** 07
- ඉගෙනුම් එල :**
- දෙන ලද අණුක සූත්‍ර සඳහා තිබිය හැකි සියලු ව්‍යුහ සූත්‍ර අදියි.
 - සමායවිකතාව යන සංකල්පය පැහැදිලි කරයි.
 - දෙන ලද අණුක සූත්‍ර සඳහා අදින ලද ව්‍යුහ සූත්‍ර දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික ලෙස වර්ග කරයි.
 - ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීම සඳහා තිබිය යුතු අවශ්‍යතාව සඳහන් කරයි.
 - දෙන ලද අණුක සූත්‍ර සඳහා අදින ලද සමාවයවික අතරින් ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවික හඳුනා ගනියි.
 - සියලුම සමාවයවික වර්ග සමාලෝචනය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- එක ම අණුක සූත්‍රය ඇති නමුත් විවිධ රසායනික හා හෝතික ගුණ පෙන්වීමට හැකි සංයෝග පැවතීම ලෙස සමාවයවිකතාව ලෙස අර්ථ දක්වන්න.
- සුදුසු නිදසුන් හාවත කරමින් විවිධ සමාවයවික වර්ග පිළිබඳ ව පැහැදිලි කරන්න.
 - ව්‍යුහ සමාවයවික (දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ)
 - ත්‍රිමාන සමාවයවික (පාර ත්‍රිමාන, ප්‍රතිරුප අවයව)
- ජ්‍යාමිතික (සිස්-ට්‍රාන්ස්) සමායවිකතාව සහ ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීමට තිබිය යුතු අවශ්‍යතා සාකච්ඡා කරන්න.

අශේෂීම හා තක්සේරුකරණය :

- දෙන ලද සංයෝගවල ඇති සමාවයවික වර්ගය හඳුනාගැනීමට ඇති හැකියාව අයයන්න.
- දෙන ලද අණුක සූත්‍රයක් සඳහා පැවතිය හැකි සියලු ම සමාවයවිකවල ව්‍යුහ ඇදීමට ඇති හැකියාව අයයන්න.

Draft

- | | |
|-------------------|---|
| ඒකකය 08 | : හයිබුකාබන හා හේලොහයිබුකාබන |
| නිපුණතාව 8.0 | : ඇලිපැටික හයිබුකාබන හා හේලොහයිබුකාබනවල ව්‍යුහය
සහ ගුණ අතර විමර්ශනය කරයි. |
| නිපුණතා මට්ටම 8:1 | : ඇලිපැටික හයිබුකාබනවල ව්‍යුහය හොතික ලක්ෂණ සහ
බන්ධන ස්වභාවය විමර්ශනය කරයි. |
| කාලවිශේෂ ගණන | : 05 |
| ඉගෙනුම් එල | : • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින් ඇල්කේන, ඇල්කීන හා
ඇල්කයිනවල බන්ධනවල ස්වභාවය විස්තර කරයි.
• ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින සදාග ග්‍රේණීවල හොතික
ගුණවල විවෘතය පැහැදිලි කරයි.
• සරල ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ජ්‍යාමිතික හැඩ
ඡ්‍යායේ කාබන් පරමාණුවල මූහුමිකරණයට සම්බන්ධ කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- sp^3 , sp^2 හා sp මූහුමිකරණ සහ අදාළ ජ්‍යාමිතික හැඩයක් උපයෝගී කර ගනිමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින හා ඇල්කයින හැඩයක් දෙන්න.
- පොදු සූත්‍ර හාවිත කර අදාළ සදාග ග්‍රේණී ලියා දක්වමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින විස්තර කරන්න.
- ව්‍යුහයන් සහ අදාළ අන්තර් අණුක ආකර්ශන බල සලකමින් ඡ්‍යායේ තාපාංක, ද්‍රව්‍යාංක, ද්‍රාව්‍යතාව වැනි හොතික ගුණ විවෘතය වන ආකාරය සාකච්ඡා කරන්න.
- හයිබුකාබනවල ඇති 'පයි' හා 'සිග්මා' බන්ධන නිරුපණය කිරීමට හැකි වන පරිදි සුලභව ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගෙන ආකෘති සැදිමට අවස්ථාව සලසා දෙන්න.

අගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද කාබනික සංයෝග ග්‍රේණීයක් ඡ්‍යායේ ද්‍රව්‍යාංකය වැඩි වන පිළිවෙළට සැකසීමට ඇති හැකියාව තක්සේරු කරන්න.
- එකම අණුක සූත්‍රය ඇති සමාවයවිකවල තාපාංක විවෘතය අවබෝධ කර ගැනීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

Draft

- නිපුණතා මට්ටම 8:2** : ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල රසායනික ප්‍රතික්‍රියා ඒවායේ ව්‍යුහය පදනම් කර ගනිමින් විමර්ශනය කරයි.
- කාලච්‍රේදී ගණන ඉගෙනුම් එල** : 14
- ඇල්කේනවල C-C හා C-H බන්ධන වල නිරුපුවීය ස්වභාවය නිසා ඒවා බුළුව ප්‍රතිකාරක කෙරෙහි ප්‍රතික්‍රියායිලි තොවීම පැහැදිලි කරයි.
 - මෙත්න්වල ක්ලෝර්නිකරණයේ මුක්ත බන්ඩක යාන්ත්‍රණය පැහැදිලි කරයි.
 - ඇල්කීන වල අසංතාප්තතාවය හා වැඩි ඉලෙක්ට්‍රොන සනත්වය නිසා ඒවා ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියා වලට දක්වන නැඹුරුතාව පැහැදිලි කරයි.
 - ඇල්කීන හයිඩුජන් හේලයිඩ සමග සිදු කරන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියා දක්වයි.
 - ඇල්කීන වලට හයිඩුජන් හේලයිඩ ආකලනය වීමේ දී සැදෙන කාබේ කැටාවන ප්‍රතික්‍රියා අතරමැදියන් ලෙස හඳුනා ගනියි.
 - ප්‍රාථමික, ද්විතීයික හා තැනික කාබේ කැටායන වල සාපේක්ෂ සේරායිතාව සන්සන්දනය කරයි.
 - අතරමැදි එල ලෙස සැදෙන කාබේ කැටායනයේ සේරායිතාව අනුව හයිඩුජන් හේලයිඩ ආකලනය කුමන දිඟාවට සිදු වේද යන්න හඳුනා ගනියි.
 - බෝමීන් අණුවේ සිදුවන බැලීකරණය හේතුවෙන් ඇල්කීන හා බෝමීන් අතර ප්‍රතික්‍රියාව ද පළමුව Br⁺ ආකලනය වීම සිදු වන ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියාවක් බව හඳුනා ගනියි.
 - ඇල්කීන හා බෝමීන් අතර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියා දක්වයි.
 - ඇල්කීන තනුක H₂SO₄ හා ජල විවිධේනය මගින් සැදෙන අවසාන එලය ලියා දක්වයි.
 - ඇල්කීන උත්ප්‍රේරක හයිඩුජනිකරණයෙන් ලැබෙන එල ලියා දක්වයි.
 - ඇල්කීන ක්ෂේරය KMnO₄ සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එල ඒවායේ වර්ණ විපර්යාස සමග ලියා දක්වයි.
 - ඇල්කයිනවල අසංතාප්තතාවය හා අධික ඉලෙක්ට්‍රොන සනත්වය හේතුවෙන් ඒවා ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියා වලට දක්වන නැඹුරුතාව පැහැදිලි කරයි.
 - ඇල්කයින Br₂, HX, තනුක H₂SO₄/Hg²⁺ සමග දක්වන ඉලෙක්ට්‍රොනිලික ආකලන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
 - Ni/Pt/Pd ඇතිවිට ඇල්කයින H₂ සමග දක්වන ප්‍රතික්‍රියා ලියා

- අග්‍රස්ථ H ඇති ඇල්කයින ඒවායේ මූහුම්කරණ අවස්ථාව හේතුවෙන් ඇතිවන ආම්ලිකතාව නිසා ලෝහ මගින් විස්තාපනය සිදුවන බව හඳුනා ගනියි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ඇල්කේන වල සංඛාප්ත ස්වභාවයන් ඇල්කින හා ඇල්කයිනවල අසංඛාප්ත ස්වභාවයන් සාකච්ඡා කරන්න.
- C-C හා C-H බන්ධන වල නිරුවුම් ස්වභාවය අනුව ඇල්කේනවල අතීය ස්වභාවය පැහැදිලි කරන්න.
- මූක්ත බණ්ඩක යාන්ත්‍රණය යොදා ගනිමින් මෙතෙන් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරන ආකාරය සාකච්ඡා කරන්න.
- යාන්ත්‍රණය, සම විවිෂේෂනය, විෂම විවිෂේෂනය සහ මූක්ත බන්ධක දාම ප්‍රතික්‍රියා යන පද හඳුන්වා දෙන්න.
- ඇල්කින හා ඇල්කයිනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොජිලික ආකලන ප්‍රතික්‍රියා වන බව එවාට අදාළ යාන්ත්‍රණ සැලකිල්ලට ගතිමින් පැහැදිලි කරන්න.
- ඇල්කින හයිඩුජන් හේලයිඩ සමග ප්‍රතික්‍රියාවේ දී සැදෙන අතර මැදි කාබන් කැටායන සහ ප්‍රාථමික ද්විතීයික හා තාකියික කාබේ කැටායනවල ස්ථායිතාව පිළිබඳව සාකච්ඡා කරන්න.
- අග්‍රස්ථ හයිඩුජන් පරමාණු ඇති ඇල්කයිනවල ආම්ලික ස්වභාවය Na , NaNH_2 , ඇමෝනීය CuCl හා ඇමෝනීය AgNO_3 වැනි ප්‍රතිකාරක හාවිත කරමින් පැහැදිලි කරන්න.

අදාළ පරික්ෂණ:

- $\text{Br}_2(\text{aq})$ සහ $\text{OH}^-/\text{KMnO}_4$ යන ප්‍රතිකාරක සමග ඇල්කින හා ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා තිරික්ෂණය කරන්න.
- ඇමෝනීය CuCl හා ඇමෝනීය AgNO_3 සමග අග්‍රස්ථ හයිඩුජන් ඇති ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා තිරික්ෂණය කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය :

- Br_2 දියර හා $\text{OH}^-/\text{KMnO}_4$ හාවිත කර ඇල්කින හා ඇල්කයිනවලින් ඇල්කේන වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
- ඇල්කේන. ඇල්කින හා ඇල්කයින දෙන ලද ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියාවලින් ලැබෙන එල පෙරයීමට ඇති හැකියාව අගයන්න.
- ඇල්කේන, ඇල්කින හා ඇල්කයිනවල විෂය නිර්දේශයට අදාළ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|--------------------------|--|
| නිපුණතා මට්ටම 8:3 | : බෙන්සින්වල බන්ධන ස්වභාවය විමර්ශනය කරයි. |
| කාලවිශේද ගණන | : 03 |
| ඉගෙනුම් එල | : <ul style="list-style-type: none"> • කෙකුලේ විසින් බෙන්සින් සඳහා පළමු ව ඉදිරිපත් කරන ලද ව්‍යුහය එහි සියලු ගුණ පැහැදිලි නොකිරීමට හේතු ඉදිරිපත් කරයි. • බෙන්සින්වල ව්‍යුහය හා ස්ථායිතාව පැහැදිලි කරයි. • බෙන්සින්වල සත්‍ය ව්‍යුහය සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- C_6H_6 අණුක සූත්‍රය සඳහා තිබිය හැකි සියලු ම විවෘත දාම ව්‍යුහ සූත්‍ර ඇදීමට පවසන්න.
- එම ව්‍යුහවල තනිබන්ධන හේ තනි බන්ධන හා ද්විත්ව බන්ධන හා දෙකම හේ අඩංගු වන බැවින් ඒවා අසංත්‍යාත්තතාව සඳහා පරීක්ෂාවලට පිළිතුරු දිය යුතු බව අවධාරණය කරන්න.
- මූහුම්කරණය යොදා ගනීමින් බෙන්සින් හි 'කෙකුලේ' ව්‍යුහය සාකච්ඡා කරන්න.
- ඉලෙක්ට්‍රොන විස්තානගත වීම මත පදනම් වූ සම්පූර්ණක්ත සංකල්පය උපයෝගී කර ගනීමින් බෙන්සින්හි සත්‍ය ව්‍යුහය පැහැදිලි කරන්න.
- හයිඩ්‍රිජ්‍යිකරණ එන්තැල්පිය වැනි සෙසද්ධාන්තික අගයන් හාවිත කරමින් බෙන්සින්වල ස්ථායිතාව සන්සන්දනය කරන්න.
- ප්‍රතිත්වියා යාන්ත්‍රණ ලිවීමේ දී බෙන්සින් නිරුපණය කිරීමට කෙකුලේ ව්‍යුහය යොදා ගැනීමට වඩා පහසුවන බව පැහැදිලි කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද එන්තැල්පි අගයන් හාවිත කර එන්තැල්පි රුපසටහන් ඇද බෙන්සින්හි සම්පූර්ණක්තතා ගක්තිය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- බෙන්සින් සඳහා සම්පූර්ණක්ත ව්‍යුහ ඇදීමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 8:4	: බෙන්සින්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ඇසුරෙන් එහි ස්ථායිතාව විශ්ලේෂණය කරයි.
කාලවිශේෂ ගණන	: 07
ඉගෙනුම් එල	: <ul style="list-style-type: none"> • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින්, බෙන්සින්වලට ආකලන ප්‍රතික්‍රියාවලට වඩා ආදේශ ප්‍රතික්‍රියාවලට හාජනය වීමේ ප්‍රවණතාව පෙන්වා දෙයි. • නයිටෝකරණය, ඇල්කිල්කරණය, ඇසිල්කරණය හා හැලුරනීකරණය යන ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ උපයෝගී කර ගනිමින්, බෙන්සින්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොගිලික ආදේශ ප්‍රතික්‍රියා විස්තර කරයි. • බෙන්සින්වල ප්‍රතික්‍රියා, ඇල්කේන්න, ඇල්කින හා ඇල්කයිනවල ප්‍රතික්‍රියා සමග සංසන්ධ්‍යය කරයි. • බෙන්සින්වලට ඇසිල් කාණ්ඩ හා ඇල්කිල් කාණ්ඩ බැඳී ඇති විට දී ඔක්සිකරණය වීමේ හැකියාව වැඩිවන බව විස්තර කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ඇල්කයිල්කරණය, ඒසයිලිකරණය, නයිටෝකරණය සහ හැලුරනීකරණය යන ප්‍රතික්‍රියා සලකමින් බෙන්සින් ආකලන ප්‍රතික්‍රියාවලට වඩා ඉලෙක්ට්‍රොගිලික ආදේශ ප්‍රතික්‍රියාවලට වැඩි පැහැදිලි දක්වන බව පැහැදිලි කරන්න.
- නයිටෝකරණය, ඇල්කයිල්කරණය, ඒසයිලිකරණය සහ හැලුරනීකරණය යන ප්‍රතික්‍රියාවලට අදාළ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සාකච්ඡා කරන්න.
- සම්පූර්ණ ස්ථායිතාව අනුව බෙන්සින් ඔක්සිකරණයට හා හයිඩුජනීකරණයට ප්‍රතිරෝධය දක්වන බව සාකච්ඡා කරන්න.
- බෙන්සින්වල උත්සේරික H_2 ආකලනය පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- $H^+ / KMnO_4 / OH^- / KMnO_4$ හා $H^+ / K_2Cr_2O_7$, වැනි ප්‍රහා ඔක්සිකාරක සමග ඇල්කයිල් බෙන්සින් හා ඒසයිල් බෙන්සින් කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වීම පැහැදිලි කරන්න.

අැගසීම් හා තක්සේරුකරණය :

- බෙන්සින්හි ඉලෙක්ට්‍රොගිලික ආදේශ ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 8:5** : ඒක ආදේශික බෙන්සින්වල ආදේශන කාණ්ඩවල යොමුකාරක (නියාමක) හැකියාව විමර්ශනය කරයි.
- කාලවීමේද ගණන ඉගෙනුම් එල** : 05
- ඒක ආදේශිත බෙන්සින්වල ආදේශක කාණ්ඩ, ඕනෑම, මෙටා හා පැරා යොමුකාරක ලෙස හඳුනා ගනියි.
 - ඒක ආදේශිත බෙන්සින්වල පළමු ව ආදේශ වී ඇති කාණ්ඩයේ යොමුකාරක ගුණය පදනම් කර ගනිමින් දෙවැනි ආදේශක කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වන ස්ථානය සඳහන් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ඒක ආදේශිත බෙන්සින් ව්‍යුත්පන්නයකට අදාළව 'මිතෙෂ්', 'පැරා' සහ 'මෙටා' යන පද පැහැදිලි කරන්න.
- ඒක ආදේශිත බෙන්සින් ව්‍යුත්පන්න ඉලෙක්ට්‍රොනිෂික ආකලන ප්‍රතික්‍රියාවලට සහභාගි වීමේ දී ඒවායේ 'මිතෙෂ්', 'පැරා' සහ 'මෙටා' යොමුකාරී ස්වභාවය සාකච්ඡා කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- බෙන්සින් මත ඕනෑම, පැරා සහ මෙටා යොමුකාරක කාණ්ඩ සම්බන්ධ වී ඇති සංයෝගවලට අදාළ සරල පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අයයන්න.

Draft

නිපුණතා මට්ටම 8:6	: ඇල්කයිල් හේලයිඩ්වල ව්‍යුහය C - X බන්ධනයේ බැවියතාව හා ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.
කාලවීමේද ගණන	: 09
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • ප්‍රාථමික ද්විතීයික සහ තාතීයික ලෙස ඇල්කයිල් හේලයිඩ්වල වර්ගීකරණය කරයි. • ඇල්කයිල් හේලයිඩ්වල නියුක්ලියෝ ගිලික ආදේශ ප්‍රතික්‍රියාවලට හාජනය වීමේ ප්‍රචණතාව C-X බන්ධනයේ බැවිය ස්වභාවය හා සම්බන්ධ කරයි. • නියුක්ලියෝගිල වලට හ්‍යෝම ලෙස හැසිරිය හැකි බව හඳුනා ගනියි. • නියුක්ලියෝගිල කෙරෙහි ඇරිල් හේලයිඩ් සහ වසිනයිල් හේලයිඩ් (sp^2 කාබන් පරමාණුවලට සම්බන්ධ හැලපතවල)වල අත්‍යතාව පැහැදිලි කරයි. • ග්‍රිනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කිරීම හා එහි ගුණ විස්තර කරයි. • C - Mg හා C - X බන්ධන වල බැවියතාවය සන්සන්දනය කරමින් බැවියතාවය මාරුවන බව වටහා ගනියි. • C - Mg හි බැවියතාවය අනුව Mg ට බැඳුනු C පරමාණුවට නියුක්ලියෝගිලයක් මෙන් ම හ්‍යෝමයක් ලෙස ද හැසිරිය හැකි බව වටහා ගනියි. • ග්‍රිනාඩ් ප්‍රතිකාරකය විෂය නිරද්‍යෝගේ දෙන ලද ප්‍රෝටෝන දායක සමග ප්‍රතික්‍රියා වල දී ලැබෙන එල ලියා දක්වයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ප්‍රාථමික, ද්විතීයික හා තාතීයික ලෙස ඇල්කයිල් හේලයිඩ්වල වර්ගීකරණය පැහැදිලි කරන්න.
- ඇල්කයිල් හේලයිඩ්වල තාපාංකය, උවාංකය සහ දාව්‍යතාව වැනි හොඳික ගුණ පැහැදිලි කරන්න.
- ඇල්කයිල් හේලයිඩ්වල ඇති C - X බන්ධනයේ බැවිය ස්වභාවය හේතුකොට ගෙන ඒවා නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියාවලට දක්වන නැඹුරුතාව පිළිබඳ සාකච්ඡා කරන්න.
- ඇරිල් හේලයිඩ් සහ වසිනයිල් හේලයිඩ්වල නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු නොවීම පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- ග්‍රිනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කරගන්නා ආකාරය සහ එය ප්‍රෝටෝනදායක ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
- ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ, ඇල්කයිල් කාණ්ඩායේ නියුක්ලියෝගිලික හා හාජමික ස්වභාවය පැහැදිලි කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය :

- දෙන ලද අණුක සූත්‍ර සඳහා පැවතිය හැකි සියලු ම ආල්කයිල් හේලයිච්වල ව්‍යුහ ලිවිම සහ ආල්කයිල් හේලයිච්, ප්‍රාථමික, ද්විතීයික හා තාතීයික ලෙස වර්ග කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.
- දෙන ලද ආල්කයිල් හේලයිච් OH^- , CN^- , $\text{RC} \equiv \text{C}$, RO^- යන නියුක්ලියොංයිල් ඇති විට ලබා දෙන එල ලිවිමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 8:7	: බන්ධන බිඳීමේ හා තැනීමේ සිසුතාව පදනම් කර ගනිමින් ඇල්කිල් හේලයිච්වල නිපුක්ලයෝගිලික ආදේශය විශ්ලේෂණය කරයි.
කාලවිණේද ගණන	: 03
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • ඇල්කිල් හේලයිච්වල නිපුක්ලයෝගිලික ආදේශය සිදු විය හැකි ප්‍රතිත්වියා මාර්ග දෙකක් ඇති බව හඳුනා ගනියි. • බන්ධන බිඳීම හා බන්ධන තැනීම සමගම්ව සිදු වන විට ඇල්කිල් හේලයිච්වල නිපුක්ලයෝගිලික ආදේශ ප්‍රතිත්වියාව තනි පියවර ප්‍රතිත්වියාවක් ලෙස විස්තර කරයි. • නව බන්ධනයක් තැනීම, බන්ධන බිඳීමෙන් පසුව සිදුවන විට, ඇල්කිල් හේලයිච්වල නිපුක්ලයෝගිලික ආදේශය දෙපියවර ප්‍රතිත්වියාවක් ලෙස විස්තර කරයි.
පාඨම් සැලසුම් සඳහා උපදෙස් :	
	<ul style="list-style-type: none"> • බන්ධන බිඳීමේ හා බන්ධන සැදීමේ පියවර අතර කාලය පදනම් කර ගනිමින් ඇල්කයිල් හේලයිච්වල නිපුක්ලයෝගිලික ආදේශ ප්‍රතිත්වියා සිදු විය හැකි ක්‍රම දෙක හඳුන්වා දෙන්න. (තනි පියවර සහ දෙපියවර) • සුදුසු නීදසුන් යොදා ගනිමින් තනි පියවර ප්‍රතිත්වියා සහ දෙපියවර ප්‍රතිත්වියා සිදුවන අන්දම සාකච්ඡා කරන්න. • අතරමැදි කාබෝකැටැයනයේ ස්වභාවය පදනම් කර ගනිමින් ප්‍රාථමික හේලයිච් තනි පියවර යාන්ත්‍රණයක් හා තෘතියික හේලයිච් දෙපියවර යාන්ත්‍රණයක් පෙන්වීමට නැඹුරුතාව සාකච්ඡා කරන්න.

අැගසීම් හා තක්සේරුකරණය :

- සුදුසු ආකෘති යොදා ගනිමින් ඇල්කයිල් හේලයිච්වල තනි පියවර හා දෙපියවර ප්‍රතිත්වියා පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

ඒකකය 09	: ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
නිපුණතාව 9.0	: ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල වුළුහය සහ ගුණ අතර සම්බන්ධතාව විමර්ශනය කරයි.
නිපුණතා මට්ටම 9:1	: ඇල්කොහොලොල වුළුහය, කාබන් - ඔක්සිජන් බන්ධනයේ සහ ඔක්සිජන් - හයිඩූජන් බන්ධනයේ බැවිය ස්වභාවය හා ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.
කාලචිලේංද ගණන	: 08
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • ප්‍රාථමික, ද්විතීයික හා තාතීයික ලෙස ඇල්කොහොල වර්ගිකරණය කරයි. • O – H බන්ධනයේ හා C – O බන්ධනයේ බැවිය ස්වභාවය විස්තර කරයි. • ඇල්කොහොලොල හොතික ගුණ, ඒවායේ හයිඩූජන් බන්ධන තැනීමේ හැකියාව සමග සම්බන්ධ කරයි. • ඇල්කොහොලොල 0 – H හා C – O බන්ධනවල බිඳීම හේතුවෙන් ඒවාට වෙනස් ආකාර දෙකකට ප්‍රතික්‍රියා සිදු කරන බව වටහා ගනියි. • ඇල්කොහොල HBr, HI, PCl₃/PBr₃, PCl₅ යන ප්‍රතිකාරක සමග C – O බන්ධනය බිඳීමෙන් සිදුවන නියුත්ලියාරිලික ආදේශ ප්‍රතික්‍රියා පැහැදිලි කරයි. • ආල්කොහොල සාන්ද H₂SO₄ හා Al₂O₃ සමග විෂලනකරණ ප්‍රතික්‍රියා වල දී ලැබෙන එල ලියා දක්වයි. • ඇල්කොහොල වල ප්‍රාථමික, ද්විතීයික හා තාතීක ස්වභාවය අම්ල හමුවේ දී කාබේකැටායන සැදීමට ඇති පහසුතාව සමග සම්බන්ධ කරයි. • ප්‍රාථමික, ද්විතීයික හා තාතීක ඇල්කොහොල විවිධ ඔක්සිකාරක සමග විවිධ ආකාරයට ප්‍රතික්‍රියා කරන බව වටහා ගනියි. • ඇල්කොහොල වල ගුණ පරීක්ෂා කර වාර්තා කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස්

- -OH කාණ්ඩය අඩංගු කාබන් පරමාණුවක සම්බන්ධ වී ඇති ඇල්කයිල් කාණ්ඩ සංඛ්‍යාව අනුව ඇල්කොහොල ප්‍රාථමික, ද්විතීයික හා තාතීයික ලෙස වර්ගිකරණය කරන්න.
- ඇල්කොහොලවල තාපාංකය, ද්‍රව්‍යතාව යන හොතික ගුණ ඒවායේ අනුක ස්කන්ධය හා අන්තර අනුක බල යොදා ගනිමින් පැහැදිලි කරන්න.
- O-H බන්ධනය බිඳීමෙන් සිදු වන ප්‍රතික්‍රියා සලකම්න් ඇල්කොහොලවල රසායනික ලක්ෂණ විස්තර කරන්න. (Na සහ ඇල්කොහොල අතර ප්‍රතික්‍රියාව)
- C - O බන්ධනයේ බැවියතාවය නිසා C - O බන්ධනය බිඳීමෙන් සිදු වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න. (HBr, PCl₃/PBr₃, PCl₅ සමග ප්‍රතික්‍රියා)

- ප්‍රාථමික, ද්විතියික සහ තාතියක ඇල්කොහොල වෙන් කර හඳුනා ගැනීමට සඳහා සාන්ද HCl හා ZnCl_2 සමග ප්‍රතික්‍රියාව එහි දී සැදෙන කාබෝකැටායනවල සාපේක්ෂ ස්පායිනාව සලකම්න් සාකච්ඡා කරන්න.
- ඇල්කින සැදීමට සාන්ද H_2SO_4 හෝ Al_2O_3 සමග සිදුවන ඉවත් වීමේ ප්‍රතික්‍රියාව සාකච්ඡා කරන්න.
- ඇල්කොහොල හඳුනා ගැනීමේ පරීක්ෂා ලෙස සැලකෙන $\text{H}^+/\text{K}_2\text{Cr}_2\text{O}_7$ හා පිරිඩ්‍රිනියම් ක්ලොරොක්රෝමේටි (PCC) සමග සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.

Draft

අදාළ පරීක්ෂණ:

- ඇල්කොහොලවල ගුණ පරීක්ෂා කිරීම.

අැගසීම් හා තක්සේරුකරණය:

- දෙන ලද අණුක පුතුයන් සඳහා තිබිය හැකි සියලුම ඇල්කොහොලවල ඇති හැකියාව අගයන්න.
- විවිධ ප්‍රතික්‍රියක හා ප්‍රතිකාරක දුන්වීට ඒවා ඇල්කොහොල සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එල ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 9:2	: කාබන් - ඔක්සිජන් බන්ධනය හා ඔක්සිජන් - හයිඩූජන් බන්ධන ඇසුරෙන් ගිනෝල්වල ප්‍රතික්‍රියා විශ්ලේෂණය කරයි.
කාලවීමේද ගණන ඉගෙනුම් එල	: 04
	<ul style="list-style-type: none"> • ගිනෝල, ඇල්කොහොලොලට වඩා ආම්ලික වන්නේ මන් දැයි පැහැදිලි කරයි. • ඇල්කොහොල හාජනය වන නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියාවලට ගිනෝල හාජන තොවන්නේ මන් දැයි පැහැදිලි කරයි. • සේංචියම් ලෝහය හා සේංචියම් හයිබුෂක්සයිඩ් සමග ගිනෝල දක්වන ප්‍රතික්‍රියා සඳහන් කරයි. • සරල පරික්ෂා මගින් ගිනෝල්වල ගුණ හඳුනා ගෙන වාර්තා කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ගිනෝල් හි ආම්ලිකතාවය ව්‍යුහය පදනම් කරගෙන පැහැදිලි කරන්න.
- ගිනෝල නියුක්ලියෝගිලික ආදේශ පෙන්වන්නේ මන්දැයි පැහැදිලි කරන්න.
- හයිඩූජන් බන්ධන සහ ලන්ඩ්බල යෙදා ගනිමින් ගිනෝල් වල හොඥික ගුණ සාකච්ඡා කරන්න.
- ගිනෝල් හි ආම්ලිකතාවය පැහැදිලි කිරීමට ඇති Na සහ NaOH සමග වෙනම සිදුවන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

අදාළ පරික්ෂණ:

- ගිනෝලවල ගුණ පරික්ෂා කිරීම.

අැගසිම් හා තක්සේරුකරණය:

- දෙන ලද විවිධ ඇල්කොහොලොලට සාපේක්ෂව ගිනෝල්වල ඉහල ආම්ලිකතාව සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

- නිපුණතා මට්ටම 9:3 : ගිනෝල්වල -OH කාණ්ඩය මගින් බෙන්සින් ලෙස මත ඇති කෙරෙන බලපැම විමර්ශනය කරයි.
- කාලවිෂේෂ ගණන : 02
- ඉගෙනුම් එල : ගිනෝල්වල ආදේශ ප්‍රතික්‍රියාවල දී ආදේශකය -OH කාණ්ඩයට සාපේෂු ව ඕනෑ (2, 6) හා පැරා (4) ස්ථානවලට සම්බන්ධ වන බව වටහා ගනියි.

බෙන්සින්වලට වඩා ගිනෝල්වල නාජ්‍රිය ඉලෙක්ට්‍රොංයිල කෙරෙහි වඩා ප්‍රතික්‍රියාකාරී වන්නේ මන් දැයි පැහැදිලි කරයි.

ප්‍රාථමික සැලසුම් සඳහා උපදෙස් :

- ඕනෑ - පැරා බලපැම පැහැදිලි කරමින් ගිනෝල්හි ආදේශ ප්‍රතික්‍රියා ලෙස නයිලොකරණය හා බෝම්නිකරණය පිළිබඳ සාකච්ඡා කරන්න.
- සම්පූර්ණ වුවහ යොදා ගනිමින් ගිනෝල්හි ප්‍රතික්‍රියායිලිත්වය බෙන්සින් සමග සන්සන්ධාය කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද ප්‍රතිකාරක සමග ගිනෝල් දක්වන ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

Draft

- නිපුණතා මට්ටම 9:4 : ප්‍රතික්‍රියාවලින් විදහා දක්වන පරිදි $\Delta G^\circ = 0$ බන්ධනයේ බැවිය හා අසංත්‍යීත ස්වභාවය විමර්ශනය කරයි.
- කාලච්‍රේද ගණන : 16
- ඉගෙනුම් එල : • කාබොනිල් කාණ්ඩයේ අසන්න්ථාප්ත ස්වභාවය පැහැදිලි කරයි.
- ඇල්බිහයිච්චල ලාක්ෂණික ප්‍රතික්‍රියා තුළින් නියුක්ලියෝග්ලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කරයි.
 - ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සහ HCN සමග සිදු වන නියුක්ලියෝග්ලික ආකලන ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ පැහැදිලි කරයි.
 - ඇල්බිහයිච්චල හා කිටෝන 2,4-ඩියිනයෝග්ලිනයිල් හයිඩ්‍රිජ් සමග දක්වන ප්‍රතික්‍රියාව $>C=0$ කාණ්ඩය, N_2 සමග සිදු කරන ප්‍රතික්‍රියාවේ නියෝජනයක් බව වටහා ගිනියි.
 - සුදුසු නිදසුන් ආගුරෙන් $\alpha\text{-H}$ සහිත කාබොනිල් සංයෝගවල සත්‍යතාව පෙන්තුම් කරයි.
 - ඇල්බිහයිච්චල හා කිටෝන ඇල්කොහොල බවට ඔක්සිභාරක මගින් ඔක්සිභරණය වන බව වටහා ගනියි.
 - ඇල්බිහයිච්චල කිටෝන වලට වඩා පහසුවෙන් ඔක්සිභරණය වන බව වටහා ගනියි.
 - අදාළ පරික්ෂණ මගින් $\alpha\text{-H}$ සහිත හා කිටෝන වෙන් කර හැඳුනා ගනියි.
- පාඨම් සැලසුම් සඳහා උපදෙස් :
- $\alpha\text{-H}$ සහිත දක්වන නියුක්ලියෝග්ලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඒවායේ ඇති කබොනයිල් කාණ්ඩයේ බැවියතාව පිළිබඳ සාකච්ඡා කරන්න.
 - $\alpha\text{-H}$ සහිත $\text{LiAlH}_4 / \text{H}_3\text{O}^+$ හා $\text{NaBH}_4 / \text{H}_3\text{O}^+$ සමග සිදු කරන ඔක්සිභරණ ප්‍රතික්‍රියා සුදුසු උදාහරණ හාවිත කරනින් පැහැදිලි කරන්න.
 - කිටෝනවලට සාලේක්ෂව ඇල්බිහයිච්චල ඔක්සිභරණය වීමට පහසුතාව සාකච්ඡා කරන්න.
 - $\alpha\text{-H}$ වල ආම්ලිකතාව කෙරෙහි කාබොනයිල් කාණ්ඩයේ බලපෑම සාකච්ඡා කරයි.

අදාළ පරික්ෂණ:

- $\alpha\text{-H}$ සහිත හැඳුනා ගැනීම සඳහා පරික්ෂණ.

ඇගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද කාබොනයිල් සංයෝග NaOH(aq) සමග සිදු කරන ප්‍රතික්‍රියා වලින් ලැබෙන එල ලිවීමට ඇති හැකියාව අගයන්න.
- $\alpha\text{-H}$ සහිත හා කිටෝන වල නියුක්ලියෝග්ලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 9:5 : කාබොක්සිලික් අම්ලවල වුළුහය හා ගුණ අනෙකුත් ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග සමග සන්සන්දනය කරයි.
- කාලවීමේද ගණන : 10
- ඉගෙනුම් එල : • කාබොක්සිලික් අම්ලවල හොඳික ගුණ ඒවායේ වුළුහය සමග සම්බන්ධ කරයි.
• කාබොක්සිලික් අම්ලවල කාබොක්සිල් කාන්ඩය ($>\text{C}=0$) අඩංගු වන බව වටහා ගනියි.
• කබොක්සිලික් අම්ල, ඇල්කොහොල හා ගිනෙශ්ල්වල ආම්ලිකතා ඒවා Na , NaOH , Na_2CO_3 හා NaHCO_3 සමග දැක්වන ප්‍රතික්‍රියා යොදා ගනිමින් සන්සන්දනය කරයි.
• නියුක්ලියෝගයිල සමග ප්‍රතික්‍රියා කිරීමේදී කාබොක්සිල් අම්ල ආදේශ ප්‍රතික්‍රියා සිදු කරන අතර ඇල්විභයිඩ හා කිටෝන ආකලන ප්‍රතික්‍රියා සිදු කරන බව වටහා ගනියි.
• කාබොක්සිලික් අම්ලවල ගුණ සහ ප්‍රතික්‍රියා පරික්ෂා කරයි.

ජාඩම් සැලසුම් සඳහා උපදෙස් :

- ගිනෙශ්ල් වලට සාමේක්ෂව කාබොක්සිලික් අම්ලවල ඉහළ ආම්ලිකතාව පැහැදිලි කරන්න.
- කාබොක්සිලික් අම්ලවල අඩංගු C-OH බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
- කබොක්සිලික් අම්ල වල ඔක්සිහරණ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

අදාළ ප්‍රතික්‍රියා :

- කාබොක්සිලික් අම්ලවල ගුණ කිහිපයක් සඳහා පරික්ෂා (ආම්ලිකතාව, ඔක්සිහරණ හැකියාව, එස්ටර සැදිම).

අැගසීම් හා තක්සේරුකරණය:

- කබොක්සිලික් අම්ලවල ආම්ලිකතාව අනෙකුත් කාබනික සංයෝගවල ආම්ලිකතාව සමග සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද කාබනික සංයෝගවල නිවැරදි ආම්ලිකතා විවෘතනය ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------|--|
| නිපුණකා මට්ටම 9:6 | : අම්ල ව්‍යුත්පන්නවල ලාක්ෂණික ප්‍රතික්‍රියා විමර්ශනය කරයි. |
| කාලවිශේදී ගණන | : 06 |
| ශ්‍රීගෙනුම් එල | : <ul style="list-style-type: none"> • අම්ල ක්ලොරයිඩ ප්‍රතික්‍රියා නියුක්ලියෝගිලික ආදේශ ප්‍රතික්‍රියා බව හඳුනා ගනියි. • අම්ල ක්ලොරයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදුසුන් ලියා දක්වයි. • එස්ටරවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදුසුන් ලියා දක්වයි. • ඇමයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදුසුන් ලියා දක්වයි. • සියලු ම අම්ල ව්‍යුත්පන්න පෙන්වන සියලු ප්‍රතික්‍රියාවල ආරම්භක පියවර, කාබොනිල් කාබන් පරමාණුව නියුක්ලියෝගිලයක ප්‍රහාරයට ලක්වීම බව හඳුනා ගනියි. • අම්ල ක්ලොරයිඩ හා සේංචියම් නයිඩිරෝක්සයිඩ අතර ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය ලියා දක්වයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- කාබොක්සිල්ක් අම්ල ව්‍යුත්පන්න ලෙස අම්ල ක්ලොරයිඩ, එස්ටර සහ ඇමයිඩවල අදාළ ව්‍යුහ සුදුසු උදාහරණ යොදා ගනිමින් හඳුන්වා දෙන්න.
- අම්ල ව්‍යුත්පන්න දක්වන සියලුම ප්‍රතික්‍රියා වල පළමු පියවර වන්නේ කාබොනයිල් කාබන් පරමාණුව මතට නියුක්ලියෝගිලයක් පහර දීම බව පැහැදිලි කරන්න.
- ඇමයිඩ හා එස්ටර වල ඔක්සිජරණ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

අැගයිම් හා තක්සේරුකරණය:

- අම්ල ව්‍යුත්පන්න දෙන ලද ප්‍රතිකාරක / ප්‍රතික්‍රියා සමග ප්‍රතික්‍රියා කර සැදෙන අදාළ එල ලියා දක්වීමට ඇති හැකියාව තක්සේරු කරන්න.
- ඉහත ප්‍රතික්‍රියා හාවිත කර දෙන ලද පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

ඒකකය 10	: නයිට්‍රෝන් අඩංගු කාබනික සංයෝග
නිපුණතාව 10.0	: නයිට්‍රෝන් අඩංගු කාබනික සංයෝගවල ව්‍යුහ හා ගුණ අතර සම්බන්ධතා විමර්ශනය කරයි.
නිපුණතා මට්ටම 10:1	: ලාක්ෂණික ප්‍රතික්‍රියා හා ගුණ ඇසුරුන් ඇමයින සහ ඇනිලින් පිළිබඳ විශ්ලේෂණය කරයි.
කාලවිශේද ගණන	: 08
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • ඇමයින වර්ග ප්‍රාථමික, ද්වීතීයික හා තාතීයික ලෙස වර්ගීකරණය කරයි. • විෂය නිරද්‍රේශයේ දෙන ලද ප්‍රතිකාරක සමග ඇමයින සිදු කරන ප්‍රතික්‍රියා ලියා දක්වයි. • ඇමින සහ විෂය නිරද්‍රේශයේ ඇති වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධ ප්‍රතික්‍රියා පිළිබඳ දැනුම පරිවර්තන සඳහා භාවිත කරයි. • ඉලෙක්ට්‍රොනික ආදේශ කෙරෙහි බෙන්සින්ට සාපෙක්ෂව ඇනිලින් වල අධික ප්‍රතික්‍රියාකාලීන්ට ය පැහැදිලි කරයි. • ඇනිලින් බෝමීන් සමග ප්‍රතික්‍රියාව ලියා දක්වයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- NH₃ හි 'N' පරමාණුවට H වෙනුවට සම්බන්ධ වී ඇති ඇල්කයිල් හෝ ඇරිල් කාණ්ඩ ගණන සලකා බලමින් ඇලිගැටික හා ඇරෝමැටික ඇමින වර්ගීකරණය කරන්න.
- ඇනිලින් ඇරෝමැටික ඇමිනයක් ලෙස හඳුන්වා දෙන්න.
- තියුක්ලියෝගයිලයක් ලෙස ඇමින දක්වන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
- ඇමින නයිට්‍රෝස් අම්ලය සමග දක්වන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
- ඇනිලින් හා Br₂ අතර ප්‍රතික්‍රියාව පැහැදිලි කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද ඇමින ප්‍රාථමික, ද්වීතීයික හා තාතීයික ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න.
- ඇමිනවල ප්‍රතික්‍රියාවලට සම්බන්ධ සරල කාබනික පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

නිපුණතා මට්ටම 10:2 : ඇමයිනවල හාස්මිකතාව වෙනත් කාබනික සංයෝගවල හාස්මිකතාව සමග සපයයි.

කාලවීමේද ගණන : 02

ඉගෙනුම් එල : • N පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ සාපේක්ෂ දායක හැකියාව අනුව ප්‍රාථමික ඇමිනවල හාස්මිකතාව ඇල්කොහොල, ඇනිලින් හා ඇමයිඩ සමග සන්සන්දනය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ඇමිනවල N පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ දායක ලක්ෂණ අනුව ඒවායේ හාස්මිකතාව පැහැදිලි කරන්න.
- ඇමිනවල හාස්මිකතාව ඇල්කොහොලවල හාස්මිකතාව සමග සන්සන්දනය කරන්න.
- ප්‍රාථමික ඇල්ගැරික ඇමිනවල හාස්මිකතාව ඇනිලින්වල හාස්මිකතාව සමග සන්සන්දනය කරන්න.
- ඇමිනවල හාස්මිකතාව ඇමයිඩවල හාස්මිකතාව සමග සපයන්න.

අගයීම් හා තක්සේරුකරණය:

- ඇමිනවල හාස්මිකතාව ඇල්කොහොල, ඇනිලින් හා NH₃ වල හාස්මිකතාව සමග සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද නයිට්‍රෝන් අඩංගු සයෝගවල හාස්මිකතාව පැහැදිලි කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

Draft

- නිපුණකා මට්ටම 10:3 : බියැසේෂ්නියම් ලවණවල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි
- කාලවිශේෂි ගණන : 04
- ඉගෙනුම් එල : • බියැසේෂ්නියම් ලවණය පිළියෙල කිරීම විස්තර කරයි.
- ජලය, H_3PO_2 , CuCl, CuCr, CuBr හා සමඟ KI බියැසේෂ්නියම් ලවණවල ප්‍රතික්‍රියා ලියා දක්වයි.
 - N_2 හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් බැවින් $N \equiv N^+$ කාණ්ඩය විවිධ කාණ්ඩ මගින් පහසුවෙන් විස්තාපනය වන බව වටහා ගනියි.
 - $N \equiv N^+$ කාණ්ඩය ඉලෙක්ට්‍රොජිලයක් ලෙස ක්‍රියා කරන බව වටහා ගිනියි.
 - බියැසේෂ්ඩියම් ලවණ භාවිතයෙන් ඇතැලින් පරික්ෂා සිදු කර වාර්තා කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- විශේෂිත උෂ්ණත්වය හා අදාළ තත්ත්ව යොදා ගනිමින් බියැසේෂ්නියම් ලවණ පිළියෙල කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
- බියැසේෂ්නියම් ලවණ H_2O , H_3PO_2 , CuCl, CuBr, CuCN හා KI සමඟ දක්වන ප්‍රතික්‍රියා අදාළ සම්කරණ භාවිතා කරමින් විස්තර කරන්න
- බියැසේෂ්නියම් ලවණයකට ඉලෙක්ට්‍රොජිලයක් ලෙස හැසිරීමට ඇති හැකියාව සුදුසු නිදසුන් මගින් පැහැදිලි කරන්න. (ගිනෝල් හා β තැංෝනාල් සමඟ)

අදාළ පරික්ෂණ:

- ඇතිලින් සඳහා පරික්ෂාව.

ඇගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද බියැසේෂ්නියම් ලවණ ආක්‍රීත ප්‍රතික්‍රියාවලට අදාළ එල ලිවීමට ඇති හැකියාව ඇගයන්න.

Draft

13 වන ගේණිය

ඒකකය 11	:	වාලක රසායනය
නිපුණතාව 11.0	:	රසායනික ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාව නිර්ණය කිරීමට හා ප්‍රතික්‍රියා ශිෂ්ටතාව සූදුසු පරිදි පාලනය කිරීමට වාලක රසායන විද්‍යා මුළු ධරුම යොදා ගනියි.
නිපුණතා මට්ටම 11:1	:	ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාව හැඳුන්වා දී රසායනික ප්‍රතික්‍රියා කෙරෙහි බලපාන සාධක නිර්ණය කරයි.
කාලවිශේද ගණන	:	06
ඉගෙනුම් එල	:	<ul style="list-style-type: none"> • විවිධ ශිෂ්ටතාවලින් සිදුවන ප්‍රතික්‍රියා සැසදීම සඳහා අවශ්‍ය උදාහරණ ඉදිරිපත් කරයි. • ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාව කෙරෙහි බලපාන සාධක ලෙස උෂ්ණත්වය, සානුණය, පීචිනය, මොතික ලක්ෂණ (ප්‍රතික්‍රියකවල පෘෂ්ඨීක වර්ගේලය) උත්මේෂ්‍රක සඳහන් කරයි. • රසායනික ප්‍රතික්‍රියාවක්



- ලෙස සාමාන්‍යකරණය කරයි.
- ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාව මැතිමේ දී, ඉවත් සාන්දුණය වෙනස් වීම මැතිම මුළුක සාධකය ලෙස සඳහන් කරයි.
 - ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාව සෙවීමේ දී, A ප්‍රතික්‍රියකයට සාපේශ්‍ය ව සානුණය වෙනස්වීමේ ශිෂ්ටතාවය $-\left(\frac{\Delta C_A}{\Delta t}\right)$ ලෙස ද,

D එලයට සාපේශ්‍ය ව සානුණය වෙනස්වීමේ ශිෂ්ටතාවය $\left(\frac{\Delta C_D}{\Delta t}\right)$ ලෙස ද අර්ථ දක්වයි.

- දෙන ලද ප්‍රතික්‍රියාවක එක් එක් ප්‍රතික්‍රියකය ඉවත්වීමේ ශිෂ්ටතාවය, එක් එක් එලය සැදීමේ ශිෂ්ටතාවයට සමාන නොවන බව ප්‍රකාශ කරයි.
- ප්‍රතික්‍රියකයක් ඉවත්වීමේ ශිෂ්ටතාව හෝ එලයක් උත්පාදනය වීමේ ශිෂ්ටතාව හෝ අදාළ සංසටකයේ ස්මොයිකියෝම්තික සංග්‍රහකය මත රඳා පවතින බව සඳහන් කරයි.
- මේ අනුව ප්‍රතික්‍රියාවක සාමාන්‍ය ශිෂ්ටතාව

$$-\frac{1}{a} \frac{\Delta C_A}{\Delta t} = \frac{1}{b} \left(\frac{\Delta C_D}{\Delta t} \right)$$

බව සඳහන් කරයි.

- ශිෂ්ටතාව යනු ඒකක කාලයක දී සිදුවන සානුණයේ වෙනස බව උදාහරණ හාවිත කරමින් සඳහන් කරයි.
- දෙන ලද නියත වෙනසක් සිදුවීම සඳහා ගතවන කාලය, ශිෂ්ටතාව මැතිම සඳහා යොදා ගතහැකි බව උදාහරණ මගින් පෙන්වා දෙයි. (ශිෂ්ටතාව $a \frac{1}{t}$)

Draft

- ප්‍රතික්‍රියාවක දිසුතාව නිර්ණය කිරීමට ප්‍රමාණ හෝ සාන්දුණ මත රඳා පවතින ගුණ (වර්ණක්වුතාව, ආච්‍රිතාව වැනි) යොදා ගත හැකි බව ප්‍රකාශ කරයි.
- දිසුතාව නිර්ණය කිරීම සඳහා පහසුවෙන් කාලය මැනීය හැකි සිදුවන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ සපයයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සුදුසු තිබුණ් සපයම්න් විවිධ ප්‍රතික්‍රියාවල දිසුතා සන්සන්දිතය කරන්න.
- ප්‍රතික්‍රියාවක දිසුතාව කෙරෙහි බලපාන සාධක විස්තර කරන්න. (අ්‍රේණත්වය, සාන්දුණය/ පීඩිනය, හොතික ස්වභාවය, උත්ස්වේරක)
- ප්‍රතික්‍රියක සහ එල අනුසාරයෙන් ප්‍රතික්‍රියාවක දිසුතාව අර්ථ දක්වන්න.



$$\text{ප්‍රතික්‍රියාවක දිසුතාව} = -\left(\frac{\Delta C_A}{\Delta t}\right) \quad \text{හෝ} \quad \text{ප්‍රතික්‍රියාවේ දිසුතාව} = \left(\frac{\Delta C_A}{\Delta t}\right) \\ (\text{ප්‍රතික්‍රියක වැය වීමේ දිසුතාවය}) \quad \quad \quad (\text{එල සැදීමේ දිසුතාව})$$

- යම් ප්‍රතික්‍රියාවක දී එක් එක් ප්‍රතික්‍රියකය ඉවත් වන හෝ එක් එක් එක් එලය සැදෙන හෝ දිසුතා එකිනෙකට සමාන නොවන බව අවධාරණය කරන්න.
- ප්‍රතික්‍රියකයක් ඉවත් වීමේ දිසුතාව හෝ එලයක් සැදීමේ දිසුතාව හෝ අදාළ සංසටකයක් ස්වේච්ඡිතියාම්තික සංග්‍රහීකය මත රඳා පවතින බව පවසන්න.
- ප්‍රතික්‍රියක වැය වීමේ දිසුතාව සහ එල සැදීමේ දිසුතා පහත පරිදි සන්සන්දිතය කළ හැකි බව පවසන්න.



$$-\frac{1}{a} \frac{\Delta C_A}{\Delta t} = \frac{1}{b} \left(\frac{\Delta C_B}{\Delta t} \right) = \frac{1}{c} \frac{\Delta C_c}{\Delta t} = \frac{1}{d} \left(\frac{\Delta C_D}{\Delta t} \right)$$

- ඕනෑම ආකාරයේ ප්‍රතික්‍රියාවක් සඳහා දිසුතාව යනු එකක කාලයක දී යම් ප්‍රහේද්‍යක සිදු වන සාන්දුණ වෙනස ලෙස සැලකෙන බව හඳුන්වා දෙන්න.
- ප්‍රතික්‍රියාවක දිසුතාව මැනීමට යොදා ගත හැකි වර්ණය, ආම්ලකතාව වායු තිබුනස් වීම ආදි සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- යම් ප්‍රතික්‍රියාවක එක් සංසටකයක් වැයවීමේ/ සැදීමේ දිසුතාව දී ඇති විට එක් එක් සංසටක වැය වීමේ/ දිසුතා සන්සන්දිතය කිරීමට ඇති හැකියාව අගයන්න.
 - $\left(\frac{\Delta C}{\Delta t} \right)$ යොදා ගනීම්න් සාන්දුණය හා කාලය දී ඇති විට ප්‍රතික්‍රියාවක දිසුතාව ගෙන්නය
- කිරීමට ඇති හැකියාව අගයන්න.
- ප්‍රතික්‍රියා දිසුතා මැනීමට හාවිත කළ හැකි ක්‍රම පැවසීමට ඇති හැකියාව ප්‍රශ්න ඇසීම මගින් තක්සේරු කරන්න.

- නිපුණතා මට්ටම 11:2 : රජායනික ප්‍රතික්‍රියාවක ශිසුතාව කෙරෙහි විවිධ සාධකවල බලපැම විශ්‍රාජ කිරීමට අණුක වාලක වාදය යොදා ගනියි.
- | | |
|--------------|---|
| කාලවිශේෂ ගණන | : 06 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> • තනි පියවර ප්‍රතික්‍රියාවක් සඳහා ගක්ති සටහන් අදියි. • සත්‍යාචාර ගක්තිය අර්ථ දක්වයි. • ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ලැයිස්තුගත කරයි. • උෂ්ණත්වය වැඩිකිරීමේ දී අණුවල වාලක ගක්තිය වැඩි වන බව සඳහන් කරයි. • වෙනස් උෂ්ණත්ව දෙකක දී වායු අණු සඳහා බෝල්ට්‍රිස්මාන් ව්‍යාප්ති වතු වල සරල ආකාරය ඇද, එම උෂ්ණත්ව දෙකකි දී වායු අණුවල වාලක ගක්ති ව්‍යාපත්තිය සසඳුයි. • උෂ්ණත්වය වැඩි වන විට, අණුවල වාලක ගක්තිය වැඩි වී සත්‍යාචාර සංස්විත සංඛ්‍යාව ද වැඩි වන බැවින් ප්‍රතික්‍රියා ශිසුතාව වැඩිවන බව පැහැදිලි කරයි. • සානුණ සංක්ලේෂය උපයෝගී කර ඒකක පරිමාවක දී හා ඒකක කාලයක දී සිදුවන සංස්විත සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි කරයි. • නිවැරදි දිකාන්තියට සිදුවන සංස්විත සංඛ්‍යාව සමස්ථ සංස්විත සංඛ්‍යාවට අනුලෝධව සමානුපාතික වන බව සඳහන් කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ප්‍රතික්‍රියාවක සත්‍යාචාර ගක්තිය අර්ථ දක්වන්න.
- තනි පියවර ප්‍රතික්‍රියාවන් සඳහා ගක්ති සටහනක් අදින ආකාරය පැහැදිලි කරන්න.
- සංස්විත වාදයට අනුව ප්‍රතික්‍රියාවක් සිදු වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා විස්තර කරන්න.
- වායුමය අණු සඳහා උෂ්ණත්ව දෙකක දී බෝල්ට්‍රිස්මාන් ව්‍යාප්ති වතු අදින්න.
- ඉහත වතු අනුසාරයෙන් විවිධ උෂ්ණත්වවල දී අණුවල වාලක ගක්තිය විවෘත වන ආකාරය සන්සන්දනය කරන්න.
- උෂ්ණත්වය වැඩි කළ විට ප්‍රතික්‍රියාවක ශිසුතාව වැඩිවීමට බලපාන හේතු පැහැදිලි කරන්න.

අගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද උෂ්ණත්වයක දී දෙන ලද වායු සඳහා නිවැරදි බෝල්ට්‍රිස්මාන් ව්‍යාප්ත වතු ඇදීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද තනි පියවර තාප අවයෝගක හා තාප දායක ප්‍රතික්‍රියා සඳහා ගක්ති සටහන් ඇදීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද ප්‍රතිවර්ත්තු ප්‍රතික්‍රියාවක ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සත්‍යාචාර ගක්ති සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 11:3 :** ප්‍රතික්‍රියක සාන්දුණය උක්ත පරිදි හසුරුවමින් ප්‍රතික්‍රියා ශිෂ්ටාව පාලනය කරන අයුරු විමර්ශනය කරයි
- කාලවීමේද ගණන ඉගෙනුම් එල :** 16
- සුදුසු ප්‍රස්ථාර අනුසාරයෙන් ප්‍රතික්‍රියාවක ආරම්භක ශිෂ්ටාව, ක්ෂේකික ශිෂ්ටාවය සහ මධ්‍යනා ශිෂ්ටාව නිරුපණය කරයි.
 - දෙන ලද ප්‍රතික්‍රියාවක් සඳහා එහි පෙළ හා සාන්දුණය එම ප්‍රතික්‍රියාවේ ශිෂ්ටාවය කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරයි.
 - ප්‍රතික්‍රියාවක ශිෂ්ටා නියමය

$$\text{ශිෂ්ටාව} = k [A]^x [B]^y$$
 ලෙස අර්ථ දක්වයි.
 - ශිෂ්ටා නියමයේ ඇති පද අර්ථ දක්වයි
 - ගුනය පෙළ, පළමු වැනි පෙළ හා දෙවැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා ශිෂ්ටා නියතයෙහි ඒකක (පරිමෝය SI ඒකක හා පරිමෝය තොවන SI ඒකක) ව්‍යුත්පන්න කරයි.
 - ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ අර්ථ කථනය කරයි.
 - ගුනය පෙළ, පළමු වැනි පෙළ හා දෙවැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා ශිෂ්ටා නියතයෙහි ඒකක (පරිමෝය SI ඒකක හා පරිමෝය තොවන SI ඒකක) ව්‍යුත්පන්න කරයි.
 - ප්‍රතික්‍රියාවක අර්ථ ජ්වල කාලය, ($t_{1/2}$) අර්ථ කථනය කරයි.
 - පළමු වැනි පෙළ ප්‍රතික්‍රියාවක අර්ථ ජ්වල කාලය සානුණය මත රඳා නොපවතින බව පැහැදිලි කරයි.
 - විවිධ පෙළවලට අයත් ප්‍රතික්‍රියා සඳහා උදාහරණ සපයයි.
 - ගුනය පෙළ, පළමු වැනි පෙළ හා දෙවැනි පෙළ ප්‍රතික්‍රියා විද්‍යා දැක්වීම සඳහා පරීක්ෂණ සිදු කරයි.
 - පරීක්ෂණයේමක ව ලබා ගත් දත්ත හාවිත කරමින් විවිධ ප්‍රතික්‍රියක සඳහා රට අදාළ ප්‍රතික්‍රියා පෙළ නිර්ණය කරයි.
 - ශිෂ්ටා නියමය හා ප්‍රතික්‍රියා පෙළ ආශ්‍රිත ගැටලු විසඳුයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ප්‍රතික්‍රියා ශිෂ්ටාව ප්‍රකාශ කළ හැකි ආකාර සඳහන් කරන්න.
- සුදුසු උදාහරණ මගින් ප්‍රතික්‍රියාවක ආරම්භක ශිෂ්ටාව, කිසියම් මොහොතුක ශිෂ්ටාව හා මධ්‍යනාය ශිෂ්ටාව අර්ථ දක්වන්න.
- ශිෂ්ටා නියමය හැඳුන්වා දෙමින් ප්‍රතික්‍රියා ශිෂ්ටාව කෙරෙහි සාන්දුණයේ බලපැම විස්තර කරන්න.

- දිසුතා නියතය සහ යම් කිසි ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ ව ප්‍රතික්‍රියාවේ පෙළ යන පද අර්ථ දක්වන්න.
- ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි පෙන්වා දෙන්න.
- දෙන ලද විවිධ ප්‍රතික්‍රියා සඳහා දිසුතා නියමයට අදාළ ප්‍රකාශන ලියා දක්වන්න.
- ගුනා පෙළ, පලමු පෙළ හා දෙවැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා දිසුතා නියතයෙහි ඒකක ව්‍යුත්පන්න කරන්න.
- විවිධ ප්‍රතික්‍රියා වල සිසුතාව සාන්දුණය සමග විවෘතය වන ආකාරය පෙන්වීමට ප්‍රස්තාර අදින්න.
- කාලයත් සමග සාන්දුණය විවෘතය වන අයුරු පෙන්වීමට ප්‍රස්තාර අදින්න.
- ප්‍රතික්‍රියාවක අර්ථ ජ්‍වල කාලය ($t_{1/2}$) අර්ථ දක්වන්න.
- ගුනා පෙළ, පලමු පෙළ හා දෙවැනි පෙළ ප්‍රතික්‍රියාවල අර්ථ ජ්‍වල කාලය සන්සන්දනය කරන්න.
- පලමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ථ ජ්‍වල කාලය එහි ප්‍රතික්‍රියක සාන්දුණය මත රඳා තොපවතින බව සුදුසු උදාහරණ මගින් පෙන්වා දෙන්න.
- එව හා HCl අතර සහ $\text{Na}_2\text{S}_2\text{O}_3$ හා HNO_3 අතර සිදුවන ප්‍රතික්‍රියාවල පෙළ නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ මෙහෙය වන ආකාරය පැහැදිලි කරන්න.
- විවිධ පරීක්ෂණ සඳහා දෙන ලද දත්ත මගින් දිසුතා නියමය අධ්‍යයනය කිරීම සඳහා සුදුසු ගැටුපු විසඳන්න.

අදාළ පරීක්ෂණ:

- Mg හා අම්ල අතර ප්‍රතික්‍රියාවේ දිසුතාව කෙරෙහි අම්ල සාන්දුණයේ බලපැම පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
- $\text{Na}_2\text{S}_2\text{O}_3$ හා HNO_3 අම්ලය අතර ප්‍රතික්‍රියාවේ දිසුතාව කෙරෙහි එක් එක් ප්‍රතික්‍රියයේ බලපැම පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද ප්‍රතික්‍රියා සඳහා දිසුතා නියමයට අදාළ ප්‍රකාශන ලිවීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද පරීක්ෂණාත්මක දත්ත මගින් දෙන ලද සංසටකයකට සාපේක්ෂ ව ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද දත්ත යොද ගනිමින් ප්‍රතික්‍රියාවක අර්ථ ජ්‍වල කාලය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|--------------------|--|
| නිපුණතා මට්ටම 11:4 | : ප්‍රතික්‍රියා දිස්ත්‍රික්‍රියා කෙරෙහි හොතික ස්වභාවය හා උත්ප්‍රේරකවල බලපැම විමර්ශනය කරයි. |
| කාලවීමේද ගණන | : 02 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> : • සන ප්‍රතික්‍රියකයක පැළීඩික වර්ගේලය වැඩි කළ විට සංසටහන සංඛ්‍යාව වැඩි වන බැවින් ප්‍රතික්‍රියා දිස්ත්‍රික්‍රියාව වැඩි වන බව සඳහන් කරයි. • ප්‍රතික්‍රියාවක දිස්ත්‍රික්‍රියාව කෙරෙහි උත්ප්‍රේරකයක බලපැම ප්‍රතික්‍රියාවේ සක්‍රියන ගක්තිය ඇසුරින් විස්තර කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ප්‍රතික්‍රියාවක් සිදු වීමට සපුරාලිය යුතු අවශ්‍යතා සලකම්න් ප්‍රතික්‍රියාවක දිස්ත්‍රික්‍රියාව කෙරෙහි ප්‍රතික්‍රියකයක හොතික ස්වභාවය බලපාන අයුරු පැහැදිලි කරන්න.
- බෝල්ට්‍රිස්මාන් ව්‍යාප්ති සහ සක්‍රියන ගක්ති සංකල්පය යොදා ගනිම්න් ප්‍රතික්‍රියාවක දිස්ත්‍රික්‍රියාව කෙරෙහි උත්ප්‍රේරකවල බලපැම විස්තර කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- ගක්ති සටහන් යොදා ගනිම්න් උත්ප්‍රේරක රහිත ප්‍රතික්‍රියාවක් හා උත්ප්‍රේරක සහිත ප්‍රතික්‍රියාවක් වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අයයන්න.

Draft

- නිපුණතා මට්ටම 11:5 : රසායනික ප්‍රතික්‍රියාවක ශිෂ්ටතාවය විශ්‍රාජන කිරීමට ප්‍රතික්‍රියා යාන්ත්‍රණය යොදා ගනියි.
- කාලවිශේෂ ගණන : 11
- ඉගෙනුම් එල : • මූලික ප්‍රතික්‍රියා, බහුපියවර ප්‍රතික්‍රියාවලින් වෙන් කර හැඳුනා ගනියි.
- ප්‍රතික්‍රියාවක පෙළ හා සාන්දුණය අතර සම්බන්ධතාව පැහැදිලි කරයි.
 - ගක්ති සටහන් අදියි.
 - ගක්ති සටහනක අතරමැදි අවස්ථා හා සංක්‍රමණ අවස්ථා ලියා දක්වයි.
 - මූලික ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියාවල පෙළ සහ අණුකතාව පැහැදිලි කරයි.
 - සංස්විත හේතු කොට ගෙන සිදු වන සංස්කේෂීය වාලක රසායනයේ මූලික සිද්ධාන්ත උපයෝගී කර ගෙන පැහැදිලි කිරීමට, ප්‍රතික්‍රියා සඳහා ගක්ති සටහන් ගොඩනාවයි.
 - Fe^{3+} අයන සාන්දුණය Fe^{3+} හා I^- අතර ප්‍රතික්‍රියා ශිෂ්ටතාව කෙරෙහි බලපාන අයුරු පැහැදිලි කරයි.
 - ප්‍රතික්‍රියා යාන්ත්‍රණය හා සමස්ත පෙළ අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි
 - ගක්ති සටහන් හාවිත කරමින් ප්‍රතික්‍රියා වක යාන්ත්‍රණය සහ වේග නිර්ණ පියවර නිර්ණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සුදුසු නිදුසුන් යොදා ගනිමින් බහු පියවර ප්‍රතික්‍රියා හඳුන්වා දෙන්න.
- මූලික ප්‍රතික්‍රියාවක් (පළමු පෙළ) හා බහු පියවර ප්‍රතික්‍රියාවක් පිළිබඳ ව ඒවායේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සැලකිල්ලට ගතිමින් වෙන් කර හඳුන්වා දෙන්න.
- ප්‍රතික්‍රියාවක පෙළ සහ එහි යාන්ත්‍රණය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න.
- බහුපියවර ප්‍රතික්‍රියා සඳහා ගක්ති සටහන් ඇද දක්වන්න.
- සුදුසු උදාහරණ යොදා ගනිමින් ප්‍රතික්‍රියාවක අතර මැදි එල හා සංක්‍රමණ අවස්ථා පිළිබඳ ව හඳුන්වා දෙන්න.
- ප්‍රතික්‍රියාවක අණුකතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පෙන්වා දෙන්න.
- බහු පියවර ප්‍රතික්‍රියාවක ශිෂ්ටතා නිර්ණය කරන පියවර වන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.
- Fe^{3+} සහ I^- අතර ප්‍රතික්‍රියාවේ ශිෂ්ටතාව කෙරෙහි Fe^{3+} අයනවල සාන්දුණය බලපාන අයුරු එහි සාන්දුණය යොදා ගනිමින් පැහැදිලි කරන්න.

අදාළ පරික්ෂණ:

- Fe^{3+} සහ I^- අතර ප්‍රතික්‍රියාවේ Fe^{3+} ට සාපේක්ෂ ව ප්‍රතික්‍රියාවේ පෙළ පරික්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය:

- ප්‍රතික්‍රියාවක පියවර දී ඇති විට එහි වේග නිර්ණ පියවර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද බහු පියවර ප්‍රතික්‍රියාවක් සඳහා උත්ප්‍රේරක ඇති විට හා නැති විට ඒවායේ ගක්ති සටහන් ඇදීමට ඇති හැකියාව අගයන්න.

Draft.

ඒකකය 12	: සමතුලිතතාව
නිපුණතාව 12.0	: ගතික සමතුලිතතාවේ පවතින සංවෘත පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මක ව නිර්ණය කිරීම සඳහා සමතුලිතතාව පිළිබඳ සංකල්පය හා මූල ධර්ම හාවිත කරයි.
නිපුණතා මට්ටම 12:1	: සමතුලිතතාව පිළිබඳ සංකල්ප ඇසුරින් පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මකව නිර්ණය කරයි.
කාලවිෂේෂ ගණන	: 19
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • සංවෘත පද්ධතියක සිදුවන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා යොදා ගනීමින් ගතික සමතුලිතතාව පැහැදිලි කරයි. • පද්ධතියක මහේක්ෂ ගුණ පද්ධතිය සමතුලිතතාවයට උගා විමෙන් පසු වෙනස් තොවන බව සඳහන් කරයි. • සමතුලිතතාවේ පවත්නා පද්ධති විස්තර කිරීම සඳහා අවස්ථා විපර්යාස, දාවන්වල සමතුලිතතා, රසායනික පද්ධති, අයනික පද්ධති, අල්ප වශයෙන් දාවන පද්ධති හා ඉලෙක්ට්‍රොඩ් වැනි හොතික හා රසායනික ක්‍රියාවලි තිදිසුන් ලෙස හාවිත කරයි. • සමතුලිතතා නියමය සඳහන් කරයි. • සමත්තිය හා විෂමජ්‍යතිය පද්ධති සඳහා සමතුලිතතා නියත (Kp, Kc) ලියා දක්වයි. • Q අරථ දක්වයි. • Q හා k සන්සන්දනය කරයි. • පද්ධතියක සමතුලිතතා නියතය, නියත උෂ්ණත්වයේ දී වෙනස් තොවී පවතින බව ප්‍රකාශ කරයි. • Kp, Kc හා Q අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි. • සමතුලිතතා ලක්ෂ්‍යය පැහැදිලි කරයි. • සමතුලිතතා ලක්ෂ්‍ය කෙරෙහි පීඩනය උෂ්ණත්වය හා උත්ප්‍රේරකවල බලපෑම විස්තර කරයි. • ලේ වැට්ලියර් මූලධර්මය සඳහන් කරයි. • සාන්දුණය, පීඩනය හා උෂ්ණත්වය යන බාහිර බලපෑමකට යටත් කරන ලද සමතුලිත පද්ධතියක් කෙරෙහි ලේ වැට්ලියර් මූලධර්මයේ බලපෑම ප්‍රරෝග්‍යතාවය කරයි. • K_p, K_c සහ $K_p = K_c (RT)^{\Delta n}$ පදනම් වූ ගැටුපූ විසඳුයි. • $\text{Fe}^{3+}/\text{SCN}^-$ සමතුලිත පද්ධතිය කෙරෙහි සාන්දුණය බලපෑම පරික්ෂා කරයි. • $\text{NO}_2/\text{N}_2\text{O}_4$ සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරික්ෂා කරයි.

පාඨම සැලසුම් සඳහා උපදෙස් :

- එදිනෙදා ජීවිතයේ හමු වන උදාහරණ හාවිත කරමින් සමතුලිත පද්ධති පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- එම උදාහරණ සලකමින් “ගතික සමතුලිතතාව” යන සංකල්පය හඳුන්වා දෙන්න.
- $\text{CrO}_4^{2-}/\text{Cr}_2\text{O}_7^{2-}$ පද්ධතිය ආදර්ශනය කරමින් සමතුලිත පද්ධතියක ප්‍රතිවර්තනතාව පිළිබඳ ව අදහසක් ලබා දෙන්න.

Draft

- සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණාංග සාකච්ඡා කරන්න.
- ගතික සමතුලිත පද්ධති වර්ග පිළිබඳ ව සුදුසු නිදසුන් සහයම්න් සාකච්ඡා කරන්න. (රසායනික, අයනික, ක්ලාප සහ ඉලෙක්ට්‍රොඩ සමතුලිත හා පද්ධති)
- සමතුලිතතා නියමය සඳහන් කරයි.
- සුදුසු නිදසුන් යොදා ගතිම්න් රසායනික සමතුලිත පද්ධති හඳුන්වා දෙන්න.
- දෙන ලද රසායනික පද්ධති සඳහා සමතුලිත නියත (K_p සහ K_c) සඳහා ප්‍රකාශන ලිවීමට යොමු කරන්න.
- Q හඳුන්වා දී Q සහ K සන්සන්දනය කරන්න.
- K_p සහ k_c අතර සම්බන්ධතාව වූත්පන්නන් කරන්න.
- නියත උෂ්ණත්වයේ දී සමතුලිතතා නියත වෙනස් නොවී පවතින බව අවධාරණය කරන්න.
- දෙන ලද දත්ත හාවිත කර රසායනික සමතුලිත පද්ධති සඳහා k_p සහ k_c ගණනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.
- සමතුලිත ලක්ෂණ හඳුන්වා දෙන්න.
- සමතුලිත පද්ධතියන් කෙරෙහි බලපාන සාධක (෋ෂ්ණත්වය, සාන්දුණය හා පීඩිය) පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- ලේ වැට්ලියර මූලධර්මය හඳුන්වා දෙන්න.
- ලේවැටයර මූල ධර්මය යොදා ගතිම්න් සමතුලිත පද්ධතියකට ඉහත සඳහන් සාධක බලපාන ආකාරය විස්තර කරන්න.
- K_p, K_c සහ $K_p = K_c (RT)^{\Delta n}$ මත පදනම් වූ ගැටුලු විසඳීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්න.

අදාළ පරීක්ෂණ:

- $\text{Fe}^{3+}/\text{SCN}^-$ පද්ධතිය සලකම්න් ගතික සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.
- NO_2 හා N_2O_4 යන සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.

අැගයීම් හා තක්සේරුකරණය:

- සමතුලිත පද්ධතියකට බලපෑමක් ඇති කළ විට එහි සමතුලිත ලක්ෂණ වෙනස් වන ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද දත්ත හාවිතයෙන් K_p සහ K_c ව සම්බන්ධ විවිධ ගැටුලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණකා මට්ටම 12:2 : දුබල අම්ල, පුබල අම්ල, ආම්ලික ලවණ හා හාස්මික ලවණ හා සම්බන්ධ සමතුලිතකා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.
- කාලවිශේද ගණන : 26
- ඉගෙනුම් එල :
- සූදුසු තිද්සුන් ඇසුරින් ආහිනියයේ වාදය, බෝන්ස්ට්ටඩ් - ලෝරි වාදය හා ලුවිස් වාදය පැහැදිලි කරයි.
 - අම්ල හා හ්ම්ම, දුබල හා පුබල ලෙස ගොනු කර දක්වයි.
 - සංයුත්මක අම්ල හා හ්ම්ම පැහැදිලි කරයි.
 - ජලයේ ස්වයං අයනීකරණය සලකමින් K_w සඳහා ප්‍රකාශනය ලියා දක්වයි.
 - K_a හා K_b සඳහා ප්‍රකාශන ඉදිරිපත් කරයි.
 - K_a , K_b හා තනුකරණ නියමය සඳහා සම්කරණ ව්‍යුත්පන්න කරයි.
 - සංයුත්මක අම්ල-හ්ම්ම යුගලවල K_a හා K_b අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
 - K_w , K_a හා K_b හාවිත කරමින් ගැටුළු විසඳුයි.
 - pH අර්ථ දක්වයි.
 - ලවණ වල ජල විවිධේනය වෙන් කර ලියා දක්වයි.
 - අම්ල හා හ්ම්මවල ජලය දාවණවල pH ගණනය කරයි.
 - කුටායන හා ඇනායනවල ජල විවිධේනය සලකමින් අම්ල, හ්ම්ම හා ලවණවල ජලය දාවණවල pH ගණනය කරයි.
 - අනුමාපන හාවිත කරමින් ගැටුළු විසඳුයි.
 - pH ද්රැගක පුබල අම්ල හෝ දුබල හ්ම්ම හෝ බව සඳහන් කරයි.
 - ද්රැගකවල අයනීකරණය තොටු හා අයනීකරණය වූ ආකාර, වෙනස් වර්ණවලින් යුත්ත බව සඳහන් කරයි.
 - ද්රැගකයක pH පරාසය එහි විසනය නියතය (K_{ln}) මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
 - ද්රැගකයක් තෝරා ගැනීම, ක්ෂේකික pH වෙනසක් සිදුවන pH පරාසය මත හෝ අනුමාපනයේ සමකතා ලක්ෂණයේ pH අගයට අනුරූප වන, ද්රැගකයේ pK_{ln} අගය මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
 - දෙන ලද අනුමාපනයකට සූදුසු ද්රැගකය තෝරා ගැනීම සඳහා ද්රැගක පිළිබඳ වාදය හාවිතයට ගනියි.
 - අම්ල - හ්ම්ම ප්‍රතික්‍රියාවල සමකතා ලක්ෂණයේ දී pH අගය ගණනය කරයි.
 - විවිධ වර්ගයේ අම්ල - හ්ම්ම අනුමාපනවල අනුමාපන වකු කුටුසටහන් කරයි.
 - සමකතා ලක්ෂණය ආසන්නයේ දී එකතු කරන ලබන කුඩා දාවණ පරිමාවක් නිසා pH අගයේ විශාල වෙනසක් සිදුවන

- පිනෝප්තලින් හා මෙතිල් ඔරේන්ජ් හාවිත කර Na_2CO_3 හා HCl අතර අනුමාපනය සිදු කරයි.

Draft

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- අම්ල හා හස්ම පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
- අම්ල හා හස්ම පිළිබඳ ව ඉදිරිපත් කර ඇති වාද හඳුන්වා දෙන්න. (ආයිතියක් වාදය, බොන්ස්ට්ටඩ් - ලවිර වාදය සහ ලුවිස් වාදය)
- සුදුසු තිදසුන් හාවිත කරමින් සංයුග්මක අම්ල සහ හස්ම පැහැදිලි කරන්න.
- ජලයේ ස්වයා අයනීකරණය සලකම්න් K_w සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න.
- දුබල අම්ල හා දුබල හස්ම සඳහා K_a හා K_b ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න.
- සංයුග්මක අම්ල - හස්ම යුගලක් සඳහා K_a හා K_b අතර ඇති සම්බන්ධය ව්‍යුත්පන්න කරන්න.
- pH යන පදය අර්ථ දක්වන්න.
- දෙන ලද අම්ල හා හස්ම දාවණවල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
- කැටුයන හා ඇනායනවල ජල විවිධේනය සඳහා අදාළ ප්‍රතික්‍රියා ලිවීමට ඉඩ සලසා දෙන්න.
- ලවණ දාවණවල pH අගයෙන් ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
- දරුගක පිළිබඳ පෙර දැනුම විමසන්න.
- දරුගක පිළිබඳ සිද්ධාන්තය සාකච්ඡා කරන්න. (වර්ණ විපර්යාස, pH පරාස, pk_{In})
- pH දරුගක යනු දුබල අම්ල හෝ දුබල හස්ම වන බව අවධාරණය කරන්න.
- දරුගකයක් අයනීකරණය වූ හා නොවූ තත්ත්ව යටතේ දී එකිනෙකට වෙනස් වර්ණ පෙන්වුම් කරන අයුරු පැහැදිලි කරන්න.
- දරුගකයක pH පරාසය එහි විසටන නියතය, K_{In} මත රඳා පවතින බව ප්‍රකාශ කරන්න.
- දෙන ලද අම්ල - හස්ම අනුමාපනයකට යෝගා දරුගකය තොරා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
- අම්ල / හස්ම අනුමාපනයක අන්ත ලක්ෂණයේ pH අගය ගණනය කිරීමට ඉඩ සලස්වන්න.
- විවිධ අම්ල/හස්ම අනුමාපන සඳහා අනුමාපන වකු (pH වකු) අදින අයුරු සුදුසු රුප සටහන් සහිත ව පැහැදිලි කරන්න.
- අනුමාපනයක සමකතා ලක්ෂණ ආසන්නයේ දී සිදු වන දීසු pH විවෘතය පිළිබඳ ව පැහැදිලි කරන්න.
- Na_2CO_3 හා HCl අතර අනුමාපනයට අදාළ සිද්ධාන්ත සාකච්ඡා කරන්න.
- අනුමාපන සම්බන්ධ ගැටුපු විසඳීමට ඉඩ සලසා දෙන්න.

අදාළ පරීක්ෂණ:

- pH අගය මැනීම මගින් ජලය දාවණවල ආම්ලික/හාජ්මික/ උදාසීන ස්වභාවය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
- දරුගක ලෙස පිනෝප්තලින් හා මෙතිල් ඔරේන්ජ් හාවිත කර Na_2CO_3 හා HCl අතර අනුමාපනය සිදු කිරීම.

ඇගයීම් හා තත්සේරුකරණය:

- විවිධ වර්ගයේ දාවණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
- ලදාහරණ පහත දාවණවල pH අගය ගණනය කරන්න.

0.1 moldm⁻³ HCl දාවණයක

0.1 moldm⁻³ NaOH දාවණයක

0.1 moldm⁻³ CH₃COOH දාවණයක ($K_a = 1 \times 10^{-5}$ moldm⁻³)

0.1 moldm⁻³ NH₄OH දාවණයක ($K_b = 1 \times 10^{-5}$ moldm⁻³)

0.1 moldm⁻³ HCl 250 cm³ හා 0.1 moldm⁻³ CH₃COOH 250 cm³ මිශ්‍ර කර

ඇති දාවණයක

0.1 moldm⁻³ HCl ක් හා 0.1 moldm⁻³ NaOH 250 cm³ මිශ්‍ර කර ඇති දාවණයක

දෙන ලද අනුමාපනයක් සඳහා දෙන ලද දරුණකවලින් වඩා යෝග්‍ය දරුණකය තොරා ගැනීමට ඇති හැකියාව අගයන්න.

Draft

- Draft**
- | | |
|--------------------|--|
| නිපුණතා මට්ටම 12:3 | : අවශ්‍යතා අනුව ස්වාරක්ෂක දාවන පිළියෙල කරයි. |
| කුලවිශේද ගණන | : 12 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> • ස්වාරක්ෂක දාවනයක් අර්ථ දක්වයි. • ස්වාරක්ෂක දාවන ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව විමර්ශනය කරයි. • ඒකභාස්මික ස්වාරක්ෂක පද්ධති සඳහා හෙන්චිරසන් සම්කරණය ව්‍යුත්පන්න කරයි. • සරල ගණනය කිරීම් සඳහා හෙන්චිරසන් සම්කරණය යොදා ගනියි. • ස්වාරක්ෂක පද්ධතියක pH අගය ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව පැහැදිලි කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ස්වභාවයේ පවතින ස්වාරක්ෂක දාවන පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් මෙහෙය වන්න.
- ස්වාරක්ෂක දාවනයක් අර්ථ කළනය කරන්න.
- අම්ල හා හස්ම හාවිතයෙන් ස්වාරක්ෂක දාවනයක් පිළියෙල කර ගන්නා අයුරු පැහැදිලි කරන්න.
- ස්වාරක්ෂක දාවන වර්ග හඳුන්වා දෙන්න.
- ඒක ආම්ලික හා ඒක හාස්මික ස්වාරක්ෂක දාවන සඳහා හෙන්චිරසන් සම්කරණය ව්‍යුත්පන්න කරන්න.
- හෙන්චිරසන් සම්කරණය හාවිත කර ස්වාරක්ෂක දාවනවල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.

අැගසිම් හා තක්සේරුකරණය:

- හෙන්චිරසන් සම්කරණය හාවිත කර දෙන ලද දාවන මිශ්‍රණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

ලදාහරණ: පහත දාවන මිශ්‍රණයේ pH අගය ගණනය කරන්න. $0.1 \text{ mol dm}^{-3} \text{CH}_3\text{COOH}$ අම්ල 100 cm^3 ක් හා $0.1 \text{ mol dm}^{-3} \text{NaOH}$ 50 cm^3 ක් මිශ්‍ර කර ඇති දාවනයක.

නිපුණතා මට්ටම 12:4 : ජලයේ අල්ප වශයෙන් දාව්‍ය අයනික සංයෝග ආක්‍රිත සමතුලිතතාව පද්ධතිවල ගුණ ප්‍රමාණය කරයි.

කාලවීමේද ගණන : 12

ඉගෙනුම් එල : • ඇතැම් අයනික සංයෝග ජලයේ ඉතා දාව්‍ය නමුත් සමහර අයනික සංයෝග ජලයේ යන්තමින් දියවන බව සඳහන් කරයි.

- යන්තමින් දාව්‍ය විද්‍යුත් විවිධේද්‍යයකට සමතුලිතතා මූලධර්මය යොදයි.

- ජලය දාව්‍යකින් අයනික සංයෝගත් අවක්ෂේප වීමට අවශ්‍යතා සඳහන් කරයි.

- යන්තමින් දාව්‍ය විද්‍යුත් විවිධේද්‍ය වල K_{sp} ආක්‍රිත ගැටලු විසඳයි.

- පොදු අයන ආවරණය හාවිත කරයි.

- අවක්ෂේපණයෙන් හා එම අවක්ෂේපය විවිධ ප්‍රතිකාරකවල දාව්‍යකාව වීම අනුසාරයෙන් කැටුවන හඳුනා ගනියි.

- දාව්‍යතා ගුණීතය මූලධර්ම හාවිතයෙන් අවක්ෂේපයක දාව්‍යතාව පැහැදිලි කරයි.

- විවිධ තත්ත්ව යටතේ අයනික සංයෝගවල දාව්‍යතා ගුණීත පදනම් කර ගනිමින් ලැයිස්තු ගත කරන ලද කැටුවන කාණ්ඩ පහකට බෙදයි.

- $Ca(OH)_2$ හි K_{sp} පර්යේෂණාත්මකව නිර්ණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- දෙන ලද අයනික සංයෝග ජලයේ දියවීම හා දිය නොවීම අනුව කාණ්ඩ දෙකකට වෙන් කිරීමට සලස්වන්න.
- සමහරක් අයනික සංයෝග ජලයේ දිය නොවන බව පෙනුණ ද සියලු ම අයනික සංයෝග යන්තමින් හෝ ජලයේ දිය වන බව අවධාරණය කරන්න.
- සුළු වශයෙන් ජලයේ දාව්‍ය අයනික සංයෝගයක සංතාප්ත දාව්‍යකාව පවතින සමතුලිතාව සඳහා සම්කරණයක් ලියා දක්වන්න.
- ඉහත සමතුලිත සඳහා K_{sp} සඳහා ප්‍රකාශනයක් වුය්ත්පන්න කර ගන්න.
- සංයෝගයක් අවක්ෂේප වීම සඳහා අවශ්‍යතාව සකාච්ඡා කරන්න.
- දෙන ලද සුළු වශයෙන් ජලයේ දාව්‍ය අයනික සංයෝග K_{sp} සඳහා ප්‍රකාශන ලිවීමට සලස්වන්න.
- සුදුසු තිදුසුන් හා ගණනය කිරීම සමග පොදු අයන ආවරණය පැහැදිලි කරන්න.
- පොදු අයන ආවරණය මත පදනම් වූ ගැටලු විසඳීමට සලස්වන්න.
- දාව්‍යතා ගුණීතය යොදා ගනිමින් සිදු කරන කාණ්ඩ විශ්ලේෂණයේ මූලධර්මය පැහැදිලි කරන්න.
- ඉහත මූලධර්මය යොදා ගනිමින් කැටුවන මිගුණයක් කාණ්ඩවලට වෙන් කරන අයුරු පැහැදිලි කරන්න.

අදාළ පරීක්ෂණ:

- $\text{Ca}(\text{OH})_2$ වල ආව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

අැගයීම් හා තක්සේරුකරණය:

- K_{SP} සහ පාදු අයන ආවරණය යොදා ගනිමින් ගැටුපු විසඳීමට ඇති හැකියාව සුදුසු ගැටුපු ඉදිරිපත් කිරීම මගින් අගයන්න.
- කාණ්ඩ විශ්ලේෂණය හාවිත කර දෙන ලද කැට්ටායන මිශ්‍රණයක ඇති කැට්ටායන හැඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12:5	: ඒක සංරචක පද්ධතිවල ද්‍රව - වායු සමතුලිතතාව විවෘත වන ආකාරය විමර්ශනය කරයි.
කාලවිමේද ගණන	: 04
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • සුදුසු නිදසුන් දක්වමින් කළාපයක් යනු කුමක් දැයි සඳහන් කරයි. • සංගුද්ධ ද්‍රව පද්ධති හඳුනා ගනියි. • අණුක වලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වායු සමතුලිතතාව පැහැදිලි කරයි. • සන්තාප්ත වාෂ්ප පීඩනය අර්ථ දක්වයි. • තාපාංකය අර්ථ දක්වයි. • උෂේණත්වය සමග ද්‍රවවල වාෂ්ප පීඩනයේ විවෘත පැහැදිලි කරයි. • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර සම්බන්ධතාව හඳුනා ගනියි. • අවධි උෂේණත්වය අර්ථ දක්වයි. • ජලයේ කළාප රුපසටහන හාවිතයෙන් ත්‍රික ලක්ෂණ නම් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සුදුසු උදාහරණ සපයමින් කළාපයක් යනු කුමක් දැයි පැහැදිලි කරන්න.
- දෙන ලද සමතුලිත පද්ධතියක ඇති කළාප ගණන හඳුනා ගැනීමට සලස්වන්න.
- අණුක වලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වාෂ්ප සමතුලිත පැහැදිලි කරන්න.
- සංගුද්ධ ද්‍රවයක සංතාප්ත වාෂ්ප පීඩනය යන්න අර්ථ දක්වන්න.
- සංගුද්ධ ද්‍රවයක තාපාංකය යන්න අර්ථ දක්වන්න.
- ද්‍රව්‍ය වාෂ්ප පීඩනය උෂේණත්වය සමග විවෘත වන ආකාරය ප්‍රස්තාර මගින් පැහැදිලි කරන්න.
- වාෂ්ප පීඩනය හා තාපාංකය අතර ඇති සම්බන්ධතා ව විස්තර කරන්න.
- අවධි උෂේණත්වය අර්ථ දක්වන්න.
- ජලයේ කළාප රුප සටහනක ත්‍රික ලක්ෂණය නම් කිරීමට සලස්වන්න.

අගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද තාපාංක සහිත විවිධ දාවන සඳහා අදාළ ප්‍රස්තාර (වාෂ්ප පීඩන හා උෂේණත්වය අතර) ඇදිමට ඇති හැකියාව අගයන්න.

- නිපුණතා මට්ටම 12:6 :** ද්ව්‍යාංගී ද්‍රව පද්ධතිවල ද්‍රව - වාෂ්ප සමතුලිතතාවේ වවලනය විමර්ශනය කරයි
- කාලවිශේෂ ගණන තුළ තුළෙනුම් එල :**
- : 12
 - : • ද්‍රව-ද්‍රව පද්ධති, පූර්ණ මිශ්‍ර, හාගික මිශ්‍ර සහ පූර්ණ අමිශ්‍ර ලෙස වර්ගීකරණය කරයි.
 - රඳාල් නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා ද්ව්‍යාංගී ද්‍රව පද්ධතියකට සමතුලිතතා සහ වාලක මූලධර්ම යොදුයි.
 - පරිපූර්ණ ආචාර්යක් අරථ දක්වයි.
 - අපරිපූර්ණ ආචාර්ය රඳාල් නියමයෙන් අපගමනය වන්නේ කෙසේ ද හා මත්ද යන බව සංයුති වාෂ්ප පිඩින ප්‍රස්ථාර මගින් පැහැදිලි කරයි.
 - සමතුලිතතාවේ ද්‍රව හා වාෂ්ප කළාපවල සංයුති සෙවීම සඳහා රඳාල් නියමය යොදුයි.
 - ද්ව්‍යාංගී ආචාර්යවල පරිපූර්ණ හා අපරිපූර්ණ හැසිරීම් විස්තර කරයි.
 - අවාෂ්පයිල් ද්‍රව්‍යක් වාෂ්පයිල් ආචාර්යක ද්‍රවණය වී සැදෙන ආචාර්යක සංසටක වෙන් කිරීම සඳහා සරල ආසවනය හාවිත කළ හැකි බව සඳහන් කරයි.
 - සරල ආසවනය හා හාගික ආසවනය සඳහා නිදුසුන් දක්වයි.
 - ද්‍රව මිශ්‍රණයන්හි වාෂ්පයිල් සංසටකයක් වෙන් කර ගැනීමට හාගික ආසවනය යොදා ගත හැකි බව සඳහන් කරයි

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- සම්පූර්ණයෙන් මිශ්‍රවන ද්‍රව-ද්‍රව පද්ධති කිපයක් සඳහා නිදුසුන් සපයන්න.
- සමතුලිතතාව හා වාලක විද්‍යාව පිළිබඳ මූල ධර්ම සලකම්න් ද්ව්‍යාංගී ආචාර්යක් සඳහා රඳාල් නියමය ව්‍යුත්පන්න කරන්න.
- සුදුසු උදාහරණ යොදා ගනිමින් පරිපූර්ණ ආචාර්යක් යන්න අරථ දක්වන්න.
- වාෂ්ප පිඩින - සංයුති ප්‍රස්ථාර යොදා ගනිමින් රඳාල් නියමයෙන් දන අපගමන හා සාමාන්‍ය අපගමන පෙන්වන ද්ව්‍යාංගී ආචාර්ය පිළිබඳ ව පැහැදිලි කිරීම සිදු කරන්න.
- රඳාල් නියමය හාවිතයෙන් ද්‍රව කළාපයේ හා වාෂ්ප කළාපයේ සංයුති ගණනය කිරීමට සලස්වන්න.
- සරල ආසවනයේ හා හාගික ආසවනයේ සිද්ධාන්ත පැහැදිලි කරන්න.
- හාගික ආසවනය පැහැදිලි කිරීම සඳහා උපදෙස්ව සංයුති කළාප රුප සටහන් අදින්න.

අැගයිම් හා තක්සේරුකරණය:

- දෙන ලද ද්ව්‍යාංගී ආචාර්ය සඳහා නිවැරදි වාෂ්ප පිඩින - සංයුති රුප සටහන් අදිමට අැති හැකියාව අගයන්න.

උදාහරණ

1. හෙක්සේන් හා හෙප්ටෙටින්
2. එතනොෂ්ල් හා බෙන්සින්
3. ක්ලොරොයෝම් හා ඇසිටෝන්

Draft

- නිපුණතා මට්ටම 12:7 : සම්පූර්ණයෙන් අමිශු ඉව පද්ධති දෙකක යම් ඉව්‍යයක් ව්‍යාප්ත වීම පිළිබඳ ව විමර්ශනය කරයි.
- | | |
|--------------|---|
| කාලවිෂේෂ ගණන | : 09 |
| ඉගෙනුම් එල | : <ul style="list-style-type: none"> පූර්ණ අමිශු ඉව පද්ධති සඳහා නිදසුන් ඉදිරිපත් කරයි. $\text{CCl}_4/\text{H}_2\text{O}$, $\text{CHCl}_3/\text{H}_2\text{O}$, $\text{C}_6\text{H}_6/\text{H}_2\text{O}$ ව්‍යාප්ති සංගුණකය (K_D) පැහැදිලි කරයි. නර්තනස්වී ව්‍යාප්ති නියමය යෙදීම සඳහා අවශ්‍යතා සඳහන් කරයි. K_D භාවිත කරමින් ගැටලු විසඳයි. ඡලයේ හා බිජුටතෙන්ල් අතර එකත්වා ඇමුලයේ ව්‍යාප්ති සංගුණය පරීක්ෂණාත්මක ව නිර්ණය කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- පූර්ණ අමිශු ඉවන සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න.
- අමිශු ඉවක දෙකක් අතර ව්‍යාප්ත වී ඇති යම් කිසි ඉව්‍යයක් සඳහා ව්‍යාප්ති සංගුණකය සූදුසු උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කරන්න.
- දෙන ලද දත්ත භාවිත කර ව්‍යාප්ති සංගුණතය K_D ට අදාළ ගැටලු විසඳීමට සලස්වන්න.
- නර්තනස්වී ව්‍යාප්ති නියමය යෙදීමට සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන් කරන්න.

අදාළ පරීක්ෂණ:

- ඡලය හා 2-බිජුටතෙන්ල් අතර එකත්වා ඇමුලයේ ව්‍යාප්ති සංගුණකය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

අැගසිම් හා තක්සේරුකරණය:

- දෙන ලද දත්ත භාවිත කර K_D මත පදනම් වූ ගැටලු විසඳීමට ඇති ගැකියාව අගයන්න.

Draft

ඒකකය 13	: විද්‍යුත් රසායනය
නිපුණතාව 13.0	: විද්‍යුත් රසායනික පද්ධතිවල ප්‍රායෝගික වැදගත්කම විමර්ශනය කරයි
නිපුණතා මට්ටම 13:1	: ජලිය දාවණයේ ඇති ද්‍රව්‍යවල ස්වභාවය හා සන්දුරුය පිළිබඳ ව අවබෝධය ලබනු මස් සේ සන්නායකතාව හාවිත කරයි.
කාලවිශේද ගණන	: 04
ඉගෙනුම් එල	: <ul style="list-style-type: none"> • ප්‍රබල විද්‍යුත් විවිධේදා, දුබල විද්‍යුත් - විවිධේදා හා විද්‍යුත් අවවිශේදා යන පද සඳහන් කරයි. • ජලිය මාධ්‍යයේ ප්‍රබල විද්‍යුත් විවිධේදා, දුවිල විද්‍යුත් විවිධේදා හා විද්‍යුත් අවවිශේදා සඳහා නිදුසුන් සඳහන් කරයි. • ධාරාව ගෙන යන අංශු සවල අයන හා සවල ඉලෙක්ට්‍රොනික ඇයුරින් විද්‍යුත් සන්නායක හා අයනික සන්නායක සසඳයි. • විද්‍යුත් විවිධේදායක් හරහා විද්‍යුත් ධාරාවක් ගැලීමට ඉලෙක්ට්‍රොනික දෙක ම අසල ඉලෙක්ට්‍රොනික ප්‍රතික්‍රියා සිදුවිය යුතු බව ප්‍රකාශ කරයි. • ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාව යන පද අර්ථ දක්වයි. • සන්නායකතාව හා සන්නායතාව යන පද අර්ථ දක්වයි. • විද්‍යුත් විවිධේදායක දාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක සඳහන් කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- විද්‍යුත් විවිධේදාය, විද්‍යුත් අවවිශේදාය, ප්‍රබල විද්‍යුත් විවිධේදාය යන පද සුදුසු උදාහරණ දෙමින් හඳුන්වන්න.
- විද්‍යුතය සන්නයනය වීමට අවශ්‍ය සවල ඉලෙක්ට්‍රොනික හා සවල අයන යොදා ගනීමින් ධාරාව සන්නයනය වීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න.
- විද්‍යුත් විවිධේදායක් හරහා ධාරාවක් සන්නයනය වීම සඳහා ඉලෙක්ට්‍රොනික දෙකෙහි ම ප්‍රතික්‍රියා සිදුවිය යුතු බව ප්‍රකාශ කරන්න.
- ප්‍රතිරෝධය, ප්‍රතිරෝධතාව, සන්නයනය හා සන්නයකතාව යන පදවල අර්ථ දක්වන්න.
- විද්‍යුත් විවිධේදා දාවණයක සන්නයකතාව කෙරෙහි බලපාන සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න. (සාන්දුරුය, උෂ්ණත්වය විද්‍යුත් විවිධේදායේ ස්වභාවය)
- විවිධ ජල නියයිවල සන්නයකතා සන්සන්දනය කිරීමට දෙන ලද දත්ත හාවිත කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද රසායනික ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විවිධේදා, දුබල විද්‍යුත් විවිධේදා හා විද්‍යුත් අවවිශේදා ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අයයන්න.
- ඉහත ද්‍රව්‍ය අයනික සන්නයක හා විද්‍යුත් සන්නයක ලෙස වෙන් කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

Draft

- | | |
|--------------------|---|
| නිපුණතා මට්ටම 13:2 | : සමතුලිතතාවේ ඇති ඉලක්ටෝඩ් හා ඒවාට අදාළ ප්‍රතිත්‍යා |
| කාලවීමේද ගණන | : 06 |
| ඉගෙනුම් එල | <ul style="list-style-type: none"> • ලෝහ - ලෝහ අයන ඉලක්ටෝඩ්යක් කටුසටහන් අදියි. • නිදුසුන් දෙමින්, සූලබ ලෝහ-ලෝහ අයන ඉලක්ටෝඩ්වල ඉලක්ටෝඩ් ප්‍රතිත්‍යා ලියා දක්වයි. • ඉලක්ටෝඩ් / විදුත් - විවිධේදා අතුරු මුහුණතේ දී ඉලක්ටෝඩ්ය හා එකී දාවණය අතර විහව අන්තරයක් ඇතිවන අයුරු විස්තර කරයි. • විවිධ වර්ගයේ ඉලක්ටෝඩ් රුපසටහන් ඇසුරින් විදාහ දක්වයි. (වායු ඉලක්ටෝඩ්, ලෝහ-ලෝහ අයන ඉලක්ටෝඩ්, රෙඛාක්ස් ඉලක්ටෝඩ්) • විවිධ වර්ගයේ ඉලක්ටෝඩ් සඳහා ප්‍රතිවර්ත්තා ඉලක්ටෝඩ් ප්‍රතිත්‍යා ලියයි. • සම්මත ඉලක්ටෝඩ්ය අර්ථ දක්වයි. • සම්මත අංකනයෙන් තොරතුරු නිරුපණය කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ලෝහ - ලෝහ අයන ඉලක්ටෝඩ්යක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
 - සුදුසු උදාහරණ හාවිත කර ලෝහ - ලෝහ අයන ඉලක්ටෝඩ් කටු සටහන් කරන්න.
 - සම්මත ලෝහ - ලෝහ අයන ඉලක්ටෝඩ්ය අර්ථ දක්වන්න.
 - ලෝහය හා විදුත් විවිධේදා දාවණය අතර විහව අන්තරයක් හට ගන්නා අන්දම හා එහි සාපුරු විහවය මැනීය නොහැකි විම පිළිබඳ ව සාකච්ඡා කරන්න.
 - ඉලක්ටෝඩ්වල විහව අන්තරය සාපුරු ව මැනීමට නොහැකි විමට හේතු පැහැදිලි කරන්න.
 - සම්මත තත්ත්ව දක්වමින් සම්මත ඉලක්ටෝඩ් අර්ථ දක්වන්න.
 - විවිධ වර්ගවල ඉලක්ටෝඩ් හැඳුන්වා දෙන්න.
- (ලෝහ - අදාළවා ලවණ ඉලක්ටෝඩ් වායු ඉලක්ටෝඩ් (O_2 , H_2 , Cl_2) රෙඛාක්ස් ඉලක්ටෝඩ්)
- සුදුසු උදාහරණ හාවිත කර ඉහත ඉලක්ටෝඩ් සාදා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
 - ඉහත ඉලක්ටෝඩ් සඳහා අර්ථ ඉලක්ටෝඩ් ප්‍රතිත්‍යා ලියන ආකාරය පැහැදිලි කරන්න.
 - ඉලක්ටෝඩ්යක සම්මත අංකනය යන්න අර්ථ දක්වන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද විවිධ වර්ගයේ ඉලක්ටෝඩ් සඳහා කටු සටහන් ඇදීම සම්මත අංකනය සඳහන් කිරීම හා අර්ථ ඉලක්ටෝඩ් ප්‍රතිත්‍යා ලිවීමට ඇති හැකියාව අගයන්න.

Draft

- | | |
|-------------------------|--|
| නිපුණතා මට්ටම 13:3 | : විද්‍යුත් රසායනික කෝෂවල ගුණ නිරණය කරයි. |
| කාලවේදී ගණන ලැබෙනුම් එල | : 15 |
| | <ul style="list-style-type: none"> • දුව සන්ධිය, ලවණ සේතුව/ විහේදකය යන ඒවායේ කාර්යය සඳහන් කරයි. • දුව සන්ධියක් සහිත හා රහිත කෝෂ වලට නිදුසුන් දක්වයි. • ඉලෙක්ට්‍රොචියක ඉලෙක්ට්‍රොචිය විහවය විස්තර කරයි. • සැසැලුම් ඉලෙක්ට්‍රොචියක් ලෙස සම්මත හයිඩ්රජන් ඉලෙක්ට්‍රොචිය හඳුන්වා දෙයි. • ඉලෙක්ට්‍රොචියක සම්මත ඉලෙක්ට්‍රොචිය විහවය අර්ථ දක්වයි. • සම්මත ඉලෙක්ට්‍රොචිය විහවය මතින ආකාරය පැහැදිලි කරයි. • ඉලෙක්ට්‍රොචිය විහවයට බලපාන සාධක සඳහන් කරයි. • ප්‍රායෝගික සැසැලුම් ඉලෙක්ට්‍රොචිය ලෙස සිල්වර - සිල්වර ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රොචිය සඳහන් කරයි. • රුප සටහන් ආධාරයෙන් විද්‍යුත් රසායනික කෝෂ සඳහා නිදුසුන් සපයයි. • විද්‍යුත් රසායනික කෝෂයක සම්මත අංකනය ඉදිරිපත් කරයි. • ඉලෙක්ට්‍රොචිවලින් සමන්විත සරල විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රොචිය ප්‍රතික්‍රියා ලියා දක්වයි. • විද්‍යුත්ගාමක බලය අර්ථ දක්වයි. • විද්‍යුත්ගාමක බලයට අදාළ සරල ගැටලු විසඳයි. • විද්‍යුත්ගාමක බලය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි. • එදිනෙදා හාවිත කරන ප්‍රායෝගික විද්‍යුත් රසායනික කෝෂ සඳහා උදාහරණ සපයයි (ලෙක්ලාන්ව් කෝෂය, බැනියල් කෝෂය, ර්යම් අම්ල ඇකිපුම්ලේටරය). • බැනියල් කෝෂයේ රුප සටහන අදියි. • සම්මත ඉලෙක්ට්‍රොචිය විහව උපයෝගී කර ගනීමින් විද්‍යුත් රසායනික ග්‍රේනීය ගොඩනගයි. • ලෝහ, විද්‍යුත් රසායනික ග්‍රේනීයේ දරන ස්ථානය හා ඒවායේ පැවැත්ම, තිස්සාරණ කුම හා රසායනික ගුණ අතර ඇති සම්බන්ධතා විස්තර කරයි. • සුලඟ ලෝහ කීපයක් විද්‍යුත් රසායනික ග්‍රේනීයේ පවතින සාලේෂ්කෝෂ ස්ථානය පරීක්ෂණාත්මකව නිරණය කරයි. • සම්මත $\text{Ag(s)}/\text{AgCl(s)}/\text{Cl}^-(aq)$ ඉලෙක්ට්‍රොචිය පිළියෙළ කරයි. |

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ඉලෙක්ට්‍රොඩියක ඉලෙක්ට්‍රොඩි විභවය අරථ දක්වන්න.
- සම්මත හයිඩ්‍රිජන් ඉලෙක්ට්‍රොඩිය යන්න අරථ දක්වන්න.
- සැසඳුම් ඉලෙක්ට්‍රොඩියක් ලෙස, සම්මත හයිඩ්‍රිජන් ඉලෙක්ට්‍රොඩියයේ ඇති වැදගත්කම සඳහන් කරමින් එම ඉලෙක්ට්‍රොඩිය රුප සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න.
- ඉලෙක්ට්‍රොඩියක සම්මත ඉලෙක්ට්‍රොඩි විභවය E^0 යන්න අරථ දක්වන්න.
- සම්මත හයිඩ්‍රිජන් ඉලෙක්ට්‍රොඩි හාවිත කර සම්මත ඉලෙක්ට්‍රොඩි විභවය මතින ආකාරය පැහැදිලි කරන්න.
- සම්මත ඉලෙක්ට්‍රොඩි විභවය කෙරෙහි බලපාන සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- සම්මත හයිඩ්‍රිජන් ඉලෙක්ට්‍රොඩිය වෙනුවට යොලාගත හැකි ප්‍රායෝගික සැසඳුම් ඉලෙක්ට්‍රොඩියක් ලෙස සිල්වර - සිල්වර ක්ලොරයිඩ් ඉලෙක්ට්‍රොඩියයේ ව්‍යුහය ඉදිරිපත් කරන්න.
- විද්‍යුත් රසායනික කේංශයක් සාදා ගන්නා ආකාරය හා එය රුප සටහනක් මගින් නිරුපණය කරන ආකාරය පැහැදිලි කරන්න.
- දුව සන්ධියක් ඇති හා දුව සන්ධියක් නැති විද්‍යුත් රසායනික කේංශ පිළිබඳ ව විස්තර කරන්න.
- විද්‍යුත් රසායනික කේංශවල ඇනෙක්ඩියේ දී හා කැනෙක්ඩියේ දී සිදු වන ඉලෙක්ට්‍රොඩි ප්‍රතිඵියා ලියා දක්වන්න.
- තිදුෂන් කිහිපයක් ඉදිරිපත් කරමින් විද්‍යුත් රසායනික කේංශයක සම්මත අංකනය හඳුන්වා දෙන්න.
- $E_{all}^0 = E^0$ (කැනෙක්ඩිය) - E^0 (ඇනෙක්ඩිය) හා යන සම්කරණය ඉදිරිපත් කර විද්‍යුත් රසායනික කේංශයක සම්මත විද්‍යුත් ගාමක බලය යන පදය හඳුන්වා දෙන්න.
- විවිධ විද්‍යුත් රසායනික කේංශවල E_{cell} අගයයන් සන්සන්දිතය කරන්න.
- විවිධ ඉලෙක්ට්‍රොඩිවල විභව සැලකිල්ලට ගෙන විද්‍යුත් රසායනික ශේෂීය ගොඩ නාගන ආකාරය පැහැදිලි කරන්න.
- විද්‍යුත් රසායනික ශේෂීයයේ ලෝහ හා අලෝහ පිහිටන ස්ථානය සහ ඒවායේ නිස්සාරණ ක්‍රම අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ව විස්තර කරන්න.

අදාළ පරික්ෂණ:

- සුලභව පවතින ලෝහ කිහිපයක් විද්‍යුත් රසායනික ශේෂීයයේ පවතින ස්ථානය පරීක්ෂණයක් ව නිර්ණය කිරීම.
- සම්මත $\text{Ag(s)}/\text{AgCl(s)}/\text{Cl}^-(aq)$ ඉලෙක්ට්‍රොඩිය පිළියෙල කිරීම.

Draft

අැගයීම් හා තක්සේරුකරණය:

- පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ලබා දීම මගින් විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ ව ලබා ඇති දැනුම අගයන්න.
- ලදාහරණ:- Zn හා Mg ඉලෙක්ට්‍රොඩ් යොදා ඇති විද්‍යුත් රසායනික කෝෂය සලකන්න. (Zn හා Mg වල E° අගයන් දෙන්න)
1. ඉහත කෝෂයේ සම්මත අංකනය ලියන්න.
 2. එහි ඇනෝඩයේ හා කැනෝඩයේ සිදුවන අර්ථ කෝෂ ප්‍රතික්‍රියා ලියන්න.
 3. සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න.
 4. කෝෂයේ සාණ අගුර කුමක් ද?
 5. කෝෂයේ දන අගුර කුමක් ද?
 6. E° cell ගණනය කරන්න.

නිපුණතා මට්ටම 13:4 : විද්‍යුත් විවිධේදන ක්‍රියාවලියේ දී සපිරිය යුතු අවශ්‍යතා හඳුනා ගනිමින් ගැරෙඩි නියමය හාවිත කර අදාළ ගණනය කිරීම් සිදු කරයි.

කාලවිධේදන ගණන : 08

- ඉගෙනුම් එල :
- විද්‍යුත් විවිධේදනය යන්නට අර්ථ දක්වයි.
 - විද්‍යුත් විවිධේදනය මූලධර්ම විස්තර කරයි.
 - සරල විද්‍යුත් විවිධේදන පද්ධතිවල එල ප්‍රරෝක්තනය කරයි.
 - ගැරෙඩි නියතය මත පදනම් වූ සරල ගැටලු විසඳයි.

Draft

ජාංචිම සැලසුම් සඳහා උපදෙස් :

- විද්‍යුත් විවිධේදනය යන පදය අර්ථ දක්වන්න.
- විද්‍යුත් විවිධේදනය සම්බන්ධ මූලධර්ම සාකච්ඡා කරන්න.
- සක්‍රීය හා අක්‍රීය ඉලෙක්ට්‍රොඩ යොදා ගනිමින් සිදු කරන විවිධ වර්ගයේ විද්‍යුත් විවිධේදන පද්ධති පැහැදිලි කරන්න.
 - විලින දාවන විද්‍යුත් විවිධේදනය. ($\text{NaCl} (\text{l})$)
 - ජ්ලිය දාවනවල විද්‍යුත් විවිධේදනය. ($\text{NaCl} (\text{aq})$ හා $\text{CuSO}_4(\text{aq})$ දාවන වෙන වෙන ම Cu ඉලෙක්ට්‍රොඩ යොදා ගනිමින්)
- විද්‍යුත් විවිධේදනයෙන් ලැබෙන එල ප්‍රරෝක්තනය කරන අයුරු සාකච්ඡා කරන්න.
- විද්‍යුත් විවිධේදනය සම්බන්ධ ගැටලු විසඳීමට ගැරෙඩි නියමය හාවිත කරන අයුරු පැහැදිලි කරන්න.

අැගයීම් හා තක්සේරුකරණය:

- දෙන ලද විද්‍යුත් විවිධේදන ක්‍රියාවලින් මගින් ලබා ගත හැකි එල ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.
- ගැරෙඩි නියම යොදා ගනිමින් විද්‍යුත් විවිධේදනයේ දී විසර්ථනය වන මුළ ද්‍රව්‍යන්ගේ ස්කන්ධ ගණනය කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

Draft

ඒකකය 14	: කරමාන්ත සහ පරිසර දූෂණය
නිපුණතාව 14.0	: මූලධර්මවල භාවිතය අවබෝධ කර ගැනීමටත්, කරමාන්ත ආග්‍රිත දූෂක හඳුන්වා ගැනීමටත් තෝරා ගත් රසායනික කරමාන්ත විමර්ශනය කරයි.
නිපුණතා මට්ටම 14:1	: 'S' ගොනුවේ මූල ද්‍රව්‍ය හා සංයෝග කාර්මික ව නිෂ්පාදනය සහ ඒවායේ භාවිත විමර්ශනය කරයි.
කාලවිශේෂ ගණන	: 11
ඉගෙනුම් එල	• රසායනික කරමාන්තයක් සැලසුම් කිරීමේ දී සැලකිය යුතු මූලික සාධක ලැයිස්තු ගත කරයි. • කරමාන්තයකට අමුදව්‍ය තෝරා ගැනීමේ දී සැලකිය යුතු සාධක විස්තර කරයි. • මැග්නිසියම්, සේංචියම් හයිමේවාක්සයිඩ් (පටල කේෂ ක්‍රමය), සබන් හා සේංචියම් කාබනේවී (සොල්වේ ක්‍රමය) යන ද්‍රව්‍යවල නිෂ්පාදනයට අදාළ රසායනික මූලධර්ම විස්තර කරයි. • සබන්වල ගුණාත්මක බව රක ගැනීමට අනුගමනය කළයුතු පිළිවෙත් විස්තර කරමින් විද්‍යාගාරයේ දී සබන් නියැදියක් පිළියෙළ කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- අප අවට පරිසරයේ රසායනික කරමාන්ත ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට සාකච්ඡාවක් ගොඩ නගන්න.
- වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති රසායනික කරමාන්ත පිළිබඳ ව විමසන්න.
- රසායනික කරමාන්තයක් සැලසුම් කිරීමේ දී සලකා බැලිය යුතු සාධක පිළිබඳ සාකච්ඡා කරන්න.
- කරමාන්තයක් සඳහා ස්වාභාවික අමුදව්‍ය තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක විස්තර කරන්න.
- අමුදව්‍යයක් ලෙස මූහුදු ජලය භාවිත කර NaCl නිෂ්පාදනයේ දී ලැබෙන බිටර්න් දාවණය මගින් Mg නිස්සාරනය කිරීමේ ක්‍රමය (ඩ්‍රිංක් ක්‍රමය) හා එයට අදාළ හොතික රසායනික මූලධර්ම පැහැදිලි කරන්න.
- Mg වල ප්‍රයෝගන ලැයිස්තුගත කරන්න.
- පටල කේෂ මගින් NaOH නිෂ්පාදන කිරීමේ ක්‍රමය හා එහි හොත - රසායනික මූලධර්ම පැහැදිලි කරන්න.
- NaOH හා NaOH නිෂ්පාදනයේ ලැබෙන අතුරුත්වල ප්‍රයෝගන ලියා දක්වන්න.
- සොල්වේ ක්‍රමය මගින් Na_2CO_3 නිෂ්පාදනය කිරීමේ ක්‍රමය හා එහි හොතිරසායනික මූලධර්ම පැහැදිලි කරන්න.
- Na_2CO_3 වල ප්‍රයෝගන සඳහන් කරන්න.
- Na_2CO_3 නිෂ්පාදනයේ දී ලැබෙන අතුරු එල නැවත භාවිත කිරීමේ වැදගත්කම ඉදිරිපත් කරන්න.
- සබන් නිෂ්පාදනයේ පියවර හා එහි හොත - රසායනික මූලධර්ම පැහැදිලි කරන්න.
- සබන් නිෂ්පාදනයේ දී ලැබෙන අතුරු එලයක් වන ග්ලිසරෝල්වල ප්‍රයෝගන ඉදිරිපත් කරන්න.

අදාළ පරීක්ෂණ:

- රසායනාගාරයේ දී සබන් සාම්පලයක් සැදීම.

අැගයිම් හා තක්සේරුකරණය:

- කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස අධ්‍යයනය කරන ලද සියලු ම කර්මාන්ත සම්බන්ධ කර ගැලීම් සටහනක් නිර්මාණය කිරීමට ඇති හැකියාව අගයන්න.

Draft

Draft

නිපුණතා මට්ටම 14:2	: p ගොනුවේ මූලධ්‍රව්‍යවල අඩිංගු සංයෝගවල නිෂ්පාදනය හා ප්‍රයෝගන විමර්ශනය කරයි.
කාලවිශේෂ ගණන ඉගෙනුම් එල	: 08
	: • ඇමෝෂ්නියා, නයිට්‍රික් අම්ලය හා සල්භියුරික් අම්ලය යන සංයෝගවල නිෂ්පාදනයට අදාළ හොත-රසායනික මූලධර්ම හාවිත කරමින් ඒවායේ නිෂ්පාදනය හා ප්‍රයෝගන විස්තර කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- හේබර් ක්‍රමය මගින් ඇමෝෂ්නියා නිෂ්පාදනය සිදු කරන ක්‍රමය හා එහි හොත - රසායනික මූලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න.
- ඇමෝෂ්නියාවල ප්‍රයෝගන සඳහන් කරන්න.
- ඔස්ට්‍රේලියා ක්‍රමය මගින් HNO_3 අම්ලය නිෂ්පාදනය සිදු කරන ක්‍රමය හා එහි හොත - රසායනික මූලධර්ම සාකච්ඡා කරන්න.
- HNO_3 අම්ලයේ ප්‍රයෝගන සඳහන් කරන්න.
- ස්ථාන ක්‍රමය මගින් H_2SO_4 අම්ලය නිපදවීමේ ක්‍රමය සහ එහි හොත - රසායනික මූලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න.
- H_2SO_4 අම්ලයේ ප්‍රයෝගන සඳහන් කරන්න.

අැගසිම් හා තක්සේරුකරණය:

- H_2, N_2 සහ O_2 අමුද්‍රව්‍ය ලෙස හාවිත කරමින් NH_4NO_3 සාම්පලයක් සංස්ශේෂණය කරන ආකාරය දැක්වීමට අදාළ තුළිත රසායනික සමිකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න. (එහි දී ඔහු ඉහත උගත් කරමාන්ත පිළිබඳ දැනුම උපයෝගී කර ගන්න)

නිපුණකා මට්ටම 14:3 : d ගොනුවේ මූලදෙවුත්වල හා ඒවායේ සංයෝගවල නිෂ්පාදනය හා ප්‍රයෝගන විමර්ශනය කරයි.

කාලවිශේද ගණන : 04

- ඉගෙනුම් එල :
- වසිවේනියම් ඔක්සයිඩ්වල නිෂ්පාදනය සහ රේට පදනම් වන හොඨ - රසායනික මූලධර්ම විස්තර කරයි.
 - වසිවේනියම් බියෝක්සයිඩ්වල ප්‍රයෝගන විස්තර කරයි.
 - ධාරා උෂ්මකය හාවත කරමින් යකඩ නිස්සාරනයේ හොඨ රසායනික මූලධර්ම විස්තර කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- ශ්‍රී ලංකාවේ ඇති Ti ප්‍රහව හා ඒවා ඇති ස්ථාන පිළිබඳ ව විමසන්න.
- රුටයිල් මගින් TiO_2 නිෂ්පාදනය කිරීමට අදාළ ප්‍රධාන පියවර පැහැදිලි කර TiO_2 හි ප්‍රයෝගන සඳහන් කරන්න.
- යකඩ නිස්සාරණයේ ප්‍රධාන පියවර පැහැදිලි කරන්න.
- යකඩවල ප්‍රයෝගන සඳහන් කරන්න.

අශ්‍රේණීම් හා තක්සේරුකරණය:

- එදිනෙදා ජීවිතයේ දී Ti හා ආක්‍රිත සංයෝගවල ප්‍රයෝගන ලියා දක්වීමට ඇති හැකියාව අගයන්න.

Draft

- නිපුණතා මට්ටම 14:4 : බහු අවයවක ද්‍රව්‍යවල රසායනය විමර්ශනය කරයි.
- කාලවිශේෂ ගණන : 08
- ඉගෙනුම් එල : • බහුඅවයවක, ඒකඡාවක හා පුනරාවර්තන ඒකකය හඳුන්වයි.
 • නිදුසුන් ඇසුරින් බහු අවයවක, ස්වාභාවික හා කෘතිම ලෙස වර්ගීකරණය කරයි.
 • බහුඅවයවිකරණ ප්‍රතික්‍රියා වර්ගය අනුව බහු අවයවක වර්ගීකරණය කරයි.
 • දෙන ලද නිදුසුන්වල වුළුහය (ඒක අවයවකය, බහු අවයවකය හා පුනරාවර්ති ඒකකය) ගුණ හා ප්‍රයෝගන හඳුනා ගනියි.
 • ජ්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය හා ඒවායේ පාරිසරික ආවරණ විස්තර කරයි.
 • ස්වාභාවික රබරවල වුළුහය, ගුණ හා ප්‍රයෝගන විස්තර කරයි.
 • රබර වල්කනයිස් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරයි.
 • රබර කැටී ගැසීමේ ක්‍රියාවලිය හා එය වැළැක්විය හැකි ආකාරය පැහැදිලි කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- එදිනෙදා ජ්විතයේ දී හාවිත කරන බහු අවයවික පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
- එම බහු අවයවික විවිධ ආකාරයේ නිරණයකවලට අනුව බෙදා වෙන් කිරීමට සලස්වන්න.
- ඒක අවයවිකය හා පුනරාවර්තන ඒකකය පැහැදිලි කරමින් බහු අවයවික හඳුන්වා දෙන්න.
- පිළියෙළ කරගන්නා ක්‍රමය අනුව සියලු ම කෘතිම බහු අවයවික ආකලන බහු අවයවික හා සංසනනය බහු අවයවික ලෙස වර්ගීකරණය කරන්න.
- අදාළ ප්‍රතික්‍රියා යොදා ගනිමින් ආකලන බහු අවයවික (පොලිතින්, පොලිටෝලෝන්, පොලි ස්ට්‍රීන්, PVC) හඳුන්වා දෙන්න.
- අදාළ ප්‍රතික්‍රියා දක්වමින් සංසනන බහු අවයවික ලෙස තායිලෝන් හා පොලිඩ්‍රේප හඳුන්වා දෙන්න.
- ක්‍රිමාන බහු අවයවියකට නිදුසුනක් ලෙස බෙක්ලයිටි වුළුහය ඉදිරිපත් කරන්න.
- ඉහත සඳහන් කරන ලද බහු අවයවිකවල ප්‍රයෝගන සඳහන් කරන්න.
- ආකලන ද්‍රව්‍ය පිළිබඳ ව සාකච්ඡා කරන්න (පිරවුම්, වර්ණක, ගිනි ප්‍රතිරෝධී ද්‍රව්‍ය).
- බහු අවයවික හාවිතයෙන් සිදුවන පාරිසරික බලපැම සාකච්ඡා කරන්න.
- ස්වාභාවික බහු අවයවිකයක් ලෙස ස්වාභාවික රබර හඳුන්වා දෙන්න.
- රබරවල වුළුහය යොදා ගනිමින් එහි ප්‍රත්‍යාස්ථාව පැහැදිලි කරන්න.
- රබරවල යාන්ත්‍රික ගුණ වැඩිකරන ක්‍රමයක් ලෙස වල්කනයිස් කිරීම පිළිබඳ ව පැහැදිලි කරන්න.
- රබර කිරීම සංයුතිය, කැටී ගැස්ස වීමේ ක්‍රම සහ කැටී ගැසීම වළක්වන අයුරු ඉදිරිපත් කරන්න.

- රබර් කිරී කැටී ගැස්ස වීම මගින් සන රබර් ලබා ගන්නා බව අවධාරණය කරන්න.

අැගසීම් හා තක්සේරුකරණය:

- පොලිතින්, PVC, වෙශ්ලෝන් ආදී බහු අවයවිකවල ඒක අවයවික පූනරාවර්තන ඒකක,
බහු අවයවික හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
- බහු අවයවිකවල ප්‍රයෝගන ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.

Draft

Draft

නිපුණතා මට්ටම 14:5	: ද්‍රව්‍යයේ පදනම් කරගත් ඇතැම් රසායනික කර්මාන්ත විමර්ශනය කරයි.
කාලවිෂේෂ ගණන ඉගෙනුම් එල	: <ul style="list-style-type: none"> : 12 • අමුලව්වල පුනර්ජනනීය ප්‍රහවයක් ලෙස ගාක පිළිබඳව විස්තර කරයි. • ග්‍රැකොස් මගින් එතනොළ් හා විනාකිරි නිෂ්පාදනවලට අදාළ ප්‍රතික්‍රියා ලියා දක්වයි. • ජේව බිසල් නිෂ්පාදනය විස්තර කරයි. • සගන්ධ තෙල් ගාකවලින් නිස්සාරණය කර ගන්නා සංකීර්ණ, වාෂ්පයිලි සංයෝග ලෙස විස්තර කරයි. සගන්ධ තෙල්, නිස්සාරණයේ දී හාවිත කෙරෙන මූලධර්ම පැහැදිලි කරයි. • එතනොළ්, විනාකිරි, සගන්ධ තෙල් හා බිසල්වල ප්‍රයෝගන ප්‍රකාශ කරයි. • විද්‍යාගාරයේ දී කුරුදු කොළවලින් කුරුදු තෙල් නිස්සාරණය කරයි. • විද්‍යාගාරයේ දී ජේව බිසල් සාම්පලයක් පිළියෙළ කරයි. • විද්‍යාගාරයේ දී විනාකිරිවල ඇසිටික් අම්ල ප්‍රතිශතය නිර්ණය කරයි.

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- පැළැටි මගින් නිස්සාරණය කර ගත හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳ ව ලබා ගෙන ඇති පෙර දැනුම විමසන්න.
- පැළැටි යනු පුනර්ජනනය කළ හැකි අමු ද්‍රව්‍යයන් බව අවධාරණය කරන්න.
- එතනොළ් හා විනාකිරි පිළියෙළ කර ගැනීමට යොදා ගත හැකි ගාබ පිළිබඳ ව විමසන්න.
- අදාළ රසායනික ප්‍රතික්‍රියා යොදා ගනීමින් එතනොළ් හා විනාකිරි නිපද්‍රීමට අදාළ පියවරවල් පැහැදිලි කරන්න.
- ගාක ද්‍රව්‍ය හාවිත කරමින් ජේව බිසල් නිෂ්පාදන කරන ආකාරය පැහැදිලි කරන්න.
- අනාගතයේ ඇති විය හැකි ඉවත් වන අරුමුදයට පිළියමක් ලෙස ඒව බිසල්වල වැඩගත්කම සාකච්ඡා කරන්න.
- කුරුදු කොළ හාවිත කර කුරුදු තෙල් නිස්සාරණය කිරීමට යොදා ගන්නා පුමාල ආසවන ක්‍රමය පැහැදිලි කරන්න.
- සගන්ධ තෙල් විවිධ වර්ගයේ වාෂ්පයිලි සංසටක අඩංගු මිශ්‍රණයක් ලෙස සැලකිය හැකි බව අවධාරණය කරන්න.
- සගන්ධ තෙල්වල ප්‍රයෝගන පැහැදිලි කරන්න.

අදාළ පරීක්ෂණ:

- ඩුමාල ආසවනය හාවිත කර කුරුදු කොළ මගින් කුරුදු තෙල් සාම්පලයක් නිස්සාරණය කිරීම.
- විනාකිරී සාම්පලයක ඇති ඇසිටික් අම්ල ප්‍රතිගතය නිර්ණය කිරීම.
- ජෙව බීසල් සාම්පලයක් පිළියෙළ කිරීම.

අැගයීම් හා තක්සේරුකරණය:

Draft මහත දී ඇති ආකාරයේ ප්‍රශ්නයක් ලබා දීම මගින් විනාකිරී සාම්පලයක ඇති CH_3COOH සාන්දුණය ගණනය කිරීමට ඇති භැංකියාව අගයන්න.

නිදසුන -

දෙන ලද විනාකිරී සාම්පලයක දී ඇති උෂ්ණත්වයේ දී සනත්වය 1.05 g cm^{-3} වේ. ඉන් 25.00 cm^3 ගෙන 250 cm^3 දක්වා තනුක කිරීමෙන් ලැබෙන දාවණයෙන් 25.00 cm^3 ක් ගෙන 0.1 mol dm^{-3} NaOH දාවණයක් සමඟ අනුමාපනය කරන ලදී. බියුරටුව පාඨාංකය 16.0 cm^3 ක් විය.

1. විනාකිරී සාම්පලයක් ඇති CH_3COOH සාන්දුණය ගණනය කරන්න.
2. එම සාම්පලයේ ඇති අම්ල ප්‍රතිගතය ගණනය කරන්න.
3. මෙම අනුමාපනය සඳහා සුදුසු දරුණුකයක් සඳහන් කරන්න.

Draft

- | |
|--|
| නිපුණතා මට්ටම 14:6 : කාර්මික නිකුතු විසින් සිදු කෙරෙන වායු දූෂණයේ රසායනය
කාලවිශේද ගණන : 07
කුගේනුම් එල : • වා තත්ත්ව හා ජල තත්ත්ව පරාමිති තම් කරයි.
• අම්ල වැසි පිළිබඳ රසායනය සහ එමගින් පරිසරයට ඇතිවන බලපෑම පැහැදිලි කරයි.
• ප්‍රකාශ රසායනික බුමිකාව පිළිබඳ රසායනය හා එමගින් පරිසරයට ඇතිවන බලපෑම පැහැදිලි කරයි.
• ඕසේන් ස්තරය ක්‍රියාව්ම හා එහි පාරිසරික බලපෑම පැහැදිලි කරයි.
• හරිතාගාර ආවරණය හා ගෝලිය උණුසුම පිළිබඳ රසායනය හා ඒවායේ පාරිසරික බලපෑම කරයි.
• වායු දූෂණය අවම කිරීමට අවශ්‍ය ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග විස්තර කරයි. |
|--|

පාඨම් සැලසුම් සඳහා උපදෙස් :

- SO_x , NO_x , CO_x , C_xH_x , හා අංශුමය දුව්‍ය වායුමය දූෂක සඳහා වන පරාමිතින් ලෙස හඳුන්වා දෙන්න.
- අම්ල වැසි පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
- අම්ල වැසි සඳහා හේතු වන වායුමය දූෂක (SO_x , NO_x) තම් කරන්න.
- අදාළ රසායනික ප්‍රතික්‍රියා සලකමින් ඉහත දූෂක මතින් අම්ල වැසි ඇතිවන ආකාරය පැහැදිලි කරන්න.
- අම්ල වැසි මගින් පරිසරයට සිදුවන බලපෑම සාකච්ඡා කරන්න. (අවශ්‍ය අවස්ථාවල දී අදාළ ප්‍රතික්‍රියා සඳහන් කරන්න)
- ප්‍රකාශ රසායනික බුමිකාව ඇති වීමට බලපාන සාධක සහ එය හඳුනා ගන්නා ආකාරය සලකමින් පැහැදිලි කරන්න.
- ඉහත ක්‍රියාවලියට අදාළ ප්‍රතික්‍රියා ලියා දක්වන්න.
- ප්‍රකාශ රසායනික බුමිකාව මගින් පරිසරයට දුව්‍යවලට හා මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි ඇති කරන බලපෑම සාකච්ඡා කරන්න.
- ඕසේන් ස්තරය තුනී වීම සම්බන්ධ රසායනය පැහැදිලි කරන්න.
- ඕසේන් ස්තරය තුනී වීම සඳහා බලපාන වායු පිළිබඳව සාකච්ඡා කරන්න.
- ඕසේන් ස්තරය තුනී වීම නිසා සිදු වන පාරිසරික බලපෑම සඳහන් කරන්න.
- හරිතාගාර ආවරණය පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
- හරිතාගාර වායු ඒවායේ තිබිය යුතු උපරිම මට්ටම ඉක්මවා යාම නිසා ගෝලිය උණුසුම ඇතිවන ආකාරය පෙන්වා දෙන්න.
- ගෝලිය උණුසුම නිසා පරිසරයට ඇති වන බලපෑම පැහැදිලි කරන්න.

- කර්මාන්ත නිසා සිදු වන වායු දුෂ්කාරය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී කළ යුතු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග සඳහන් කරන්න.

අගයීම් හා තක්සේරුකරණය:

- අම්ල වැසි, හරිතාගාර ආවරණය, මිසෙස්න් ස්තරය තුනීවීම හා ප්‍රකාශ රසායනික ප්‍රමිකාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව සිපුන් කණ්ඩායම් හතරකට බෙදීම මගින් අගයන්න (එක් කණ්ඩායමකට එක් මාතාකාවක් බැඟින්).

Draft

Draft

නිපුණතා මට්ටම 14:7	: කාර්මික නිත්‍ය විසින් සිදු කෙරෙන ජල දූෂණයේ රසායනය
කාලවීමේද ගණන	: 15
ඉගෙනුම් එල	<ul style="list-style-type: none"> • pH, උෂ්ණත්වය, සන්නායකතාව, ආම්ලිකතාව, කයිනත්වය, දාවන ඔක්සිජන් (DO) හා රසායනික ඔක්සිජන් ඉල්ලම, (COD) වැනි ජලය පරාමිතින් නම් කරයි. • දෙන ලද දූෂීත ජල සාම්පලයක pH, උෂ්ණත්වය, සන්නායකතාව, කයිනත්වය, ආම්ලතාව වැනි හොතික පරාමිති වාර්තා කරයි. • NO_3^- මා PO_4^{3-} නිසා සිදුවන සුපෙළුණය හා එහි ප්‍රතිඵල විස්තර කරයි. • කාර්මික අපවාහවල දූෂණය වී ඇති කාබනික දූෂක නම් කරයි. • දාවිත කාබනික දූෂක නිසා ඇති වන බලපැමි විස්තර කරයි. • ජල දූෂණයට හේතු වන සුලබ බැර ලෝහ හා ඒවායින් සිදු වන පාරිසරික බලපැමි පැහැදිලි කරයි. • දාවිත ඔක්සිජන් (DO) රසායනික ඔක්සිජන් ඉල්ලම (COD) මගින් ජල දූෂණය හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරයි. • ආම්ලිකතාව/න්‍යුම්බිකතාව, තාප දූෂණය, ආම්ලතාව සහ කයිනත්වය වැනි හොතික පරාමිති යොදා ගනිමින් ජල දූෂණය පිළිබඳව පැහැදිලි කරන්න. • කාර්මික අපවාහවල අඩංගු දූෂක අවම කිරීම සඳහා තනා ඇති පූර්වෝපාය විස්තර කරයි. • මිරිදියෙහි දූෂණය වී ඇති ඔක්සිජන් මට්ටම පරීක්ෂණත්මක ව නිර්ණය කරයි.

පාචිම සැලසුම් සඳහා උපදෙස් :

- සමහර අවස්ථාවල දී ජල මුල (පොකුණ, වැව්, ගංගා ආදි) පාසිවලින් වැසි යාමට හේතු මොනවා දැනී සිසුන්ගෙන් ප්‍රශ්න අසා කරුණු යස් කරන්න.
- දාවිත ජලයේ ගුණාත්මක හාවය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා හොතික පරාමිතින් ලෙස pH අගය, ආම්ලතාව, කයිනත්වය, සන්නායකතාව හා උෂ්ණත්වය ද රසායනික පරාමිතින් ලෙස DO හා COD ද පැහැදිලි කරන්න.
- සුපෙළුණය ඇති වීමට හේතු වන අයන වර්ග හඳුන්වා දෙන්න.
- ජල මුලවලට ඉහත සඳහන් අයන එකතු වන ආකාරය සඳහන් කරන්න.
- සුපෙළුණය නිසා පැන නගින ගැටුපු සාකච්ඡා කරන්න.
- කාර්මික ක්‍රියාවලින් මගින් නිදහස් වන අප ජලයේ අඩංගු වන ජලයේ දාවිත කාබනික සංයෝග පිළිබඳ ව සාකච්ඡා කරන්න.
- ඉහත ක්‍රියාවලින් මගින් පරිසරයට හා ජලයේ ගුණාත්මක හාවයට ඇති වන බලපැමි පැහැදිලි කරන්න.
- කරමාන්තවලින් පිටවන අප ජලයේ අඩංගු විය හැකි බැර ලෝහ පිළිබඳ ව පෙර දැනුම විමසන්න.

- බැර ලේඛ මගින් පරිසරයට හා මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි අභිතකර බලපෑම් පිළිබඳ සාකච්ඡා කරන්න.
- දුවිත ඔක්සිජන් (DO) හා රසායනික ඔක්සිජන් ඉල්ලම (COD) මගින් ජල දූෂණය හඳුනා ගන්නා ආකාරය පිළිබඳ ව විස්තර කරන්න.
- ජල දූෂණය අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග සාකච්ඡා කරන්න.

අදාළ ප්‍රික්ෂණ:

Draft වින්ක්ලර් ක්‍රමය හාවිතයෙන් ජල සාම්ප්‍රදායක දුවිත ඔක්සිජන් ප්‍රමාණය ප්‍රායෝගික ව තිරුණය කිරීම.

අැගසිම් හා තක්සේරුකරණය:

- කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස පහත සඳහන් එක් එක් කරමාන්ත මගින් සිදු වන පාරිසරික බලපෑම සහ ඒවා අවම කර ගන්නා අයුරු ඉදිරිපත් කිරීමේ හැකියාව අගයන්න.
 - හේලර ක්‍රමය මගින් NH_3 නිෂ්පාදනය
 - ස්පර්ශ ක්‍රමය මගින් H_2SO_4 නිෂ්පාදනය
 - පටල කේෂ ක්‍රමය මගින් NaOH නිෂ්පාදනය
 - ඔස්වල්චි ක්‍රමය මගින් HNO_3 නිෂ්පාදනය
 - සොල්වේ ක්‍රමය මගින් Na_2CO_3 නිෂ්පාදනය